

සත්‍ය

ශ්‍රී ලංකාරාම ස්වාමින්ද අනුස්මරණ ග්‍රන්ථ මාලා - අංක 20

ධර්ම දානයක් වශයෙන්
නොමිලේ බෙදාහැරුම පිණිසයි

සයනිය

සම්පාදක
පරමන් ජාතික පූජ්‍යපාද අනාලයෝ ස්වාමින් වහන්සේ
පරිවර්තනය
පූජ්‍ය උඩරේරියගම ධම්මල්ව ස්වාමින් වහන්සේ

ධර්ම දානය
දීමුතු මුද්‍රණාලය
යක්කල

ප්‍රවීම මුද්‍රණය
ශ්‍ර. බ. 2546 වන. ව 2003
දෙවන මුද්‍රණය
ශ්‍ර. බ. 2558 වන. ව 2016



දීමුතු මුද්‍රණාලය

අංක 103/A තුවර පාර, යක්කල.
දුර: 033-2239662 / 077-8829705
විද්‍යුත් තැපෑල: dimuthupub@yahoo.com
දිගම් පොත් කියවීම සඳහා පිවෙසෙන්න
වෙබ්: www.dhammadanabooks.com

හැඳින්වීම

අපවත් වී වඩු ල
ශ්‍රී කළඹන් ගෝගාගුම සංස්ථාවේ ප්‍රධානවායී
මීතිරගෙ, නිස්සරු වන අරණු සේනාසනාධිපති,
කම්මටධානාවායී, මහෝපාදා අතිපූර්ශ, රාජකීය පණ්ඩිත,
මානර සිර ශ්‍රී ඇනුරාමානිභාන මහෝපාද්‍යාය මානිමියන්
වහන්සේට
ප්‍රාථ්මික පිණිස.

ශ්‍රී කළඹන් ගෝගාගුම සංස්ථාව පනස්වන වසර සපිරුම තිමත්තෙත් එකි
සංස්ථාවේ ගරු සමුද්‍රපාදක හා ප්‍රධාන අනුශාසක, ග්‍රේෂ්‍රවේ ශ්‍රී ඉන්වර්ධන
ගෝගාගුම මධ්‍යස්ථානාධිපති

රාජකීය පණ්ඩිත අතිපූර්ශ
කඩවද්දුවේ ශ්‍රී පිනවංගානිභාන මානිමිපාණත් වහන්සේට
"සතිය"
හම් වූ මෙම මුත්වය සාතිගය ගෞරවයෙන් පිළිගැන්වෙයි.

සතිය නමින් සැරසී ඇති මෙම පරිවර්තන රචනය පිළිබඳව හැඳින්වීමක් ලිවිමේ දී නිකුතින්ම මුළුන් ම මතකයට නැගෙන්නේ අපට සිටිය කළුයාණ මිතු සත්පුරුෂයෙකු වූ ගොඩිවින් සමරත්තන මහත්මා සම්පදයේ අත්විදින ලද අතිතයයි. ගොඩිවින් මහත්මාගේ ආරාධනයකට අනුව වරක් ලේවැල්ල භාවනා මධ්‍යස්ථානයට වැඩිම කළ අවස්ථාවක මෙම මුළු රචනය ඉංග්‍රීසි බසින් රචනා කරන ලද ප්‍රජා ජ්‍රේමන් ජාතික අනාලයෝ ස්වාමීන් වහන්සේ අපට හදුන්වා දෙන ලද්දේ ද එකුමා විසින් ම ය. එදා පටන් අද දක්වා ම අප අතර පවතින උණුසුම් මිතුත්වයට එක් හේතුවක් නම් මෙම සත්පුරුෂ හදුන්වා දීම වූ අතර අප සියලු දෙනා විසින් ඉහළින් සලකන "සතිය" පිළිබඳව අප තුළ පවත්නා පිළිපැදිමත් බොහෝ උපකාරී වන්නට ඇත. ගොඩිවින් මහත්මයා අප අතරින් වියෝ වී ගියත් අපගේ මේ ධර්මමය මිතුත්වය නිසා ප්‍රජා අනාලයෝ ස්වාමීන් වහන්සේ තම ආචාරය උපාධිය සඳහා "සතිපටියානය" යන මාතාකාව යටතේ රඛිත නිබන්ධනයේ සෝදුපත් කියවීමට අපට ආරාධනා කළේ ය. විශාල පොතක් වූ එම නිබන්ධනය කියවීමේදී එහි අන්තර්ගතව තිබු මෙම සතිය නම් වූ පරිවිශේෂය සිංහලට නැංවීමට අවසරය අපට ලබා දෙන්නේ නම් සෝදුපත් කියවීම භාර ගන්නා බව දැනුම් දුනිම්. එම ස්වාමීන් වහන්සේ මෙම පොරොන්දුව ඉවසා තම නිබන්ධනයේ සාර්ථක නිමාවෙන් පසු අදාළ කොටස පරිවර්තනය සඳහා අප වෙත යොමු කළේ තවත් අය ඒ සඳහා ඉදිරිපත් වී කටයුතු කරමින් සිටියදී ම ය.

මෙලෙස ආරම්භ කළ මෙම පරිවර්තනය තවත් භාවනා යොගී පිරිසකගේ සහයෝගය ඇතිව සාකච්ඡා කරමින්, සූද්ධ කරමින් මේ තාක් දුරට ගෙන එන ලදී. එම කටයුතු කෙරිගෙන යාමේ දී ප්‍රජා අනාලයෝ ස්වාමීන් වහන්සේගේ මාරුගයෙන් ම නිස්සරණ වනය

හඳුනාගත් යෝගාවලර ක්‍රීමන්ත ජයවර්ධන මහත්මා මෙහි බරපැනි ඉසිලිමට හාර ගත්තේය. මූදණය කිරීමේ කටයුතු සැලකිල්ලෙන් ඉටු කර දුන් “හයිටෙක් පින්ට” අධිපති පිංචත් කමල් ඇශ්‍රිල්දේශීය මහතාව පුද්ගලිකව ම හමුවේ අදාළ ගෙවීම කොට මූදණය කර දෙන ලෙසට ක්‍රීමන්ත ජයවර්ධන මහත්මා කටයුතු සලසාලිය. හාවනා කටයුතු සම්බන්ධ පොත්-පත් මූදණය සඳහා ම අමාදම් සංගමය තමින් පිහිටුවාගත් අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය ඇති අප සංගමය වෙනුවෙන් අවසන් සේදුපත් කියවා අනුමැතිය ලබා දෙනු ලැබුයේ එහි අනුශාසක පූජා මිතලාවේ විනිත ස්වාමීන් වහන්සේ ය.

ලංකාව වැනි සම්ප්‍රදායානුකළ බොඳ්ඩ රටවල, විශේෂයෙන්, සතිය යනු කුමක් දැයි නොදුන සතිපට්ඨානය වඩන්නේ බහුලය. නමුත් බැඳ්ඛ ජයන්තියට පසු සමයෙහි ලෝකයේ බොඳ්ඩ හාවනා කුම වල යම් පූතර්ථවනයක් ලැබුවා නම් ඒ කිසිවක් නිසා නොව, පෙරට වඩා යෝගාවලරයන් මෙම සති වෙතසිකයට ගොරට කළ නිසාත්, ඒ කෙරෙහි ඇදිහිමෙන් කටයුතු කළ නිසාත් යැයි කිම අතිශයෝක්තියක් නොවනු ඇත. මෙය ලෝ වටා සිටින, සියලු යෝගාවලරයන් එක ම කළුණ මිතු බැමැමෙන් බදින පුදුම ආකර්ශණීය වෙතසිකයෙකි. ඒ සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ, විශේෂයෙන් සූත්‍ර පිටකයේ සඳහන්ව ඇති සියල්ල මෙහි සංග්‍රහ වි තිබෙන නිසා මෙය සතිය සම්බන්ධ මූලාශ්‍ර සංග්‍රහයකි. මුලික රවනය වනාහි සම්පූර්ණ වෙතසිකයෙන් විශේෂ යෝමුවක් ලබා දීමට උත්සාහ නො කරයි. තමා වඩන හාවනා කුමය අනුව හෝ තවත් විස්තර කැමැත්තන් ඇත්තම් ඒ අයගේ පහසුව පිණීස රවනය අඟට උදාත පායවල ලැයිස්තුවක් එකතු කොට ඇත. මූල් ඉංග්‍රීසි රවනයේ පරිදි රවනයේ අදාළ ස්ථානයට (වවනයට පිටුපසින් ඉරට යටින්) අනුක්‍රමික අංකයක් යොදා ඒ අනුව අදාළ උදාථ පාය කුමාංකනය කොට ඇත.

මෙය කියවා සතිය පිළිබඳව මේ තාක් නොදුන සිටි යමක් ඇත්තම් දුන ගැනීමත්, දුනගෙන සිටි කරුණු හාවනාවට අදාළ කරගන්නා ආකාරය වටහා ගැනීමත්, යම් ප්‍රමාණයකට හෝ සිදු වේ නම් එය අප සංගමයේ සතුවට ව හේතු වනු ඇත. මේ එම් දැක්වීමට කෙළින් ම සම්බන්ධ වූ යට සඳහන් කළ සියලු දෙනාටත්, මෙම පොත් දෙවන මූදණය මේ ආකාරයට මූදණය කරවා ධර්ම දානයක් වශයෙන් පිළිගැනීමට කටයුතු කළ යක්කළ දීමුතු මූදණාලයටත් නම් වශයෙන් සඳහන් නො කළත් විවිධාකාරයෙන් අති-හිත දුන් සියලු දෙනාටමත් සංගමය වෙනුවෙන් ස්තුති කරමු. මෙම ප්‍රයත්තයන් ලක්දීව බුදු සජුන බැබැල්වීමට හේතුවක් වේවා! සි අමාදම් සංගමය වෙනුවෙන් පතන්නේ මෙමතියෙනි.

උ. ඔම්මේව සික්ෂුව
නිස්සරණ වනය,
මිතිරිගල.
පළමු 16 අප්‍රේල් 2003
දෙවන 25 ජනවාරි 2016

සිංහල

මුලිකව සූත්‍ර පිටකය වශයෙන් වාර්තා වී ඇති හුද්ධ දේශීනාවන්හි දැක්වෙන කරණු මත පදනම් වූ සතිය පිළිබඳව විමර්ශනයක් මෙම ටවනයෙන් ඉදිරිපත් කෙරේ.

1. සතිය

“සතිය” යන මේ නාම පදය සිහිපත් කිරීම යන අර්ථය ගෙන දෙන “සාරති” යන පාලි ශ්‍රී පදය හා බැඳෙනු ලබන කිහිප තැනකදීමත් විසේම අනිධිර්ම පටකයේ භා අවධි කතා වල පිළිගත් අර්ථ කටයුතු ලෙසවත් යෙදී ඇති සතියේ ඇති ගුණයකි ස්මාතිය, සතියේ මේ ස්මාති ගුණයට පරාමාදුරුය සැපයු, සතිය පිළිබඳ ගෞරවය ඉහළිම්ම දිනාගත් ආනන්ද ස්වාමින් වහන්යේ විසින් ධෑරීම සංග්‍රහයා අවස්ථාවේදී ආක්වර්යමත් ලෙසට බුද්ධ වචනය - සූත්‍ර ධර්ම මතක් කර දුන් නිසා පශ්චිම ජනතාව වන අප සඳහා රේවා නො අඩුව සුරකුනී.

සතියේ අර්ථ ජායාවක් වන මතකය යන්න විශේෂයෙන් අනුස්සතින් දැක්වීමේ දී ප්‍රකට කෙරේ. සූත්‍ර වල නිතර සඳහන් වන අනුස්සති වර්ග භයකි.

බුද්ධානුස්සති
ධම්මානුස්සති
සංකානුස්සති
සිලානුස්සති
චාගානුස්සති
දේවතානුස්සති යන එවා ය.

අනික්‍රේතු ගෙන කතා කරන තැන් වල සාමාන්‍යයෙන් සඳහන් වන උසස් සමාධිය තුළින් ලබා ගත යුතු කෙනෙකු තමා පෙර විදු කද පිළිබඳ මතකය නම් වන ප්‍රධානීන්වාසුජ්‍යස්ථානය වනානි තවත් විවෘත මතක වර්ගයකි. මේ සම් අවස්ථාවක්ද නැවත මතක් කර දීමේ කාන්තය කර දෙන්නේ සතියයි. සතියේ මෙම නැවත මතක් කර දීමේ කාන්තය සත්‍යාචනයෙකු යටත් මග පාදියි. රෝග ගාරී කතාවකට අනුව වැක්කාරු හිස්පූවක් බුදු පියාත්‍යන් වහුන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් සත්‍යාචනය සාක්ෂාත් කර ගත් බව සඳහන්ව ඇත.

මෙම සිහිපත් කර දීමේ කාන්තය හෙවත් ස්මාතිය සූත්‍ර වලට අනුව “සතිය” පිළිබඳව අර්ථී කට්ඨය වශයෙන් දැක්වෙන අතර, එමගින් සතියට ආවේණික වූ, මෙම බොහෝ කළකට පෙර කළ තී දැනැවත සිහියට නැතු ගැනීමේ හැකියාව කියවේ. මෙම අර්ථ කට්ඨය සම්පව නිර්ණෘතය කිරීමේදී සතිය සඳහා එමගින් මතකය යන අර්ථය අත්ත වශයෙන් ම නො දෙන බවත්, ඒ වෙනුවට මතකයට උපකාර කිරීම, හා ඒ සඳහා හැකියාව බ්‍රා දෙන බවත් පැහැදිලි වේ. යට්තේක්ත කාරණයට අදාළ සූත්‍ර පාඨයේ සිංහල පරිවර්තනය මෙයේ ය. “හෙමෙම ස්මාතිමත් වූයේ කැපී පෙනෙන ලෙසට උතුම් වූ ස්මාතියෙන් හා ප්‍රෘශ්‍යවත් සමන්වාගා වේයි. පෙර කළ දැනැ - පෙර කිය දැ සිහි කරනුයේ පන ප්‍රතා සිහි කරනු වේයි.”

මෙම ව්‍යවරණයෙන් දැක්වෙන්නේ සතිය අඟන්තේ නම් මතකය මහා සේ කුඩා කරන බවයි. මේ ආකාරයෙන් සතිය විවහා ගැනීම වර්තනමාන මොහොතා පිළිබඳ සාචධාන බව නම් වූ සතිපට්චානයෙහි ලා ගැනෙන සතියේ කිහිප විවහා ගැනීම පහසු කරවයි.

මෙලෙසට ම, විනම "සතිය" යනු වර්තමාන මොහොතා පිළිබඳ සාච්‍යාච්ච බව කාන්තය කොට ඇත්තේය, යන්න පරිසමීයමග පාලි හා වූපද්‍රව මගින් යන ග්‍රන්ථවල ද දැක්වෙන අතර විනි ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ ව්‍යුත සිටිමයි. උපටියානයයි. මෙලෙස ලක්ෂණය දැක්වීම, සතිය ඉන්දිය ධර්මයක් ලෙසටත්, ආර්ය අජ්පාංජික මාර්ගයේ අංගයක් ලෙසටත්, විසේ හැත්තම් මාර්ගයේ අංගයක් ලෙසටත්, විසේ නියති නම් මාගින්ශණයේදීත් සම්බන්ධ දක්වා ඇතේ.

සහිය ව්‍යුතු සිටි අවස්ථාව හෙවත් යෙදී සිටි අවස්ථාව දක්වන්නේ උපවිධි සති වශයෙනි. රෝ ප්‍රතිචරුදේ පාල පාදය මූලිකස්සන් නම් වේ. සිහි මූල බව, සිහි කළුපනා මද බව එයින් කියෙමේ. ඒ අනුව වනි වර්ජ්දේ අර්ථය වන ව්‍යුතු සිටි සහිය අඳින් බව සතියේ අර්ථය වශයෙන් දැක්විය හැකිකේ ය. මේ ව්‍යුතු සිටි සිහි අඳින් බව හෙවත්, සහිමත් බව යමෙකුගේ වර්තමාන මොහොතා පිළිබඳ ප්‍රතිඵල් අවධාරණය බව අගවයි. ව්‍යුතු සිටි, මෙවත් සහිය නිසා කෙනෙක් කරන - කියන ඇ සිනේ පැහැදිලිව සටහන් වෙයි. විම නිසා විය පසුව පහසුවෙන් මතකයට නාගා ගත හැකි වන්නේ ය.

යම් මොහොතක් අමතක තොවන මොහොතක් බවට පත් කිරීමේදී සතිය නැතිවම බඳු දෙයක් වන අතර, පසුව එය මතකයට නා ගැනීම සඳහා ද සතිය අවශ්‍යය ය. මෙලෙස අනුස්මරණය සඳහා අදාළ මොහොත තැන්පත් බවතින් යුත්ත විය යුතුවාක් මෙන් ම, විස්මිල්ත බවන් ද දුරට පැවතිය යුත්තේ ය. සිහි කටයුතු යමක් කරන මොහොතේදී සිහියෙන් කටයුතු කළ යුත්තේ ය. සිහිය හොඳින් කුඩාත්මක වන මෙවන් මානසික වාතාවරණයක් තුළ පවු “විළුර” කිරීමක් වෙනුවට වඩා පුළුල් බවක් මූහුණාය වශයෙන් පවත්නේ ය. මෙම පුළුල් බව වීම මොහොතට විළඳී තොරතුරු භා අතිත සංස්කෘතා අතර සම්බන්ධිකරණයක් කිරීමට සිතට ඉඩක් සැපැලසේ. යම් අවස්ථාවක යමෙක් යටිය විශේෂ අවස්ථාවක් හෝ කාරණාවක් මතක් කිරීමට තදින් සිත යොදවයි ද, ඒ තාක් මතකයට නා සිටුවීමට අපහසු වන අවස්ථාවක් ද සතියේ මෙම ගුණය ප්‍රකට වේ. ඒ වෙනුවට අදාළ සිද්ධ භා කාරණාව පසෙක ල සිත විවෙක විමට ඉඩ දී සලකා බලන තත්ත්වයට පත් වූ විට හඳුසියේ ම වාගේ එය සිතට නැගේ.

සතිය හොඳින් තහවුරු වූ අවස්ථාවේ දී පවතින ‘මානසිකත්වය’ පවු ‘කේත්දුගත’ බවක් වෙනුවට පුළුල් බවක් ගන්නා බවට සමහර අනුයාත සාධක සමහර සූත්‍රවල දැක්වේ. ඒ අනුව සතිය නො යොදෙන මහස අල්ප වූ මහස, “රෝන්න ලේනසු” යැයි ද, විළඳී සිටි සතිය සහිත සිත ප්‍රමාණ රහිත “අප්පමාණ වේතසු” යැයි ද දැක්වේ.

මෙම සින් “පුළුල් බව” යන අර්ථ ජායාවට අනුව, සතිය වනානි, දී අතිත තත්ත්වයන් යටතේ විවිධ වූ මූලු භා මූහුණාත් අදාළ සිත තුළ එකවට නඩින්තු කරගෙන යැමෙ නැතියාට ලෙස දැක්විය හැක. මේ ගුණය විළඳී සිටි මොහොතේ මතකය පිළිබඳ කටයුත්ත භා සාවධාන බව යන කාත්‍යයන් දෙකේ ම යොදේ. මෙට අදාළ සූත්ත්ත නිපාතයේ සමහර ගාර්වල බුද්ධානුගාසනයට අනතුරුව සතිමත් වීමට අවවාද කොට ඇත.

සතිය පිළිබඳ තවත් විස්තර එය යොදෙන ධර්ම කොට්ඨාස-වල සතිය රුපාන භූමිකාව භා එහි ස්ථානගත්වීම සලකා බැඳීමෙන් මතු කර ගත හැක. (ඇංක 01 සටහන බලන්න.)

ආර්ය අෂ්ට්‍රාංගික මාර්ග ධර්ම කොට්ඨාසයේදී සතිය, සම්මා සතිය වශයෙන් භූද මාර්ගයක් වහවා පමණක් භමුත්, ඉන්දිය භා බල ධර්ම කොටස් අතර පත් වේ. සම්මා සමාධිය භා සම්බන්ධව මහාව තහවුරු වූ සතිය. සින් ගැහුරු දියුණුවකට. ගැහුරු සමාධියක්

ලියිස්තුවේ මුළු ම ස්ථානය ද හොඳවයි. මෙම සම්බන්ධතාවල දී සතිය ඉටු කරන කාත්‍යය වශයෙන් විළඳී සිටි මොහොත පිළිබඳ සාවධාන බව මෙන් ම, මතක් කර දීමේ කාත්‍යය ද දැක්වේ. පහත සටහනේ දැක්වෙන ලෙසට සතිය විවිධ සම්බන්ධතා මෙන් ම විවිධ ආකාර අනුව පුළුල් පරාසයක යොදේ. ඇත්ත වශයෙන් ම, බුදුපිළියානුත් වහුන්සේ වරෙක සතිය ඕනෑම තත්ත්වයක් යටතේ වැඩිඳුයක බව දේශීණු කළ සේක.

සටහන අංක 01. විවිධ ධර්ම කොට්ඨාස අතර සතියේ පිහිටීම

ඉන්දිය භා බල ධර්ම	ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය	බොජ්ඩිංග ධර්ම
සඳා	සම්ම දැඩි	සති
විරිය	සම්ම සඛනපා	බම විවිධ
සති	සම්ම වාචා	විරිය
සමාධි	සම්ම කමලනක	පිහි
පස්කුදා	සම්ම ආරිව	පසකුදා
	සම්ම වායාම	සමාධි
	සම්ම සති	ලපෙනබ
	සම්ම සමාධි	

ඉන්දිය භා බල, ධර්ම අතර ‘සතිය’ මධ්‍යස්ථාන ස්ථානයක් ගතී. මෙම සම්බන්ධයේ ද සතිය ඉතිරි ඉන්දිය ධර්ම භා බල ධර්මවල අඩු වැඩි කම් සලකා සමතුලුනය කිරීමත්, හයිර්වීමත්, තම කාත්‍යය වශයෙන් කරයි. ඉන්දිය භා බල ධර්ම අතර සතිය කරන මෙම සොයා බැඳීමේ මෙහෙවරට සමාන මෙහෙවරක්, ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේදී සමාධි ස්කන්ධ ධර්ම තුන මද ස්ථානයක් ගනිමින් සතිය ඉටු කරයි. විසේ නමුත් මේ සොයා බැඳීමේ මෙහෙවර උක්ත සම්ම වායාම, සම්ම සමාධි, යන අංශ දෙකට පමණක් සිමා වී නැතැ. විසේ කිරීමට හේතුව වනානි මහාවතනාර්සක සූත්‍රය අනුව සම්මා සතියේ අවධානය අනෙකුත් මාර්ගාංශයනට ද අවශ්‍ය කරන ධර්මයක් යැයි දැක්වෙන බැවති. 15

ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේදී සතිය අස්ථ්‍රාවයි මාර්ගාංශ දෙක සම්බන්ධයෙන් අතිරේක මෙහෙයක් ද ඉටු කරයි. විනම් සම්ම වායාම සම්බන්ධයෙන් කර දෙන ආර්යාෂක කාත්‍යයයි. ඉන්දියයෙන් සංවර කිරීම් වශයෙන් අකුසල් වෙනසික පහළ සො වීමට වශ බලා ගන්නා අතර, මෙම සම්බන්ධතාවයේදී විය සම්ම වායාමයේ අංශයක් බවට පත් වේ. සම්ම සමාධිය භා සම්බන්ධව මහාව තහවුරු වූ සතිය. සින් ගැහුරු දියුණුවකට. ගැහුරු සමාධියක්

පහතවීමට වැදගේන් පදනමක් සපයයි. මේ සම්බන්ධයෙන් වැකිදුර විස්තර පසුවට බලාපොරුන්තු වන්න.

විර්යයටන් සමාධියටන් අතර මදා “සම්පාචචර” වෙතසිකයක් ලෙස සතියේ මෙම පිහිටිම ඉහ්දිය - බල දේම කොටස්වල දී දැකිය හැක. සතිපට්ධාන සූත්‍රයේදී සතිය පිළිබඳ මෙම වෙතසිකයන් දැක්වීමේදී විර්ය වෙතසිකය - ආතාමි - කෙලෙස් තවත බව ලෙසට ද සමාධි වෙතසිකය - විනෝය ලේඛෙ අතිරින් දේමනස්ස = දැක් ආකාර හා දෙම්හස් හැති බව ලෙසට ද දක්වා ඇත. මෙලෙස සතිය සෑම තැන්දීම විර්යය හා සමාධිය යන වෙතසික දෙක අතර පිහිටුව දැක්වීමෙන් සතියේ අතිවාද්ධිය ක්‍රමික වධිනයක් අනුපූලි වර්ධනයක් ලෙස සිදුවෙන ආකාරය දක්වයි. ඒ අනුව, සතියේ තරණ අවස්ථාවට හෙවත් ආරම්භක අවස්ථාවට බැඩික දේම දුරට කිරීමේ දැක් විර්යයක අවශ්‍යතාව මෙන් ම, මෙසේ බලවත් වූ සතිය වඩාත් බලවත් ලෙස සමාධිගත වූද, සහ්ස්ත් වූද මානසිකත්වයක් ඇති කරවන බව දක්වයි. සූත්‍ර දේමවල මෙය නිතර මහාව තහවුරු වූ හාටනා අවස්ථාවක් ගෙන හැර පැමි ද සඳහන් කරයි. මෙලෙස බලවත් වූ හාටනා අවස්ථාවන්හි දී අප්‍රාප්‍යතාත් වන සතිය හෙවත් සුපතිවිධි සතිය අභිත් විරහිතව නිර්ණ්‍යතාත් කරගෙන යයි.

ඉහ්දිය ධම් හා බල ධම් අතර මෙන් ම ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේ සමාධි ස්කන්ධ ධම් අතර ද සතිය මදා ස්ථානයේ කටයුතු කරන අතර, බොජ්ඩංග ධම් අතර වියට නිමවන්හි මුළු ස්ථානයයි. එහි ල සතිය අනෙකුත් බෝධි අංග ධම් සඳහා පදනම සලසයි.

ඉහ්දිය හා බල ධම් කොටස් අතර මෙන්ම ආර්ය අෂ්ට්‍රාංගික මාජි ධම් අතර ද සතිය තොමේ විර්යය, සමාධි, ප්‍රඟා වැනි අනෙකුත් ධම් අතරින් කැපී පෙනෙන ලෙස වෙන්ව සිට ගනී. විම නිසා වෙනම ම දේමයක් ලෙස උයිස්තු ගතවී ඇත. 18 මෙලෙස ධම්මවය සම්බාජ්ඩංගයෙන් වෙනස්වන බැවත් සති සම්බාජ්ඩංගය හෙවත් සතිය. ධම් කරණු සේදීයි කර බැඳීම හෙවත් විමසා බැඳීම සිය කාන්තාය වශයෙන් ඉටු කරනු නො ඉළෙමි. මෙසේ නොමැති නම් ධම්ම විවය සම්බාජ්ඩංගය වෙනම ම සංග්‍රහ නිර්ම හේතුවක් නොමැති. කරණු මෙසේ වුවද ආනාපාන සති සූත්‍රයට අනුව බොජ්ඩංග විකකට විකක් අනුගාමිව, විනම් විළඳසිටි සතියට අනුගාමිව ධම්ම විවය පහළ වීම දක්වන බැවත් සතියේ ක්‍රියාකාරකම් ධම්ම විවයට බලපාන බව පෙනේ. 19

13

ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයෙහි එක් අංගයක් වන සම්මා සතිය ගෙන කට්ට කිරීමේදී, සතිය “සම්මා” යන පදනයෙන් විශේෂණය වී නිබිම සැලකිය යුත්තකි. 20 මාර්ගාංයක් ලෙස දැක්වෙන සතිය හෙවත් සම්මා සතිය අනෙකුත් අවස්ථාවල දැක්වෙන සති වෙතසිකයෙන් ගුණාත්මක වශයෙන් වෙනසක් මෙහි දැනවෙන අතර විම වෙනස නො වැදගේ ලෙස නො අනුමතයක් ලෙස සලකනු නොවටි. බොහෝ සූත්‍රවල සතියේ ම විශේෂිත ආකාරයක් ලෙස මෙන් ම සම්මා සතියට ප්‍රතිපක්ෂ ධම්මය ලෙස මිව්‍යා සතිය සඳහන්ව ඇත. 21

මණිහදු සූත්‍රයේදී බුද්ධියානුන් වහන්සේ, සතිය රෝ ආවේණික විවිධ ගුණ සතින වුවත් වුවත්, තුද සතියෙන් පමණක් වෙරෙය ජයගත නොහඳි බව දේශනා කොට ඇතු. 22 මේ අනුව අකුස්ල් වෙතසික ජයගතේමිලු සතියට අමතරව තවත් වෙතසික අවශ්‍ය කරන බව පෙනේ. මෙම රාජනයෙන් කෙසේ භමුන් බලපාරෙන්තු වන්නේ සතිය අනෙකුත් වෙතසිකයෙන්ගත් වෙන්කොට නිර්වචනය කිරීමක් නිසා, සතියේ ප්‍රධාන ඉඹුණු වෙන්කොට හඳුනාගැනීම සඳහා අනෙකුත් වෙතසිකයෙන්ගත් භුද්‍යලු කොට තනිව සළකා බලනු ලැබේ.

2. සති නිර්ජ්‍යතාය - පිළිකිහුව

සූත්‍ර පිධිකයේ විවිධ උපමා අම්ංකාර හා වන්නා අනුව සතිය නිර්ඡ්‍යතාය කොට ඇත. මේවා විමර්ශනය කිරීමෙන් ඒවායින් පිළිකිහු කරන දැ උකහා ගැනීමෙන් බුද්ධියානුන් වහන්සේ මෙන් ම සම්කාලීනයන් වැඩු සතිය යන පදනය තේරුම් ගෙන් ආකාරය පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක්කේ ය.

දේවීඩාවිතක සූත්‍රයේ දැක්වෙන ගේපාලුක උපමාවට අනුව පසුණු ශස්‍ය-හොශ සතින කෙත් යායකට ගව රුල නො බිජින ලෙසට ගේපාලුකය බලා කිය ගත යුතු වේ. භමුත් අස්වැන්න හෙලාගත් පසු ගේපාලුක ගොමේ ගසක් මුළ වාසි වී විවේකිව ගත කරමින් ගව රුල බැලදී 23.

මෙම දුරස්ථී වූත් විවේකි වූත් බැඳීම සතිය නිර්ඡ්‍යතාය කරයි. මෙම උපමාවේ දැක්වෙන හැසිරීම් රටාව වඩාත් ලිභිව, නිවේච් ස්වහාවයක් දක්වයි. මෙවත් දුරස්ථී මාද නිර්ඡ්‍යතායක් ලෙස

14

කරන සතිපටිධාන භාවනාව, පේර ගාර්ඩකට අනුව උස් කුල්හකට හැකිමක් උස් වේදිකාවක් මතට හැකිමක් හා සමකර දක්වා ඇතු²⁴. කාම ප්‍රවාහයන් හා ඇල් ගැල් ගත කරන ස්වභාවයෙන් හාත්පසින් වෙනස් වූ බවක් මෙම කුල්හ උපමාවෙන් අගවන අතර, වෘතින් දරක්ට වූත්, මධ්‍යස්ථා වූත් බලීමක් භාව දක්වයි. වල් අලියෙනු හිලු කිරීමේ ක්‍රියාවලියකට සතිපටිධාන භාවනාව සමකාට දක්වන දත්තහම් සූත්‍රයෙන්ද මෙම දුරක්ට වූ ස්වභාවය හැවතත් අපර මතක් කර දෙයි. යම් සේ අවතින් අල්ල ගෙන්තා මද අසංවර අලියෙනු උගේ වල් ගතිය දුරට කිරීම සඳහා කුමයෙන් හිලු කළ යුතු වන්තේද, විසේම සතිපටිධානය හිස්තුවක් තම ගාහාමිත පිවිතයෙන් හා ව්‍යා සම්බන්ධ මතකයෙන් විකෙන් වික ඇත් කරයි. ²⁵.

තවත් උපමාවකට අනුව සතිය 'විසකනී' - කුරකට සමාඟ කොට දක්වයි.²⁶ ගෙව වෙද්‍යවරයා තුවාලය පිළිබඳ වැඩි විස්තර ගො ගැනීමට කුර හාවතා කරන අතර, මතු ප්‍රතිකාර සඳහාත් විය යොලු ගන්නේ යමිසේද. විසේම සතිය ඇති සැටිය මතුකර ගැනීමටත්, වෘතින් මතු යම් පිළියම් සඳහා නොද පසුවීමක් සකස්කරදීම ද කරයි. මෙමෙස සතිය මතු කටයුතු සඳහා පසුවීම සකස්කීම වෙනත් තිද්‍රෑණයක ගොවියාගේ හී වැම හෙවත් තැගුළු එලකයට හා කොට්ඨ උපමා කොට දක්වයි. මෙම උපමාව මගින්, ගොවිරාජ කොට්ඨ ආධාරයෙන් හිය අඩංගිව හසුරුවාගෙන යන අතර අම්බරැවන් හී පාර දිගේ ඉදිරියට කරන බවත්, හී වැම හෙවත් තැගුළු දත මේ අතරවාරයේ පොලොව පසාරු කරගෙන කඩාගෙන යම්න් අමු පස මතු කරලන බවත් අර්ථවත් වෙයි. මේ මගින් පැළුවත ගොමට සරලත සේ කෙත කළේ ඇතිව සූභ්‍රතම් කෙරෙයි. විසේම සතිය අඩංගිව මහසිකාරයේ (මහස) පවත්වය භම් එම අවස්ථාවේ අරමුණ පිළිබඳව 'කිදු'බස බැඳුමට අවබෝධය ඉඩ ලබයි. අරමුණෙන් හෙවත් වර්තමාන සංයිද්ධියේ නොපෙනෙන සකස්ස (ත්‍රිමුණාශණය) මතුකර දෙයි. මතු ප්‍රයු බිජ වර්ධනයට ඉඩ සපුසයි.

සතියේ ප්‍රධානම උක්ෂණ වෙන් කොට හඳහා ගැනීම සඳහා මෙහිදි අනෙකුත් වෙනසිකයන් ගෙන් තුදකලාකාට තනිව සලකා බැඳුනු ලැබේ.

අනෙකුත් අග පසය හා භාවනා වෙනසික ධර්මයන් ගෙවා දක්වන තවත් උපමාවකට අනුව ප්‍රයු පහළවීමට උපකාරක ස්වභාවයෙන් සතිය ක්‍රිය කරන ආකාරය දක්වා ඇති.

විම් ලා සතිය සංස්කේෂණය කොට ඇත්තේ ඇතාගේ හිස දරා සිටින ගෙලටය විහිදී ඇත් හිස යනු ප්‍රයුවයි²⁷.

බුද්ධියාණන් වහන්සේගේ ගුණයක් වන්නා වූ ද ඇතාට ආවේණික දෙයක් වූද "හත්ටේ විලෝශනය", පැන්ත බලුන විට හිස පමණක් නොහරවා මුළු ගැරුණත් සමළම හැරුම භම් වූ ගුණය තිසා මෙම ගෙලේ උපමාව වඩාත් අර්ථවත් වෙයි²⁸. මෙමගින් සතිය ඇත් හිස මෙන් යමකට මුළු අවධානය යොදවීම මුලුහිතින්ම කිරීමට සැලස්වීම භම් වූ ගුණයෙන් යුත්ත බව කියාවේ.

ඇත් බැඳුම වනානි බුද්ධියාණන් වහන්සේට ම ආවේණික ගුණයක් වන අතර, ව්‍යුහ සිටි කාරණයට අඩංගිව වූත් සම්පූර්ණ වූත් අවධානය යොදීම සියලුම රහනත් වහන්සේලාට පොද ඉකෘණයයි.²⁹ රට් රෝදයක විකම අරයකට සතිය උපමා කරන වෙනත් උපමාවක් මගින් ගෙනහර දක්වා ඇතු³⁰. ඒ අනුව ඉදිරියට ඇදෙන රටයකට උපමාකාට රහනත් වහන්සේගේ කාකින ක්‍රියාකාරකම් දක්වන අතර ඒ ක්‍රියාකාරකම් සියලුළු රට් රෝදයේ ව්‍යුහ බර දරනු විකම අරය මෙන් වූ සතියේ උපකාරයෙන් සිදුවේ.

සුත්ත නිපාත ගාර් ධම්යකට අනුව ප්‍රයුවේ වර්ධනය සඳහා සතියේ උපකාරය හැවතත් භාව දක්වන අතර, සතිය ලේකයේ ඇති විවිධ "ධාරාවන්" මඩින්හක් මෙසට දක්වා ඇති. මෙමෙස මධිලුම සිදුවීම තිසා ප්‍රයුවෙන් එවා කාඩ හැරුම පහසු වේ. මෙමගින් සතියේ ඇති ඉදුරන් හික්මවීමේ කාත්‍යය තිසා ප්‍රයුවේ මුලික පදනම සකස්කීම බව ප්‍රකට කරයි.³¹

මෙම ගෙව වෙද්‍යවරයාගේ කුර, තැගුළු එලකය, ඇත් ගෙර සහ දාරාවන් මධිලුම ආදි උපමා රැසකටමුන් කියාවෙන පොද ඉකෘණය වන්නේ ව්‍යුහස්කනාට සඳහා සතියේ ඇති සූභ්‍රතම් කරදීමේ කාත්‍යය. ඒ අනුව ප්‍රයුවට මගාපාදන වෙනසිකය මෙස සතිය දක්වීමි³².

සංයුත්ත තිකාගේදී වරෙක 'සතිය' රාජ්‍යාච්‍යවරයෙකුට උපමා කොට ඇතු³³. වෘතින් ඉන්දිය, - බැඳ ධර්ම අතර සතියට ඇති සොය බැඳුමේ කාත්‍යය හා හයිජිර්වීමේ කාත්‍යය සිහියට නංවයි. වෘතින් සූපරක්‍රාකාර බව හා මධ්‍යස්ථා බැඳුමක් යන ගුණ මතු කර දක්වයි. සතියේ මෙම සමබර කිරීමේ ගුණය ඉතාමත්

විවිත ලෙස පෙන්වන තවත් උපමාවකට අනුව, සතිය සමාන කොට දක්වන්නේ කට මට්ටමට තෙල් පුරවන මූද හාර්තයක් හිසින් ගෙන ගෙන් කරන්නේකුටයි³⁶.

තවත් තිද්‍රීහර්තයකට අනුව සතියේ 'ස්මරණ' ගුණය හා කුපරිජ්‍යක හාවය තශරුයේ ප්‍රධාන දොරටු පාලකයාට සමාන කර දක්වයි³⁷. විහිදී රජනාමා වෙත ඔර්ප කළ යුතු 'පැනින්ධියක්' සහිත දුතයෙකු තශරුද්වාරයට ලැඟවන ප්‍රවතිකාවක් ගෙන හැරපායි. විහිදී දොරටු පාලකයාගේ රාජකාරය වන්නේ රජනාමා බැහැදුකීමට ය හැකි ඉක්මන්ම මග දැක්වීමයි. වෙනත් තැනක මෙසේම දොරටු පාලකයාගේ ප්‍රතිර්පාය තශරුයාරක්ෂාව හා සම්බන්ධ කොට දක්වා ඇති. විම උපමාවේදී තශරුයේ බල හමුදාව වේරෝයි. 'ප්‍රජාව' කොටු තාර්පයයි. සතිය නෑමති දොරටු පාලකයාගේ කාර්ය වන්නේ තියම අවනාජ තශරු වැසිය හඳුනා ගැනීම්ත්, ඔහුට ඇතුළුවීමට ඉඩ ලබා දීමත්යි³⁸. මේ උපමේය දෙකෙන්ම ව්‍යාපෘති සිටි සතිය ඇති අවස්ථාවේ පවතින තත්ත්වය මනාව ඉක්මනු කොට දක්වයි.

මෙයින් දෙවන්න වනාහි, ඉන්දිය සංවරය හා සම්බන්ධ සති මානුය ඉටු කරන හික්මතේ මෙහෙවර ඉක්මනු කරයි³⁹. යට දැක්වූ සතිය සතු රොකින සඳහා පහරවල් මෙල්ල කිරීමේ කාත්‍යය මේ දෙවනි උපමාවෙන්ද සිතිපත් කරයි. දොරටු පාලකයෙකු ඇති හිසා අනවසරයෙන් තශරුයට ඇතුළුවීමට ඉඩක් නො බ්‍රිත්නා සේ සතිය ව්‍යාපෘති සිටි වට ඉන්දිය ද්වාරවල පහළවන ප්‍රතිත්‍රියා හා අකුසල් වෙතසික පහළවීමට, අවසරයක් නො බ්‍රිත්‍රී පෙනේ. සතිය විකම ආරක්ෂාව-ල්කාරක්බෝ බව සඳහන් වන තවත් පාධියක් මෙන්ද සතියේ මෙම ආරක්ෂක භූමිකාව ප්‍රසිද්ධ කරයි⁴⁰. විමෙන්ම සිතිවල හා වෙනතා ව්‍යාපයෙහි අධිපතිකම ද සතියේ ගුණයකි⁴¹.

"අංගුත්තර හිකායේ" දැක්වනු සුතුයකට අනුව සතිපටිධාන පතර පිළිබඳ යථා තුළ ගැනීම ගෝපාලකයාගේ තම ගෙරුම සම්බන්ධ ගෝවර සතිපටිධාන පිළිබඳ දැනුමට හා සම කොට දක්වා ඇති⁴². මෙම තිද්‍රීහා මනා ගෝපාලක සුතුයේදී ද හමුවේ. සතිපටිධාන හාවනාවේ වැදගත්ම, මෙම ධම්ම-විනය වාද්‍ය හාවයට, ව්‍යුතු හාවයට පත් කරලුමට ආධාරකයක් ලෙසට තුවා දක්වා ඇත. සුතු පිටතයේම වෙනත් තැනක තිතර දැඩියම්කරුවන් හක්කලු ගසන (සැරසරන) ස්ථානයක් වළදුන් තෙගවයි මග හරින ස්ථානය දැක්වීමෙන් ගෝගාවරයා ඉදින් ආරක්ෂාවීමට කැමති නම් හැසිරීම ගෝවර

භූමියට පමණුක් සිමා කළ යුතු බවත් මතක් කර දෙයි. විසේම මාර්ග ප්‍රජාව කැමති ගෝගාවරයා තමාගේ ගෝවර සූමිය ලෙස සතිපටිධානයේම හැසිරීම කළ යුතු බව දක්වයි. මේ තිරැපත්‍රාය මෙන් සති මානුයේ ඇති අරමුණු අල්ලා ගැනීම සම්බන්ධව පැවතිය යුතු⁴³ සංවරය ඉක්මනු කොට දක්වයි. අගෝවර සූමි ලෙස, පර ව්‍යාපය ලෙස යට ජේදයේ දැක්වන්නේ කාම සුබයයි. ඒ අනුව, ගෝවර සූමිය සතිපටිධානයයි⁴⁴.

සයාකාර ඉන්දියන්ට 'ආපාත' ගනවන සූමි විවිධ මෝහනීය අරමුණු ඉදිරියේ 'සූපතිවිධිත' සතිය දක්වන නොසැලෙන බව, විවිධ වල් සතුන් සය දෙනෙකු බැඳ ඇති පොලොවේ සිරුටු කුල්නකට තවත් තැනක උපමා කොට දක්වා ඇති⁴⁵. මෙවන් සූපතිවිධිත සතියක් ප්‍රජාව කොට තැති, කම්පා නොවන ගැනියක් තැති සතිපටිධාන හාවනාවේ විශේෂයෙන් ආරම්භක අවස්ථාවේ පසුවන ගෝගාවරයාගේ සිති ඉතා ඉක්මනිත් කාම අරමුණුවලට ගොදුරාවේම නොවැලුක්වය හැකි සිද්ධියකි. මානුම සුතුයේදී පින්ඩිපානයේ විධින හිසුත් වහන්සේ හමක් මෙලෙස මනාලෙස සිහිටි සතියක් හෝ ඉන්දිය දැමනයක් නොමැතිව පිටතට වැඩිමේ සිද්ධියක් වාර්තා වේ. විනිත ලෙස සහ්ය ලෙස හඳු පැලද නොගත් කාන්තාවක් මූණා ගැකීමෙන් දැකි කාමාසාව පහළ විම තිසා හාවනාවේ උකටම් වූ විම හිසුත් ව්‍යාපෘති සිවුර හඳු ගිය සිද්ධියක්, අසතිමන්කමේ ආදිනව දැක්වීමක් ලෙසට වාර්තා වේ⁴⁶.

සතියේ උක්ෂණ හා රුස

සතිපටිධාන සුතුයේ ලා ඉදිරිපත් කොට ඇති අනුගාසනාවන් සැලකිල්ලෙන් පරිකාෂා කිරීමේදී සිම් තැනක මනසට ඉදිරිපත් වන දේවල්වලුට හරස් කැපීමක් කිරීමට ගෝගාවරයාට උපදෙස් දීමක් කර නැති බව පෙනේ. සිනේ කිසියම් ම තිවරණ දර්මයක් පැන හැනී නම්, සතියේ කර්නව් වන්නේ විම බැඩක දැම්ය ඇස් පනා පිට මූණා-මූණාල දැක ගැනීමයි. විහි තිරැදීඩ්වීමකට කෙසේ මග පැදෙළදැයි දැන ගැනීමයි. රිට විහා ගිය සක්‍රිය දායකත්වයක් සතියට අධිති නැති. ඇත්ත වැනයෙන්ම විය සම්පර්යුයුයේ ව්‍යාප නෙශ්චුයයි.

බුද්ධ දේශීණාවට අනුව දැන ගත යුතු ඉතාමත් වැදගත් කාරණය වන්නේ, මූලික තිරැක්ෂණ අවධිය හා ඒ අනුව කුළාත්මකවමේ අවධිය හඳුනා ගැනීමයි⁴⁸. මෙහි ලා සරල වුත්, සාපු වුත්, කාරණය වන්නේ, කිසියම් සංයිද්ධියකදී අදාළ තිසි පියවර ගැනීමට කෙනෙකුට

ඇයෙන් භාවය ඉංගේනේ, "මූලින් ම විය ඉතා සම්පත් නිරවුල්ට නිර්ජ්‍යාත්‍ය කළ හැකි වට පමණි". යන්න වටහා ගැනීමයි.

මෙලෙසට සතිය සම්භක් ව්‍යායාමය සඳහා යොමු කරවීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන නමුත්, පවතින අඩු-වැඩිම් පිළිබඳ තුළනය කිරීමක් තුළන් පිළියම් පිළිබඳව සොය බලන නමුත් තම තුළනය රැකගෙන සිටී, තමාට වඩා ක්‍රියාලේ වෙනත් වෙනසිය සමඟ පැහැදි අනෙකාන්‍ය මෙස බලුපාම්පන් කටයුතු කිරීමේ හැකියාව සතියට අභ්‍යන්තර්, කෙටින්ම මැදිහත් විමක් සතිය තොකරයි⁴⁹.

වෙළෙස තොපැටුවෙන, ලිඛිල් 'සුබග්‍රාහී' ඉංග්‍රීස් සතිය සතුව පවතී. සතියේ කාර්යය වත්තෙන් සිදුවීම පිළිබඳව තුද දැනුවත් කිරීමයි. හැතිව එවා දුරට කිරීම තොවේ. තිහිව නිර්ජ්‍යාත්‍ය කරන්නේ, ප්‍රේෂ්ඨකයෙකු ක්‍රිඩා තරගයක් බලන්නා සේය. මැදිහත් විමක් වහි නැතැ⁵⁰. මෙවන් නිශ්ච්වාද නිර්ජ්‍යාත්‍යකට අභ්‍යන්තර් ධෝම් මක්‍රිමට තරම් වහි නිසා විළඳ සිටී සතිය ඉතා ව්‍යාපෘති වනාත් "වියුක්ත" වූ නිර්ජ්‍යාත්‍යකට සිමා වේ. සතිය අත්දැකීම වෙනස් තොකරයි. ඒ වෙනුවට විය ගැඹුරු කරවයි.

නග වින්නා වූ ප්‍රතික්‍රියා මෙන්ම පෙළඳීම් පැහැදිලිව දැක ගැනීමට නම්, මෙම මැදිහත් තොවනසුල් ග්‍රුනය සතිය සතු විය යුතු වේ. මොනයම් අයුරුකින් හෝ මැදිහත් වෙනසිය බාධා කිරීමක් කිරීමට, ප්‍රතික්‍රියාවකට යමෙක් පෙළඳී නම් සතියේ මෙම වියුක්ත ග්‍රුනය විපෙළනුකින්ම වහාම නැසී යයි. සතියේ මෙම වියුක්ත වූ ලිඛිල් වූ, සුබග්‍රාහී වූ ලක්ෂණය අනුව, කෙනෙකුට තමා ඉදිරියට ඉදිරිපත්වන සංසිද්ධියෙන් මද්ක් වෙන් වී විය දැක ගත හැකිවීම නිසා තමාගේ ආත්මගත මදිහත්වීම අපස්ථානිව නිර්ජ්‍යාත්‍ය කළ හැකිවීම මෙත්ම මුළු සංසිද්ධියෙන්ම මුක්තව සිටීමට ද හැකියාව බෙන්නේය. මෙම වියුක්ත පරාසය වඩාත් විෂය මුළු දැකීමට මග පාදන අතර, මේ තුළන් ඉහත දැක් වූ කුම්භක් මුදුනට නැග බැඳීම අර්ථවත් කෙරේ.

"සතිපට්ධානයේ" මෙම 'විසංගත' මෙන්ම සුබග්‍රාහී නැසිරීම වනාත් ප්‍රතික්‍රියා කිරීම හා ප්‍රතිසේෂ්ප කිරීම යන අත්ත දෙක මග හරවා මධ්‍යම ප්‍රතිපථව පාදා දෙයි⁵². තමාගේම අඩු පාඩු හා අසාධාරණ ප්‍රතික්‍රියා යොවාවාගේ සාමාන්‍ය සතියාව සාමාන්‍ය සතියාව යන අතර, මේ තුළන් ඉහත දැක් වූ කුම්භක් මුදුනට නැග බැඳීම අර්ථවත් කෙරේ.

හෙළිදරවු වත්තේ ස්වතිය ආත්ම ප්‍රතිර්ස්ථා පිළිබඳ ආවේෂික පැබැදුළාවට පිඩා තොවන සේය. මෙලෙස එළැඳ සිටී සිහිය පවතින විට ඉහළ මට්ටමේ දැනුම් පරස්පරතාවයන් ඉවසා සිටීමේ හැකියාව අ වෙයි. ස්වතිය අඩු පාඩු හා දුලුතා දැකීමේද සාමාන්‍යයන් ඉංඩියාවට වත්තේ අමිනිර වේදානා අඩු කරලුමේ ප්‍රයත්තාවකට හෝ එම සම්බන්ධ තොරතුරු විකාරි කර දැක්වමකට හෝ කෙනෙක් පෙළඳී. නමුත්, සතිය සතු වූ වඩාත් විෂය මුළු වූ උගිල් දර්ශනයකට හැමෙන අගිලාම අගිලාම තොවා, අවධිමත් වූ ස්වයං නිර්ජ්‍යාත්‍යකට දෙර ක්‍රියාව විට දෙයි. මෙම මධ්‍යස්ථානය වූ සතියේ තොස්ස්කි ග්‍රුනය, "ඩිඩ්‍යාපදුසිකා" නම් වන දේව නිකායට සම්බන්ධ කොට දැක්වන ව්‍යවරණයක දැක්වෙන්නේ මෙයේය. වම බිඩ්බාපදුසිකා නම් දෙවියන් කාම ග්‍රුන-කාම ක්‍රිඩා වල මත් වූ කළුනි ඔවුන්ගේ සතිය ගිලිලි යයි. වෙළෙස අසකිලත්වීමේ ආදිනවයන් ලෙස ඔවුන් විම දේව නිකායෙන් වුත්ව පහත් නිව භාවයකට පත්වේ⁵³. මෙයට ප්‍රතිඵල සාක්ෂියක් දක්වන තවත් සුඟුයකට අනුව, ප්‍රමාද නිශ්ච්වාදක් පහත් දේව නිකාය ප්‍රතිසන්ධිය ලැබේ සිනිය විළඳ සිටී කළ වහාම උසක් දෙව්ව ලේඛනයකට පත්වේ⁵⁴. මේ සංසිද්ධි දෙකට අනුව සතිය සතු යූනය හා ග්‍රුනය දියුණු කරන ස්වහාවයන්, ආනිසංසයන් දක්වයි.

සතිය වනාත් 'මනසිකාරය' නම් වෙනත්සිකාරය සම්පාදනය, අභිධිරීම ව්‍යවරණයට අනුව වහි මුලික කාන්තාය වනුයේ. සියලුම සිත්වල යෙදී පැවතිමයි⁵⁵. තම අධිකාරය වශයෙන් මෙම මනසිකාරය නම් වන සාමාන්‍ය සිත යොමුකරුවීම මුළුම වත්තාකර්ෂණ යෙදීම, (හඳුනා ගැනීමටත් වෙන්කොට දැන ගැනීමටත් මගෝහාව නැගීමටත් කළුන්) අරමුණ සැලකීමේ ග්‍රුනාංගය විදානා දක්වයි. සතිය වනාත් මෙම ප්‍රටීම සලකා බැලීම ඉක්මවා ගිය දියුණුවක්, වධිනයක් ලෙස දැක්වාය හැක. ඒ අනුව අති සැමතික වූ මනසිකාරය හෙවත් අවධාන මානුය වඩාත් ගැඹුරු වී පැහැදිලිවීමක් සතිය මගින් සලසයි⁵⁶.

සතිය හා මනසිකාරය යන වෙනත්සිකාරය දෙකේ ඇති දා වශයෙන් සමාන වර්යාව, සතිපට්ධාන හා යෝනිසේමනසිකාරය යන දෙක අතර ඇති සමානතාවය සිත්පාදන නිශ්ච්වාද සාක්ෂාතා බවත්, බොර්ජ්ඩ්බිජ දීම් තහවුරු කරලීමත්, වතුරාංග සත්තයන් තුවනින් මෙනෙහි කිරීමත් යන කරණු යොනිසො මනසිකාරය සම්බන්ධයෙන් දක්වා ඇති අවස්ථා සුනු වල

හමුවේ⁵⁷.

මනස් ඇති ඉඩි කෙරෙන පුරුද හෙවත් ඇධිඛිය අනුව යම්න්, කෙරෙන කටයුතු බැහැර කරලීම සම්බන්ධයෙන් සතියේ මෙම අවධාන මාත්‍රය නම් වන විරෝධ වැදගත් වේ. සති මාත්‍රය තුළින් කෙනෙකුට තම ඉඩි කෙරෙන ක්‍රියා - ප්‍රතික්‍රියා හා උපකුළුපනවලින් සිත බේරාගෙන ඇත්ත ඇති සටියෙන් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේය. ඉන්දිය ඇත්ත ම මුළු අවධානය යොමු කෙරෙන නිසා ඉඩිවිට මෙන් පුරුද්දට මෙන් කරන ප්‍රතිචාර පිළිබඳ තොරතුරු අනාගාසයෙන්ම හෙලිවේ. සිතේ මුළු බිසුගෙන ඇති හානිකර පුරුදු හා නරක ගති වෙනස් කරලීමේ මුළුම පියවර ගෙස මෙම ඉඩි කෙරෙන ප්‍රතිචාර දැක-දැන ගැනීම අත්‍යවශ්‍යයය.

සතිය සතු මෙම “හුදු අවධානය” ඉදුරුන් සංවර කිරීමේද වශේෂයෙන් වැදගත් වේ. අනුතුමයෙන් වැඩින මෙම වැඩි පිළිවෙළේ දී ආදිකම්ක යෝගවටරයා සයාකාර අරමුණු පිළිබඳව මුළුන් ම මෙම සති මාත්‍රය යොදීම කෙරෙනි උන්ද කරවනු ලැබේ. බාධාවකින් තොරව මෙම සති මාත්‍රය එළඹ සිටි පමණින්ම, සිතට ව්‍යව දෙරාවුවලින් රිංගා ගණ්නා අරමුණු විනාග කරම්න බැඳීම හෝ වර්ග කිරීම යම් ප්‍රමාණයකට සිදුවේ. සතිපටිධානය වනාහි යෝගවටරයාට ගෝවර තුමියයි. විනි ලා “සතිය වනාහි දොරටු පාලකයා” යි යනුවෙන් දැක්වන උපමාව තුළින් සතියේ ආරක්ෂක තුමිකාව වශේෂයෙන් ඉන්දිය සංවරය ප්‍රකට කරයි.

සූත්‍රාන්ත ක්‍රමයට ඉන්දිය සංවරය වනාහි අනිජ්‍යභා-දේශනසස දෙක දුරු කිරීම සඳහායි. මේ දෙකෙන් තොර හාවය සතිපටිධානයේ ද මුධ්‍ය පරමාර්ථය යි. මේ “අනුව” අනිජ්‍යභා-දේශනසස දෙකට යට වි සිදු කරන ප්‍රතික්‍රියා දුරු කිරීම හෙවත් මකා දැමීම ඉන්දිය සංවරයේ හා සතිපටිධානයේ පොදු ලක්ෂණය යි⁵⁸. මේ නිසා මෙම කාර්යයෙන් දෙකෙහි ලා සඡනෙන සමගාම හාවයක් දැක ගති හැක.

සාමාන්‍ය ඇධිඛිතිම් වලට පොදු ලක්ෂණයක් වන ඉඩි සිදුවන බව හෝ පුරුද්ද අනුව, නො දැනීම සිදුවන ප්‍රතික්‍රියා වලට කෙළින් ම විදිරව කටයුතු කිරීම, යට කි ඉන්දිය සංවරය හා සතිපටිධානය යන ප්‍රතිඵත්ත දෙකේ දී ම සිදු වේ. සතිමත් බව මුළු ආදියරේද ම විඟා සිටිම නිසා කෙනෙකුට දැන හැඳින්ගැනීම් සම්බන්ධව හැකිරීමේ ප්‍රස්ථාවක් උත් තැනීම් පුරුද් වනාම තීන්දුවකට නො විළැඳීමේ ග්‍රනාය අනුව වනා ප්‍රතික්‍රියා නො කිරීම වැදගත් වේ.

විමුණ් තමාගේ පුරුදු තැවත සලකා බව හැඩගස්ව ගැනීමට හැකියාවක් ලැබේ. මෙහි ලා අගය කටයුතු ග්‍රනාය වන්නේ සතියේ ඇති සුබග්‍රාහී බවත් විමුණ් තමා ඇස් පනාපිට අත්දකින දේට සම්පූර්ණ අවධානය අනිමුඩ කරවීමටත් විමුණ් සතියේ ඇති වනාම තීන්දුවකට නො විළැඳීමේ ග්‍රනාය අනුව වනා ප්‍රතික්‍රියා නො කිරීම වැදගත් වේ.

මේ අනුව සතියේ ඇති සුබග්‍රාහී බව හෙවත් ලිභිල්ව එෂ්ත්තු ගණ්නා බව ආරම්භක ආදියරේද ම යෙදෙන නිසා පුරුද්ද අනුව සිදුවන දේවල් පිළිබඳව දැනුවත්වීමත්, විමුණ් තමා කොයි තරම දුරට අවේතනිකව, යාන්ත්‍රිකව මෙන් ක්‍රියා කරන්නේ දැ දි තක්සේරුවක් කිරීමට ඉඩකි ඇත්තේ. මෙයත් අරමුණා පිළිබඳ තොරා බේරා පිළිගනීමේ, වර්ණයකට යට කිරීමේ සතිය සතු ග්‍රනාය පිළිබිඳු කරන්නායි. මේ අනුව මෙතුවක් කළේ භුදු ඇදාහීම මත විශ්වාසය මත කොතොක් දුරට තමා නො දැන තුමුත් විළුඩ්ගෙන සිටියේ දැ දි දැන් දැන් අත්දකින ප්‍රතිභාෂය අනුව හෙමිදරව වේ. අස්ථිහාවන ක්‍රියා හෙවත් ඇධිඛිතියකට අනුව හෝ ඉඩිවිට සිදුවන - සිදුකරන ක්‍රියා හා යට සිතේ මැනීම් හා ගැමුරු ප්‍රශ්න කරන තත්ත්වයන් ඉස්මතු කරගෙන, ඒවා තැවත සලකා බැඳුමේ, තැවත හැඩගස්ව ගැනීමේ ඕඩ ප්‍රස්ථාවක් සතිය ලබා දෙන බව මෙයින් පෙන්නේ.

සතිය සතු මෙම අපනෘපාතී වූ ද, මධ්‍යස්ථ වූ ද, ග්‍රනාය සමහර විට තේර්මකට නො විළැඳීම හෙවත් තීරණයකට ඉක්මන් නොවීම (Choicelessness) යැයි දැක්වා ඇතා. තීරණයකට ඉක්මන් හෙවු තුමුත් පුරුණ අවධානයෙන් කිසිම ප්‍රතික්‍රියාවකට නො විළඳී පසු විම මෙයින් අදහස් කෙරේ. මෙවත් අපනෘපාතී මෙන්ම උපේක්ෂා සතිත තීරණයක් සුදු පිටකයේ වෙනත් තැනක දැක්වෙන්නේ, කැබිපතක උපමාවෙනි⁵⁹. බුද්ධියානුන් වහනස්සේ ස්වකිය මානසිකත්වය පිළිබඳ ව්‍යුහ සිටි අවධානය තමාගේම මුණ බැඳුමට යොදා ගණ්නා කණ්ඩායිකයකට උපමා කිරීමේ කැබිපත තමා වෙතට පත් දෙයක් කිසිම තේර්මකට උක් නො කොට පිළිබිඳු කරන්නා සේ යෝගාවටරයා ආසාවකින් හෝ අමනාපයකින් හෝ නො මැයි විළැඳීන මානසිකත්වය උපේක්ෂාවෙන් යුත්තව බලයි යන්න දේශීලු කරන සේකා.

මෙතෙක් ඉදිරිපත් කරන දැන තොරතුරු පිඩු කරගත් කුළුනි, සතිය තහවුරු විමුණ් “විපරම්කාරී” බවක් දැක්වන හමුද, විය සුබග්‍රාහී හෙවත් සුබ හමුස, ලිභිව නිර්ස්ජත්තයක් බවට පත්

වේ. උපේක්ෂක බව හා නුදු අවධාන මාත්‍රායක් වශයෙන්, එහි ඉක්ෂණ පෙනේ. දැනුවත්වීමේ මූල් කාත්‍රයේ මූල් අදියරයේදී ම වාගේ යොදෙන මෙම සතිය නම් වෙළඳසිය කළබඳ නොවී ප්‍රවේශමෙන් වශකිය යුතු අතර, එමගින් අවධානයේ විධිය සුබතිමය ලෙස ඇතිකරවයි. විහිලා වැදගත් උප්‍යන්‍යක් ලෙස අප්‍රස්ථපාති වූ වටහා ගැනීම මාත්‍රය, නිතර විපර්මකාරී වීම. පුළුල් මෙන්ම ව්‍යාත හාවය දැක්විය හැක. මෙමගින් සිදු කරන ප්‍රධාන කාත්‍රයක් වන්හේ ස්වයංක්‍රීයව කෙරෙන පුරුදු-ප්‍රතික්‍රියා කුමයෙන් බැහැරලිමත්වය සතිය මෙලෙස ජේත්තු ගැනීමේ තක්සේරු කිරීමේ වැඩි පිළිවෙළ ප්‍රගතිකිවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් හරහා අත්ත ඇති සැවෙයෙන් දැකිමේ තිරාකුල බවක්, හෝවත් අවක්ෂිත්ත දැරූණායක් දක්වීමෙන් තිමාව සටහන් කරයි. මෙම නොගැවෙන සුළු නමුත් විපර්මකාරී, සුඩ නම්ම නමුත් නො පැකිල ගැනීම සහිත සතිය විම අනුහුතින්ගේ අත්තර්ගතය නො ඉක්මවමින්ද, වහා ප්‍රතික්‍රියා කිරීමෙන් වැළඳීමෙන්ද, යුත්ත වී මධ්‍යම ප්‍රතිප්‍රාවිච්ච ප්‍රවේශයක් මෙන්ම පදනමක්ද සලසයි.

සතිය සතු සමහරක් උප්‍යනා පිළිබඳ වූ මෙම විමුදුමට අනතුරුව ක්‍රියාකාරී සතිය යන්න සතර සතිපටිධානයට අනුව ව්‍යුහයකට බසිමු. රට සුදුසු පසුබිමක් සුදුනම් කිරීමක් වශයෙන් ප්‍රවේශයක් සතිපටිධානය යන පදය ව්‍යුහ කරමු.

4. සතිපටිධාන.

සතිපටිධාන යන පදය සති+ප්‍රටිධාන යන ලෙසට බෙදා දැක්විය හැක. මෙහිදී ස්වරුපලෝපය සිදුවීමෙන් "L" යන්න ලෙප් වේ. උප්‍රටිධාන යන පාල ව්‍යාහය "ව්‍යුහ සිටිම" යන අර්ථය දානවත අතර උක්ත සම්ප්‍රයෝගයේදී සතිය සමග යමකට ව්‍යුහීම හෝ සතියෙන් යුත්තව පෙනී සිටිම අදහස් කෙරේ. සුළු ධර්ම අතර "උප්‍රටිධාන" යන මේ ක්‍රියා පදය ව්‍යුහීම හෝ උප්‍රස්ථ සිදුවීම සතිවීම සඳහා වහා හේතුව යන ආර්ථය දීමයි. එමගින්, අවධානය ක්‍රියාකාර්ථවයේ සිට අරමුණා දෙසට මාරු කිරීමක් කරයි. නමුත් සතිපටිධානය වකාශ සතිය සඳහා නුදු හේතුව හෝ උපනම පමණක් නොවේ⁶. මක්නිසාද යත් සළායන විඛෘග සුළුයේදී බුදුපිශ්චාන් වහන්සේ සතර සතිපටිධානයට අමතරව තවත් සතිපටිධාන තුනක් දේශනා කොට ඇති සේක. මේ තුනත් සතිපටිධාන වශයෙන් ම නම් කොට ඇත්තේ, සතිපටිධානය යනු අරමුණා තේර්මක් පිළිබඳ ප්‍රශ්නයක් වහනවාට වඩා තහවුරු කරගත යුතු අදාළ මානසික ගුණ ලිලාවක් වන බැවින්ය.

බැවින් මෙය විය හැකි යැයි සිතිමට අපහසු බවක් පෙනේ. තව දුරටත් පටිධාන යන ක්‍රියා පදය කිසි විටෙකත් සති යන්න සමග යොදා ඇති තැන් සුළු පිළිකයේ හමු නොවේ. අඩු තරමින් පටිධාන යන්න පවා මූල් සුළුවල කිසිතැනක යේදී නැති අතර පසු කාලීන අනිධිමම හා අවධාන කාවල පමණක් හමු වන පදයකි. සංස්ක්‍රිතාන්තමකට සලකා බැඳුමේදී සුළුවල නිතර නිතර සති යන්න උප්‍රටිධාන යන ක්‍රියා පදය සමග යොදෙන නිසා උප්‍රටිධාන යන්න උප්‍රටිධාන යන්න තිරියෙන් ගාස්තුයට අනුව නිවැරදි "ව්‍යුහ්ථපත්තිය" වේ⁶. මෙයට අනුගම් සංස්ක්‍රිත පදය වන "සම්බන්ධයේරාත්" යන්න මෙය විධාන ප්‍රකට කරයි. මේ යොදුම පාලයේ උපස්ථිත යන්නට සමාන වන අතර සම්පුළුක්ත පදයට විවැරු විශ්වාසීය සැවෙයෙන් ද සපයයි.

උක්ත අවධාන කාවල ව්‍යවරණය මගින් පැන තැනින ගැටුව්ව වන්නේ, සතිපටිධානය යන්න අවධානයේ විශේෂ ආකාරයක් යන තේර්මට වඩා සතියේ පදනම හෝවත් සතිය පිළිවුවම සඳහා වන හේතුව යන ආර්ථය දීමයි. එමගින්, අවධානය ක්‍රියාකාර්ථවයේ සිට අරමුණා දෙසට මාරු කිරීමක් කරයි. නමුත් සතිපටිධානය වකාශ සතිය සඳහා නුදු හේතුව හෝ උපනම පමණක් නොවේ⁶. මක්නිසාද යත් සළායන විඛෘග සුළුයේදී බුදුපිශ්චාන් වහන්සේ සතර සතිපටිධානයට අමතරව තවත් සතිපටිධාන තුනක් දේශනා කොට ඇති සේක. මේ තුනත් සතිපටිධාන වශයෙන් ම නම් කොට ඇත්තේ, සතිපටිධානය යනු අරමුණා තේර්මක් පිළිබඳ ප්‍රශ්නයක් වහනවාට වඩා තහවුරු කරගත යුතු අදාළ මානසික ගුණ ලිලාවක් වන බැවින්ය.

5. සතර සතිපටිධානය.

සතිපටිධාන කාත්‍රයේදී සතිය සේතු හතරක් පිළිබඳව සැලකිලිමත් වේ. ඒවා නම් කාවල, වේදනා, සිතා හා ධම්ම යන සේතු හතරයි. මේ හතර තුළින් ධම්ම යන්න නිවරණ යට්ත කිරීම, බොල්නඩිග වැඩිම, පාව ස්කන්ඩයන් වටහා ගැනීම, සළායන සහ ආර්ථ සත්‍යාගයන් හතර යන බුද්ධ දේශනාවේ විශේෂ වට්හාකමක් ඇති උගැන්වීම් අදහස් කෙරේ.

සම්ප්‍රාව පර්කුතා කිරීමේදී මෙම සතර සතිපටිධානයන් තුළ ගැඩිවී ඇති ක්‍රියාකාර්ථවය පිශ්චාවරෙන් පිශ්චාවර ඉදිරියට යැමතක් නිර්පාතනය කරයි.(සටහන අංක 02 බලන්න) කායනුපස්සනාව ගාර්ගාක ඉරුයට හා ගාර්ගාක කුණුප කොටස් විහාර කොට බැඳුම වැනි ප්‍රවේශ අභ්‍යන්තරුවෙන් පටන් ගෙන ඉදිරියට ගෙන සැවෙයෙන් ද සැවෙයි. වේදනානුපස්සනාව අවධාන සඳහා මෙළස කුමයෙන් දියුණුවන සංවේදී තාවයකට පදනම සැවෙයි. සතිය මෙලෙස වහා වටහා ගත

හැකි කායික අත්දැකීම්, සිලුරක දේවල සිට වඩා සංවේදී අත්දැකීම් වන වේදනා හෙවත් විවිධ වින්දන කරා අනිමුඩ කරයි. වඩා සියුම් වූ සාච්‍යාන අරමුණු වෙතට යොමුව ලබා දේ.

“වේදනානුපස්සනාව” තමා ක්‍රියාත්මක වන ස්වභාවය වන සුඩ, දුක්ඛ, සහ අදුක්ඛමසුඩ යන තුන් ආකාරයට ම සිම නොවී ලොකික භා ලොකික නොවන සිද්ධි දැක්වා ම පැතිරේ. ලොකික නොවන මෙම වේදනා පිළිබඳ භාවනාව ආචාර ධර්ම පිළිබඳ විභාගයට ආරම්භය ලබා දේ. මේ අනුව සතිය කුසල අකුසල යන වෙතසිකයන් වෙත්කොට දැන ගැනීම දැක්වා වර්ධනය වේ. මෙලෙස දැරටු විවර කරන්නේ විත්නානුපස්සනාවය.

සතිපටිධාන භාවනා විභාගය / ඉදිරි ගමන

සටහන අංක 02

කාය

ආතාපාන පැඩි	<input type="checkbox"/>
ඉරියාපරි පැඩි	<input type="checkbox"/>
සම්පර්ණ්ද පැඩි	<input type="checkbox"/>
දෙනිස් කොට්ඨාස	<input type="checkbox"/>
ඩාතු මහසිකාර පැඩි	<input type="checkbox"/>
නවසිටික පැඩි	<input type="checkbox"/>
වේදනා	<input type="checkbox"/>
වින්දන ගුණ	<input type="checkbox"/>
ආචාර ධර්ම	<input checked="" type="checkbox"/>
විත්ත	<input type="checkbox"/>
කාමාවවර සිත	<input type="checkbox"/>
මහග්ගත සිත	<input type="checkbox"/>
විවරණ	<input type="checkbox"/>
ස්කන්ධ	<input type="checkbox"/>
ආයතන	<input type="checkbox"/>
බොජ්ඩිංග	<input type="checkbox"/>
ආර්ය සත්‍යය	<input type="checkbox"/>

“විත්නානුපස්සනාව” වනානි සිනේ ලේඛ, දේශ, මෝහ, උදේශවාව යන වෙතසික අභි-නැති බව දැන ගැනීම යන තැනින් පටන්ගෙන තුමයෙන් දියුණු වී ගොස් මහග්ගත සිත් හතරෙහි අභි - නැති බව දැක්වා අනුපස්සනාවක් ලෙස වැඩේ. මෙම මහග්ගත සිත් පිළිබඳ භාවනාව ස්වභාවයෙන්ම ගැඹුරු සමාධියක් ලබා ගැනීම වලක්වන බාධක ධර්ම පිළිබඳ විස්තර විභාගයට ඉඩීම ඉඩ සුරසයි. මෙවා වනානි “ධම්මානුපස්සනාවෙනි” ලා පුරුමයෙන් ම

ඉදිරිපත් වන නීවරණ ධර්ම වේ.

මෙලෙස භාවනාවට බලපාන නීවරණ ධර්ම විභාග කිරීමකට අනිතරව “ධම්මානුපස්සනාව” ආභ්‍යන්තරගත අත්දැකීම් විශ්වේෂණය කිරීම දෙවිධියකට සිදු කරයි. විනම් පක්ෂවස්කන්ද වශයෙන් හා ඡ්‍යා ඉන්දිය ධර්ම වශයෙනි. මේ විශ්වේෂණය බොජ්ඩිංග භාවනාවට පහසුකර අත්වැළක් සපයයි. ඒ සතිපටිධාන භාවනාවේ මීලඟ පියවරයි. අවසාන වශයෙන් අවබ්ධය මුදුන්පත් කරමින් විත්නානුපස්සනාවටය.

මේ අනුව සතිපටිධාන භාවනාව “මිලරක” තැනින් පටන්ගෙන තුමයෙන් “සුඩහම” තැහකට අනුමුතිකව දියුණු කරයි. මේ රේඛිය අනුමුතික දියුණුව ප්‍රායෝගික පදනමක් නොමැතිව කරන භුදු මහෝමය තිරේදේශයක් නොවේ. උදාහරණයක් ලෙස “කායානුපස්සනාව” ප්‍රාමින අභ්‍යන්තරයක් ලෙස සලකා මුළුක්ව සතිය වශයෙහි අරමුණක් ලෙස ඉදිරිපත් කරන අතර අවසාන වශයෙන් දැක්වෙන විත්නානුපස්සය සත්‍යය පිළිබඳ අභ්‍යන්තරයට නිරෝධය ද අඩංගු වන බැවින් සතිපටිධානයේ මුදුන්පත්වීම විධින් සාක්ෂාත් වේ.

විසේ තමුද කෙසේ හෝ මෙම තුමය ම සතිපටිධාන ප්‍රගතිය සඳහා අභි විකම තුමය යැයි අදහස් නො කෙරේ. සතිපටිධාන භාවනාවේ ලා සංග්‍රහ වී අභි අනුපිළිවෙළුත් අභ්‍යන්තර භාවනා කරන යෝගාවවරයෙකුගේ උත්සාහය අනුව සිදුවන තුමික වර්ධනයන් සලකා බැලුමේදී පුද්ගලිකව යෝගාවවරයෙකු අත්දැකීම පුද්ගලිය බලවත් ලෙසට සිමා වූ එකක් බව පෙනේ. ඒ යෝගාවවරයා අත්දැකීම්වලට ගොදුරු වන සිමිත සංසිද්ධි හා අත්දැකීම් පළමුනක් ඔහුගේ සතිය විධිනයෙහි ලා අරමුණු වශයෙන් ක්‍රිය කරයි. නැමත් සතිපටිධානයේ ප්‍රධාන උක්ෂණය වනුයේ ඉදිරිපත් වන සංසිද්ධිය කුමක් හෝ වෛවා, එකට ඇති සැවියෙන්ම සාච්‍යාන වීමයි. විවත් අවධානයක් ස්වභාවයෙන් ම ඕලුරක තැනකින් පටන්ගෙන සියුම් තැන කරා ඉදිරියට ගමන් කළත්, භාවනාවේ යොදු ගත කරන වට්ටීම සුතුයේ දැක්වෙන අනුපිළිවෙළින් වෙනස්ව ගමන් කිරීමට සැහැන ඉඩක් අභ්‍යන්තේයි.

අනුගමනය කරන පිළිවෙළ කුමක් වූවත්, සුඩහම වූත්, අංග සම්පූර්ණ වූත් සතිපටිධාන දියුණුවක් සඳහා සියලුම වර්ග-වල අත්දැකීම්වලින් සමන්නාගත විය යුතු වේ. කෙනෙකු භාවනා

කරන වට භාවනා දියුණුවත් සමග ඒ ඒ සතිපටධානයන් අභ්‍යුල ලෙස කාර්ය සාධනය කරයි. උදාහරණයක් ලෙස කායානුපස්සනා කොටස භාවනාවේ මත අවධියක දී අනුහර දැමීමට හෝ බැහැර කිරීමට සිදුවේ යැයි නො කියාවේ. මක්නිසාද යන් විය රහන් උතුමන් වහන්සේලාවත් විකාසේ වැදගත් වන බවති. සවිජු වූ බුද පියාණන් වහන්සේ පවා ආනාපානයනි භාවනාව වර්ත් වර වැඩු බවට ඇති සාධක මේ බව තහවුරු කරයි⁶⁶. මෙහෙස සතිපටධාන සූත්‍රයේ ලා අංඩ වත භාවනා “කර්මස්ථාන” විකිනෙකට අනෙකාන්‍ය වශයෙන් උපකාර බව පෙනේ. වික් වික් යෝගාච්චරයාගේ වර්තනයට උවත ලෙසට කර්මස්ථාන අනුපිළිවෙළ වෙනස්ව යෙදේ.

මෙහෙස සතිපටධාන සතර විකිනෙකා අනෙකාන්‍ය වශයෙන් උපකාර වතවාක් මෙත් ම ඒ සියල්ල විකම සතිපටධාන “ප්‍රවියක්” තුළ සමස්තයක් ලෙස විකටි විකතු කොට දැක්වීමට ද හැකියාව ඇත. ආනාපාන සූත්‍රයේ දී විකම ආනාපානයනි භාවනා කොටසේදී සියලු සතිපටධානයන් වැඩින සේ ඉදිරියට යමක් සූත්‍රගත වාර්තාවල ඇති⁶⁷. මෙම විවරණය විකම භාවනාවක් තුළ සතර සතිපටධානය ම සංග්‍රහ වන බව භූවා දක්වයි.

ආනාපාන සති සූත්‍රයට අනුව විකම භාවනා අරමුණාකින් විවිධ සතිපටධාන වැඩිය හැකි වන අතර වැඩි පිළිවෙළ නිමාව දැකින වට සියලු සතිපටධානයන් සම්පූර්ණ බවට පත්වනු ඇත. මේ නිසා වික් වික් සතිපටධානයක් හෝ වික් වික් කම්හනක් කොටෙක් දුරට භාවනා කළ යුතු දැයි ප්‍රශ්නයක් පැන තිරි.

වික් සතිපටධානයක් ම වැඩිමෙන් සත්තනවබේධය සිදුවීමේ සිද්ධි සූත්‍ර කිරියක ම වාර්තාව් ඇතියේ. ඇත්ත වශයෙන් සිනෑ ම භාවනා කුම්පකට අනුව සතිය දියුණු වීමේ දී අවධානයේ කැපී පෙනෙන වර්ධනයක් ආනායාසයෙන් ම සැලසෙන අතර විමැතින් සාමාන්‍ය වට පිටා තත්ත්වය පිළිබඳ අවදි බවේ ගුණන්මත විධානයක් සැලසේ. ඇත්ත වශයෙන් ම විම සාමාන්‍ය අවබේධය තමාගේ මුළ කර්මස්ථානයට ම සිමා වී උඩන්නක් නො වේ. මෙහෙස සතිපටධානය යටතේ විශේෂයෙන් නම් වශයෙන් සැදහන් කොට තොමැනි කොටස් ද තමා වධින මුළ කර්මස්ථානය වැඩිමේ දී අනුරුද ව්‍යුහයක් මෙහෙස සතියේ අවධානයට මක්වීම සිදු වේ.

ආනාපාන සූත්‍රයට අනුව තවදුරටත් මෙත් කිරීමේද භූස්ම පිළිබඳ අවධාන මාත්‍රය පමණින් කොහොතුව සියලු ම සතිපටධානයන්

පිළිබඳව පරවයක් බ්‍රහ්මලට පොහොසත් වන බවක් අනිවාර්යෙන් නො කියාවේ. බුද පියාණන් වහන්සේ විහිලා මතුකරලීමට උත්සාහ කරන්නේ මනා ලෙස තහවුරු කර ගත් සතිය ආනාපානයේ සිට වඩා පාපුල පරාසයකට, ව්‍යවහාර ප්‍රතිඵල පාපුල පරාසයකට අයත් වන අංගයන් ආවරණය කළ හැකි වන්නේ ඒ සැදහනා ම සිත යොදා කරන භාවනාවෙන් බව මෙහිලා විශේෂයෙන් සැදහන් කොට භත්. මේ නිසා ම සියලු අනිමත අර්ථයන් ඉඹුම් කරගැනීම සලකා සම්පූර්ණ සූත්‍රය ම දේශනා කළ බව වටහා ගත යුතු ය.

මේ නිසා වික් “ප්‍රවියක්” හෙවත් ප්‍රජාකක් මුළ කම්ස්ථානය වශයෙන් තෝරා ගත්තේ නමුත්, සතර සතිපටධානයන් ම භාවනා කිරීම, සතරට ම සිත යොදා භාවනා කිරීම තුවනුට භුරු ය. ද්විතීය කර්මස්ථානය වශයෙන් සැලකා හෝ විසේ භාවනා කිරීම හොඳ ය. මේ අදහස සතිපටධාන සූත්‍රයේ අවසාන නිගමනාත්මක කොටසේ කියවෙන නිවන පිළිබඳ අනාගත වාක්‍යය දැක්වෙන කොටස භා සමාන බවක් දක්වයි. ව්‍යුතින් අස්ථන් ව්‍යුත් සැදහනා හෝ ආනාගාමී එලුය සැදහනා සතර සතිපටධානයන් ම වැඩිය යුතු බව අවධාරණය කරයි⁷⁰. මෙහෙස සතිපටධාන භතරක් ම අභ්‍යුලත් කොට දේශනා කිරීමෙන් “ගමන” වන්නේ උතුම් සත්තනවබේධය සාක්ෂාත් කර ගැනීමට නම් සතරාග සම්ත්නාගත සමස්ත භාවනාව ම වික සේ වැඩිය යුතු බවයි. මේ කාරණය සතිපටධාන “සංයුත්තයෝද” දැක්වෙන අතර, සමහරක් කොටස් වශයෙන් පමණක් ගෙන කරන භාවනාව පහළ ව්‍යුත් ඇත්ත අවබේධයන්ට හේතු වන බව වැඩි දුරටත් ඇතියා⁷¹.

ආනාපාන සංයුත්තයේ දැක්වෙන පාධ්‍යකට අනුව සතර සතිපටධානයන් සතර දිගින් පැමිණෙන රටව්වලට උපමා කොට ඇත. සැම පැත්තකින්ම පැමිණෙන රට්, හන්දිය හරහා ගමන් කිරීම නිසා හතර මං හන්දිය මැද රුක්ව තිබෙන යම් දුවලි ගෙධික් විය හැකි නම් විය විසිරි යන්නේය⁷². ඒ අනුව සැම සතිපටධානයක්ම යම් සේ ව්‍යවහාර දිගින් පැමිණෙන රට් මගින් හංදිය මැද රුක්ව ඇති දුවලි විසුරැවා හරන්නේ ද, වැළැසිට ම තිවරණ ධම් යටුපත් කිරීමට නැම අතින් ම සමන් වන්නේ ය. මෙම උපමාව මගින් සතර සතිපටධාන වික විකටි අනෙකාන්‍ය සහයෝගය දැක්වයි. විවිධ සතර මං සන්ධියක මැද විකනුවීමට ඉඩ ඇති දුවලි ව්‍යවහාර රට් මගින් යම් සේ ඉතිරිවක් හැතිව පිස හරන්නේ ද විසේ ම වන්නේය.

මේ අනුව වික් වික් සතිපටධානයක්, වික් වික් ප්‍රවියක්

గැහුරු විපස්සනාවට බැසේ ගැනීමට ප්‍රවේශයක් ලබා දෙන්නේ ය. සන්තර සහිතවූ නිය ම සම්පූර්ණ කිරීමට කෙනෙක් ගන්නා උත්සාහය කරනු කොට ගෙන, කෙසේ තමුත්, සුතුයේ දැක්වෙන විවිධ භාවනා කොටස් වල ඒ ඒ සුවිශේෂ ගුණවලුට සමානුපාතිකව භාවනා ප්‍රගතිය වේගවත් වනවාක් මෙන්ම අංග සම්පූර්ණ ව්‍යුත්, සමබරනාවයට පත් වීමත් අනුකූලයෙන් සිදු වේ.

සතිපටිධාන වික විකක ඇති ව්‍යව ගුණාගයන්ට අනුව ව්‍යව ක්රේතව්යන් සඳහා දෙන තිකා පූර්ණත්වය සඳහා සියලුම්ලේ සාමූහික වර්ධනය නැතිව බැර දෙයක් වේ. තෙත්තිල්පකරණයේ හා වහි අවුවාවේ මේ කාරණය වාර්තා කරන්නේ, වික වික සතිපටිධානයට අදාළ සම්බන්ධතා වගුවක් රෙකිනි. සටහන අංක 03 බලන්න.

අටිඩ කරා දැක්වීමට අනුව සතිපටිධාන වික විකක් ස්කන්ද වික විකකට අනුරූප වේ. රැප ස්කන්දය, වේදනා ස්කන්දය හා සකුදුකා ස්කන්දය අනුපිළිවෙළින් මූල් සතිපටිධාන තුනට අනුරූප වේ. සකුදුකා ස්කන්දය හා සංස්කාර ස්කන්දය ධම්මානුපස්සනාවට අනුරූප වේ⁷².

සටහන අංක 03 සතිපටිධාන සතරේ පරස්පර සම්බන්ධතා

කායුතුපස්සනාව	වේදනාතුපස්සනාව	විත්තාතුපස්සනාව	ධිමාතුපස්සනාව
ස්කන්ධ කාය	වේදනා	විත්ත	සක්කුලු/සංස්කාර
නිර්දේශ ද්‍රව්‍ය ලේඛන වර්තයට	ප්‍රබල ලේඛන වර්තයට	දුර්වල විතක්ක වර්තයට	ප්‍රබල විතක්ක වර්තයට
පිණිවීම පටික්කු බව	දැක	අනිතයය	අනාත්ම බව

වඩා සම්පූර්ණ බැඳීමේ දී, කෙසේ නමුත්, මෙම පරාස්ථාපන සම්බන්ධතා එතරම බලවත් තැකි බව පෙනේ. මක්නිසාද යත්, තුන්වන සතිපට්ධානය වන විත්තානුපස්සතාව සියලුම භාම ධර්මයන් සම්බන්ධ කරගෙන පවතින්නක් වන අතර භුදු විශ්වැකුණ ස්කජ්ඩයට සීමා නො වේ. විසේ ම ඩම්මානුපස්සනාවත් ස්වභාවයෙන් සියලු ස්කජ්ඩයන් ම ආචරණය කරන්නක් නිසා දක්වා ඇති ලෙසට සැක්කුදා/සංස්කාර යන ස්කජ්ඩ දෙකර වඩා වැඩි පරාසයක් පුරා පැතිර පවතින්නකි. කෙසේ නමුත් මෙහි දී දක්වන්නට උත්සාහ

කරන්නේ ස්වකීය ප්‍රතිඵලු නාවනා අත්දැකීම් සම්බන්ධ සියලුම ම අංග සතර සතිපටිධානයන් තුළින් මතු කර ගැනීම විය හැක. එමෙහි සළකා බලන කළ, මෙම ප්‍රයත්තය වනාහි තම නාවනා ප්‍රතිඵලු ප්‍රක්ෂේප පැක්දීවිස්කන්ධය හා සතර සතිපටිධාන වශයෙන් ගෙවා බැඳුමක් වේ. මෙම ප්‍රයත්තයන් දෙකෙන්ම ගෝගාවවරයාගේ ආත්මිය මායාව දියාරු කරලිම සිදු වේ. ගෝගාවවරයා ප්‍රතිඵලු යන්ට විවිධාරයෙන් සිරිය යෙමු කරලිම මගින් තම අත්දැකීම ම යමුන් අරමුණු කිරීමෙන් එවායේ සැහැලි ඇති සතු සක්කුදාවන් හා මම ය යන ආත්මිය සාරයන් බිඳු විසිර යාමට පවත් ගති. තමාගේ ම ආත්ම ගත අත්දැකීම් අරමුණක් ලෙස දකින වට වඩාත් මම ය - මාගේ ය යන මමායනය දුවීල වේ. එක් එක් ස්කන්ධයක් තවදුරටත් මමෙක් වශයෙන් දැකගත නො හැකි වන තරමට හෙවත් මමෙක් ඇත යන සක්කුදාවට සැශ්ව සිටිය නො හැකි තරමට දැකි ලෙස පරිභාවට ලක් කරන මෙන් බුදුපිළියානුන් වහුන්සේ කරන අනුගාසනාව මෙය සමඟ කිදීමට ගැලපේ⁷⁴. ස්කන්ධ ධර්මයන් අතර පරස්පර සම්බන්ධතාවයන්ට වඩා අවධි කිරීම මගින් සතිපටිධාන එක එකක් ජ් ජ් වරිත සඳහා නිර්දේශ කිරීමක් කරයි. ජ් අනුව, කාය-වේදනා යන සතිපටිධානයන් ලේඛාධික වරිතයට ප්‍රධාන ප්‍රතිපථව විය යුතු අතර, විත්ත-ධිමම යන සතිපටිධානයන් බුද්ධි වරිත, විතකක වරිත ඇත්තන්ට ගෝගා ලෙස අවධාරණය කොට ඇතුළු⁷⁵. මේ අනුව පළමු හා දෙවන සතිපටිධාන දෙක හැරීම්බර වරිතවලට සුදුසු වන අතර ඉතිරි දෙක ප්‍රෘති වරිතයකට හෙවත් බුද්ධි වරිතයකට නිර්දේශ කෙරේ. මේ අවස්ථා දෙකේ ම තිෂ්ඨනා ප්‍රෘතිවන්තයට වින්ත-ධිමම යන වඩා සියුම් අනුපස්සනාවන් ද, ද්‍රහ්මධාරු ප්‍රද්‍රේශය සඳහා වඩා ඕලාරක වූ කාය-වේදනා යන අනුපස්සනාද නිර්දේශ කිරීම වඩා ප්‍රෘති ගෝවර බව ගැනී. මේවා වරිත වශයෙන් මෙහි දැක්වෙතන් අවස්ථාවේ පවතින මානසික වාතාවරණය අනුවත් එමෙහි සුදුසු සේ යොඳු ගත හැක්සේය. ජ් අනුව කුසිත වූ ද, ආසාවත්ගේන් මධුනා වූ ද අවස්ථාවලට කායනුපස්සනාව සුදුසු බව තිෂ්ඨනක් ලෙස දැක්වය හැක්සේ ය.

හෙපිතිප්පකරණය හා වූපුද්ධි මගේ යන ග්‍රන්ථ දෙකෙහි ම. සතර සතිපටිධානයන් සතරකාර වූ විපල්ලාස වලට ප්‍රත්‍යාපන දර්ම ලෙස පිහිටුවා ඇත්තේ ය. එම විපල්ලාස වනාහී, අසුහා, දුක්ඛ, අනිතය, අනාත්ම වූ දේවල් සුහා, සුබ, නිතය, ආත්ම වශයෙන් වර්දාවා ගැනීම වේ⁷⁶. මේවාට අනුව කායානුපස්සනාව අසුහා මත්තකර දැක්වීම තම පරමාර්ථ කොට ඇත. වේදනානුපස්සනාව කෙහෙතු අනාපිතිකරව සැප ග්‍රහ්බයැඳ යෝමට විදිරිව කිය කරයි. ව්‍යුත් වූ

වහ්න ස්වභාවයන් තම ආත්මගත අත්සුකීම් වහ වහා වෙනස් වහ කුල අනිතය බවත්, අවසාන වශයෙන් ධම්මානුපස්සනාට ස්ථීරසාර වූ ආත්මයක් කිසි තැනකත් නො ලැබිය හැකි බවත් දක්වයි. මේ ඉදිරිපත් කිරීමට අනුව වික වික සතිපට්ධියනයක් වශේෂයෙන් පුහ, සුඩ, නිත්ස, ආත්ම යන විප්ල්වාසයන් හෙවත් මුලවන් දුරට කිරීමට සමත් බව ප්‍රකාශ කරයි. අදාළ විපස්සනාවන් අනුල්ලංකනීය ලෙස වික එකක් සතිපට්ධියනට සිමාවී නැතත්, වික් විප්ල්වාසයක් අධිකව ක්‍රියා කරන යෝගී වර්තයක් සඳහා කුමන සතිපට්ධියනයක් ගැලීම් යන්හේ සළකා බැඳීමේදී මෙමගින් ඉගියක් සැපයේ.

අවසානයේදී සියලුම තැරඟ්ච්චාරයන් විකම හගරයකට ප්‍රවේශය ලබා දෙන්නා සේ සතර සතිපට්ධියනයන් ම විකම තිවත් පුරුණට පත් කරලීමට, විකම සෙෂ්ම තුම්බට යොමු කරලීමට කොටස් කරුවේ වෙත්⁷⁷. අවිධි ක්‍රියාව දක්වන තිදුෂුනකට අනුව උතු බව වියන්නා විකම ම උතු බම්බුව හතරට පළා කුඩායක් වියන්නා සේ මෙම හතරට බෙදීම වනානි වික එකක කාතය හා ක්‍රියාකාරීත්වය අනුව කරන බෙදීමකි⁷⁸.

සතිය සතිපට්ධියනයේ දී තීරණාත්මක වන්නාක් සේම සමට් හාවනාවේදී ද වශේෂ තුම්කාවක් දක්වයි. ඒ සම්බන්ධයෙන් මෙතැන් පටන් අවධානය යොමු කරවමු.

06. සතිය හා සමාධිය

මනා ලෙස තහවුරු කරගත් සතියේ අඛණ්ඩ පැවත්ම දෙන ප්‍රතිඵලය සඳහා තැනිව බැඳු දෙයකි⁷⁹. වූද්ධිය මගේ මූල්‍යයේ දැක්වන පරදී සතියේ උපකාරය නො ලබන සමාධිය ගැඹුරු මට්ටමකට අවත්තන නොවේ.⁸⁰ ගැඹුරු සමාධියන් නැගි සිටි නැවත ආවර්ජනය, පවිච්චෙක්ඩුනය කිරීමේදී මෙම සතිය උපකාර වේ⁸¹. මෙලෙස දෙන සතියට සම වැඳීමේ දී වහි ගත කරන අවස්ථාවේ දී මෙත්ම නැගි සිටීමේ දී මෙම සතිය අත්තාවශය.

තුන්වන දෙනයේ දී සතිය වශේෂයෙන් අවශ්‍ය වේ යු. සතිවන දෙනයට පමුණුවාගත් සිත හාඳින් වැඩි හාවයට පත් කර ගත්තේ නම් විය අනික්ෂාව සඳහා පාදක කර ගත හැක්සේය. විනිදී ද සතිය ගැඹුරු උපේක්ෂාව අසුරු කරන නිසා වශේෂ ලෙස සුද්ධියකට පත් වේ⁸². සුඩ පිධිකයේ කිහිප තැනක දී ම දෙන ඉපයෝගිත්, ඉන් අනතුරුවත් අනික්ෂාව පාහය පිතිසත් සතිපට්ධිය පදනම සළසන බව දක්වා ඇති⁸³. සමාධි හාවනාවේ දී සතිපට්ධියනයේ

තුම්කාව අනුමිලිවෙළින් ඉදිරියට යැම දැක්වන සම්මත කුමයට අනුව මූලික පියවර වශයෙන් කිය පිළිබඳ “සම්පර්කයේනු” කොටස දෙන ප්‍රතිඵලයට හේතු වහ බව දක්වයි. විනිදී අවසානයට දක්වන සතර වහ “සම්පර්කයේනුය” වනානි ධම්මානුපස්සනාට වශයෙන් නිවරණ ධම් හදනා ගැනීමටත්, ඒවායේ දුරට වී යැම දැක ගැනීමටත් ආධාරක වේ.

සතිපට්ධියනය “දෙන” මට්ටමට දියුණුවීම, සවස්තරව අතුරු අවස්ථාන් සතිව දක්ත තුළ සුඩයේ දැක්වේ. මෙන් දක්වේ වහ අතුරු අවස්ථාවල දී ද කිසිම සිතිවිල්ලකට ඉඩක් නොතබා⁸⁴ කාය-වේදනා-විත්-ධීම්ම යන අනුපස්සනාවන් දිගට ඉදිරියට විකාශනය වේ. සංතුමණ අවධියේ දී සතිපට්ධිය සුඩයේ දී සතිය සම්පව අසුරු කරන වෙතයෙන් සඳහන් වහ ආතා-සම්පර්කයා යන මේවා නොපැවතීම කැඳී පෙනෙන ලක්ෂණයකි. මෙම නැති බව නිසා මෙම අවධියේදී හාවනාව තවදුරටත් සතිපට්ධියනය නොවහ බවත්.

සංතුමණ අවධිය බවත් දක්වයි. මෙම සිතිවිල්ලින් කොර සංතුමණ අවධිය සතිපට්ධිය සුඩයේ දැක්වන ලිභිල් වුත්, මධ්‍යස්ථා වුත් නිර්ණයන් ගුණයට සමාන බවත් දක්වන අතර ම සතිපට්ධියනය ගන්නා අරමුණා ම ගැනී. ඒ වාගේ ම මෙය විපස්සනාවන් සමාධියට හැරවීමේ අවධිය පැහැදිලිව සඳහා දැක්වා කරයි. මෙම සංතුමණයන් සමග ම ”නියම” සතිපට්ධියනයේ සිට වඩාත් ගාන්ත වූ හාවනාවකට හැරමේදී ”දෙන” ප්‍රතිඵලයට ඉඩ සැලැසේ.

මෙම අවස්ථාවන් සලකා බැඳීමේ දී සතිය සමට් හාවනාවේ දී ද වැඳගත් කාර්ය හාර්යක් ඉටු කරන බව පැහැදිලි වේ. ”වූල මේදුල්ල” සුඩයේ දී සතිපට්ධියනය සමාධියේ නිම්ත්ත ලෙස දක්වා අත්තේ මේ කාර්යය නිසා විය හැක්සේය⁸⁵. උසස් සමාධි හාවනාමය වහි කාවයකින් ම ලබා ගැනුණු දැක්ෂාවයක් වහ අනෙකුත් හාවයන්හි සිටින සත්වයන් දැක ගැනීමේ අනික්ෂා ගක්තිය අතින් අඟ ඒ සඳහා එක්දුග්ග පාලියෙන් පිදුම් ලත් අනුරූද්ධී මහ රහනත් වහන්සේ සමාධිය වැකිමේ දී සතිපට්ධියනයේ ඇති ව්‍යුලු හාවය ආදර්ශනත් ලෙස මතු කර පෙන්වයි⁸⁶. තම හැකියාව පිළිබඳ ප්‍රශ්න තැන හමු වාරයකදීම උත් වහන්සේගේ අනායා උත්තරය වහන්සේ ඒවා සතිපට්ධිය සමාධියේ ආනිසංඟ වහ බව යු⁸⁷.

එ්වාගේම සතිපට්ධියනය ගුද්ධ සමට් අන්තාසයක් ලෙස සැලැකීම සිමාව ඉක්මවා යැමක් වහ අතර, වෙන් සැලැකීමන්හි සමට්ය

වැකිම සඳහා පදනම් කරගත හැකි දේවල් හා “නියම” සමඟ හාටනා සෙෂ්තුයට අයන් සීමාවන් මොනවාද යන වැදුගත් කරණු දෙක අතර වෙනස පවා ගිලුහි යාම සිදු විය හැක. සතියේ හා සමාධියේ පෝදුලේක ලක්ෂණ වනාහි එකිනෙකට වෙනස් ය. සමාධිය දැනුම් පරාසය සීමා කිරීම තුළින් සින් තේරේමේ වෙනත් වර්ණය කිරීමේ කාන්තය දියුණු කිරීම හා සම්බන්ධ වන අතර, සතිය අවධානයේ පරාසය පුලුල් කිරීම මගින් ස්මරණය කිරීමේ හැකියාව දියුණු කරයි. මෙම පරස්පර වූ මානසික කාන්තයන් දෙක මොලයේ සිව් දෙකේ පාලන යාන්තුනය හා අනුකූල බවක් දක්වයි. මේ දෙක එකිනෙකට වෙනස් වූ කාන්තයන් දෙකක් වුවද ඒවා එකිනෙක විදිර වූ විරෝධ දේවල් නො වේ. ධියාන ලාභය සඳහා මේ දෙක ම එකිනෙකට යෙදිය යුතු බව ම වියට සාක්ෂියකි. එනමුත් ධියාන සමාපත්තියේ දී සතිය එළඹි ඇති මුත් පවත්නා සමාධියේ බලවත්කම නිසා ඒකාග්‍රතාව නිසා විනි පුලුල් බව යම් පමණකට සීමා වී ඇත.

සතිපටිධාන සුතුයේ ල යොදාගන්නා වචන මාලාව මගින් මේ වෙතසික දෙකේ වෙනස දක්වයි. මෙහිලා සතිපටිධාන හාටනාවේ ද විනිශ්චයේ වූ හෝ තුළින් වූ සින් පහළ වූයේ හම් තාවතාලිකව හාටනාව සමඟ අරමුණුකට මාරු කරන ලෙසට මූලිකියාණාන් වහන්සේ අනුගාසනා කරන සේක. විමගින් ඇතුළත ප්‍රමෝදය හා පස්සද්ධිය පහළ කරුම් විම අනුගාසනාවේ පරමාර්ථයයි. මේ සඳහා මූල පියාණාන් වහන්සේ උපයෝගී කර ගන්නේ පත්‍රිකාය හාටනා - සිත යොමු කොට හෙවත් සිත පිහිටුවා කරන හාටනාව යන යෙදීමයි. කෙසේ හෝ සිත අපේක්ෂිත පරිදි විමගින් ගාන්ත හාටය පත් වී හම් අපත්‍රිකා හෙවත් සිත යොමු නො කළ හෙවත් සිත නො පිහිටුවා කරන හාටනාවට වෙනත් වචනයකින් තියනවානම් සතිපටිධාන හාටනාවට තැවත සිත යොමු කළ යුතුයි, ०. මෙසේ සිත පිහිටුවා හා නො පිහිටුවා කරන හාටනා අතර පෙන්වා දෙන වෙනස මගින් යෝජන වහන්සේ ඒවා එකිනෙකට පහැදිලි වශයෙන් වෙනස් වන බව ය. විසේ වුවද මුළු සුතුය ම අවධාරණය කරන්නේ මේ කුම දෙක දැනැ ලෙස සම්බන්ධ කර ගැනීම නිසා ඒවා අතර මොන තරම් පරස්පර බවක් තිබුන් වී නමුත් ඒ දේ එකිනෙකට සම්බන්ධ වන අතර ම ප්‍රති උපකාරක බව පෙන්.

සමාධියේ ලක්ෂණය වහන්සේ සිත යොමුකරවීම යන දෙක වන අතර, ඒ සඳහා වික අරමුණාක් වෙතට අනිමුඩ කරවම්ත් බාහිර දැ බැහැර කරුමයි. මෙලෙස මහන්සේ ඒකාග්‍රතාව වර්ධනය විම අනුව පොදු-සාමාන්‍ය අන්දකීම් වන වස්තුව ආරම්මණය යන

දෙකෙන් ආරම්භ කොට කුමයෙන් ඒකාන්මක අන්දකීමක් දෙසට අනිමුඩ කරවයි. මේ ක්‍රියාවලියෙන් ද කෙසේ නමුත් සමාධිය හා සංකිද්ධි අතර පුලුල් දැනුම හා ඒවා අතර අන්තර් සම්බන්ධතා බැහැර කරලයි. විසේ නමුද, මෙම අන්තර් සම්බන්ධතා මෙන් ම සිද්ධි අතර වන පුලුල් සම්බන්ධතා පිළිබඳ අවබෝධය, වුමුක්තියට යොමුව දෙන අවබෝධයේ ගති ලකුණු පිළිබඳව දැනුවත්වීම සම්බන්ධයෙන් සලකා බලුන කළ, විශේෂයෙන් අත්‍යවශය මේ “සන්දර්ජය” නමුවේ. සතිය සතු සුබග්‍රාහි බව විශේෂ වට්නාකමක් උසුලයි.

මෙලෙස සතිය ධියාන ප්‍රතිලාභය පිණිස තැතිව බැරු ආකාරයේ තුමිකාවක් දැක්වුව ද, විය රේට ම ආවෙණික වූ ලක්ෂණ අතින් සමාධියෙන් කැපී පෙනෙන ලෙස වෙනස් වූ වෙතසිකයයි. ඇත්තෙන් ම ඉතා උසා උසක් ධියාන සමාධියක් වුව ද වුමුක්තිවායි විපස්සනාවට සමකළ නොහැක වන්නේ, සතියේ මෙම අවරෝධ නිර්ණ්‍යනා ගුණය ගැඹුරු සමාධියේ ඇති යටෝක්ත ගේන්දුගත කිරීමේ, බලයෙන් නිශේෂනය කෙරෙන නිසා විය හැක්කේ ය.

සමාධිය හා සතිපටිධානය සඳහා සතියේ තුමිකාව සලකා බැලීමේද පුලුල් පරාසයක තම හැකියාවන් දැක්වීමේ ගුණය හෙවත් නුරුදුහුරි බව මැහැවින් කැපී පෙන්. සමඟ හාටනා සෙෂ්තුයේදී සතියේ කාර්යනාරය වනාහි නීවරනා ධම් ඉස්මතු වන විට, ඒ බව හඳුනාගන්නා තැන් පටන් උසක් ම ධියානය තෙක් පැතිර පටති. මෙවතින් ම පුලුල් පරාසයක් තුළ ක්‍රියාත්මක වීමක් සතිපටිධාන සෙෂ්තුයේ දී සතිය දක්වයි. විහිලා ඉතාමත් ඕලාරක තැන පටතින් විනිම්, කැසිකිලි - වැසිකිලි කාන්තයෙන් පටන් ඉතාමත් උසාම් අවස්ථාව වන නිව්‍යානාවබෝධය සිදුවන අවස්ථාවේ විම සින් පැවතින වෙතසිකයක් වන තැන දක්වා සතිය සිය මෙහෙය අඛණ්ඩව ඉටු කරයි.

ඇත්තේ වශයෙන් ම සතිය සතු මෙම මැදිහත් නොවීමේ ගුණය අනුකූලයෙන් වර්ධනය කිරීම හම් වන සතිපටිධානය නිර්වාණාවබෝධය සඳහා පැඟුව අංගසම්පූර්ණ කිරීමට, උත්තම වූ සතුව ට “විෂයනාන්ත” වූ වුමුක්තියට ඇති සාපු වූ ඒකායන මාර්ගයයි, २.

මෙම පරිච්ඡේදයෙහි ලා සතියේ ලක්ෂණය කිරීමට කැමත්තේම්. ප්‍රථමයෙන් ත්‍රිපිටිකයේ ව්‍යවහාරය උද්ධාත” අනුව සතිය නොමැතිකමේ, අසතියේ ආදිනව පෙන්වා දෙන්නේම්. අනතුරුව සතිය ආරක්ෂාව සම්පාදනය කර දෙන ආකාරය ද, අවසාන වශයෙන් සතිය හා මතකය අතර සම්බිජ්ධිතාවය ද ගෙනහැර දක්වන අතර, විය මිට කළුන් කරන ලද “සතිපට්ධානය” නිමත්ති මගේ මුළු පොතේ ද සභාහෙන දුරට සකිවිතා කරන්නට යෙදුනු කරනුයි.

අසතිය හෝවත් සතිය නැති විව (මූලියිස්සති)

මුළු බුද්ධාගමේ සතියේ හෝවත් සිහියේ ආනිංස අගය කිරීම සඳහා තුමයක් වශයෙන්, අසතිමත් බව හෝවත්, මුළු සිහියේ ආදිනව ගෙනහැර පැම සිදු කෙරේ. අසතිමත්වීම තිසා සිදුවෙන හානිය පිළිබඳ විස්තර සලකා බැඳුමෙන් පසු, වතු ලෙස සතියේ කාත්‍යය වටහා ගත හැකිය. නිතර හමුවන ව්‍යවහාර ත්‍රිපිටික පාධයන්ට අනුව අසතිමත් බව හෝවත්, මුළු සතිය තිසා කාම ආකාවන්ට යට විම ගෙන හැර දක්වයි.

මේ අනුව සතිමත් බවේ එක් කාත්‍යයක් වන ආරක්ෂක කාත්‍යය තිසා සඳුවාරාත්මක හා ආවාර ධර්මානුකූල ආනිංසයක් යොශීයාට ඉවෙශී. සංයුත්ත නිකායේ මෙන් ම විහි මහායාන පොත වන සංයුත්ත ආගමෙහි දැක්වෙන එක් සූත්‍රයකට අනුව අසතිමත්ව මුළු සිහියෙන් යුත්තව පිණ්ඩාතයේ වැඩි හිකුත්වකට සිදුවූ එක් අඛජ්ඩායක් දක්වා ඇත. සංයුත්ත නිකායේ එක් උද්ධාතය මෙසේය. මෝඩ මෙන්ම නොදුනුවත් කම්න් යුත්ත ගම් පිණ්ඩාතයේ යෙදෙන මේ හිකුත්ව උදායේ සිවුරු පොරාවා පාතුය ගෙන පිඩු පිණිස ගමට පිවිසෙන්නේ හික්මට්වෙන් යුත්තව තමාගේ ඉදුර්න් සංවර්ධනයෙහි නො වේ. සතිමත්ව නො වේ.

කාන්තාවක දැක අයෝනිසේ මහසිකාරයෙන් යුත්තව ඇතේ අග පසග බැලා “රාගනි:ශ්‍රිතව” කාමාශාවත්තෙන් මැයි සිත ඇයට වසග වේ. සිත රාගනි:ශ්‍රිත වීමෙන් රාග ගින්නෙන් දැව් සිත කය තුළ දාහා හට ගිනි. සංයුත්ත නිකායේ මෙන් ම සංයුත්ත ආගම පොතේ එන එක් පරිච්ඡේදයේ ඇති පරිදි සතිමත් බව, ඉන්දිය සංවර්ධනය, ආවාරුගීම්ත්වය සහ මෙවා මූහ්මටරුය සඳහා සම්පාදනයක් නිශ්චිත කිරීම් නිමත්තෙන් තුළ අතුරු විය ඇති. අයේත් වශයෙන්ම සතිය විළැඳු සිරී නම් කෙනෙක් හට ආවාර ධර්ම හා ඉදුර්න් පිළිබඳ සංවර්ධනය ඉවෙශී සකස් වේ. සුපට්ධානය සතිය හෝ අඛජ්ඩා සතිය තිබේ නම්

කෙනෙකුට සිහියේ පෙනු විට විට, කම්පන, අසංවරතා වහා වැවහෙන්න පටන් ගිනි. (සං.නි 4/228)

ඉහත සංයුත්තයේ දී, එම හිකුත්ව තමන් කරන දේ මතක නැතිවිම, මෙම අසතිය තිසා සිදු වූ බවක් නො ඩියැවේ. ඔහුට තමාගේ පාතුය අමතකවීමක් හෝ ආපසු ආරණ්‍යයට වඩින මග අමතකවීමක් හෝ සඳහන් නො වේ. ප්‍රධාන වශයෙන් ම අවධාරණය කෙරෙන්නේ, හෙතෙම තුමයෙන් සිවුරු හැර දමන තත්ත්වයට පත් වූ බවයි. සංයුත්ත ආගම (මහායාන පොත) මෙහි ලා වැඩිදුර විස්තර ගෙනහැර දක්වමන් සිත කය දෙක රාග ගින්නෙන් රත් වූ විට ඔහුට තවදුරටත් විවෙකි ස්ථානවලට කැමත්ත හෝ ගසක් මුළු විසීම ප්‍රිය නොවූ බව විස්තර වේ. මේ අනුව ඔහුට රේඛටට වහා ම කළ යුත්ත පිළිබඳ ප්‍රශ්නයක් පැන නැත. නමුත් අසතිමත්වීම තිසා රාගය ප්‍රහාරීම හා රේඛ අනුරුදුව තමාගේ පිවන රිට්ව තරකිට පෙරලීම අනුව අනුකුමයෙන් සිවුරු හැර දැමීම දක්වා ම කරනු යොදේ ඇත. (සං.නි.2/416) ඒ අනුව සතිමත් බව මෙහි තුවා දක්වන ආකාරයට තමා පිටත් වූ කාරණය ඉටු කර ගැනීමට නො නැති වීමක් ගැන සඳහන් නො වේ.

අසතිමත්වීම තිසා විම හිකුත්වට තම හිකුත්ත්වය හා විහි වශයෙන් අමතකවී දී කෙසේ නමුත් හිකුත්වගේ වශයෙන් හරි හැරී මතක තිබුණා නම් හෙතෙම කාන්තාව දෙස රාගනි:ශ්‍රිත ලෙස නො බලනු ඇත. සංයුත්ත නිකාය හා සංයුත්ත ආගම යහ දෙකෙහි ම හා වෙනත් සූත්‍රයකට අනුව ද සතියේ ප්‍රධාන කාත්‍යය මෙය නොවේ. විම සූත්‍රයට අනුව, රජ කෙනෙක් සමාන අපහසුතාවයකට පත් වේ. (සං.නි.4/228) රජතුමා තම අන්ත්‍රාප්‍රරයට අසතියෙන් යුත්තව අනුව වූ විට රාගයෙන් මුසපත් වේ. විම තිසා අසතිමත් විම අනුව රාගයෙන් කෙළෙසීම කෙරෙනි කොම්කරුලීම අනුව කෙනෙක් තමාගේ භූමිකාව අමතක කොට කටයුතු ප්‍රහාර හැරුමක් අදහස් නො කෙරේ. පොත් විට තවදුරටත් අසතිමත්වීම හෝවත් මුදියිස්සතිය තිසා රාගනි:ශ්‍රිත කෙළෙස්වුට ඉඩ නො ඉඩීම පිළිබඳ ගාට් වැළැක් සංයුත්ත නිකායේ සහ සංයුත්ත ආගම පොත්වල දැක්වේ. විබේද පරව්තන ද එවා විසේම රාගයෙන් කොට ඇති. සංයුත්ත පාල ගාට් වාචා අනුව (සං.නි. 4/156) ඉතාමත් සවිස්තරව හා සූත්‍රමලව, මෙසේ යමක් දකින කෙනෙක් දුටු දෙයෙහි දුටුමත්ත් හතරවීමට, අසතා කෙනෙක් අසතා දෙයෙහි ඇසු පමණින් නිතර විමට අනුගාසන කරයි.

(ලඳුත/බ්‍ර.නි.142)

සංයුත්ත නිකාය පොතේ විය දැක්වෙන පාඨය මෙයෙය.

“රූපං දිස්වා සති මුට්ධා - පියං නීමිත්තං මහසි කරුණෙ,

සාරත්ත විත්තෙ වෙදෙනි - තක්දේව අර්ශේධාස තිබිධිති.”

“තස්ස වඩිසිත්ති වෙදුනා - අත්තා රුප සම්භවා,

අහිර්ශේධා ව විහෙසා ව-විත්ත මස්ස පහක්දාති,

චිවං ආච්චනෙ දුක්ඛ-ආරා නිබ්ඩාන වුව්වති.

(සං.නි.4/156)

ශේද - ගෙධ - රසාදියෙන් මේ ගෙසට ම යෙදෙන බව එම මාලුකන ප්‍රත්ත සූත්‍රයෙහි ම දැක්වේ. මෙම ගාවාවන්ට අනුව ඉහුදිය දීමය හා කාය සංවර්ය විශේෂයෙන් ම ගෙනහැර දක්වා නැත. ඒ අනුව, සිතක රාගාධ කෙලෙස් පහළවීමට ආසන්න කාරණය සතිය නොමැතිවිම - “මුට්ධිස්සතිය” බව නිසැක ගෙස කිය වේ. අනෙක් අතර සතිය ව්‍යුහ සිටි නම් දැක්මාදියෙහි කෙලෙස් විතර්ක පහළ කර නොගෙන සිටීමට ඇති හැකියාව කියාවේ.

මේ අනුව සතිමත් බවේ ආනිසංඡය ගෙනහැර දැක්වීම, ආසතිමත් බවේ ආදිනව දැක්වීම මගින් භුවා දැක්වයි. සතිය විෂාලා විට වර්තමාන විත්ත ප්‍රවාත්තියේ හරස්කඩ පිළිබඳව අවධිමත් බවට අවබෝධ උගෙන අතර, කෙලෙස් ප්‍රවාහයට හසු නොවී සිටීමේ හැකියාව උගෙවි. ඒ අනුව සතිමත් විට දැක්ම භුද (අත්) දැකිමෙන් නතර කළ හැකි ය. ඒ අනුව පුද්‍රයන්හය විය යුත්තේ, දැකීම වැළැක්වීම නොව ඒ වෙනුවට කෙලෙස් පහළ කර නො ගෙන කෙලෙසින් නො කිපි-නො කෙලසි සිටීමයි. මේ අනුව සතියේ ආරක්ෂක කාත්‍යය නම් වර්තමාන විත්තක්ෂණය කෙරෙනි පුර්ණ අවධියෙන් යුත්තව කෙලෙසුන්ගෙන් නොකෙලසි සිටීම ගෙස අර්ථකටතය කළ හැකිය.

ආරක්ඛ පත්‍රිපාරිධාන-

ආරක්ෂාව වැටහෙන අයුරා සංයුත්ත නිකායේ සහ සංයුත්ත ආගම යන පොත් වළ දැක්වෙන, රුපවෙතුගේ උපමාපවකට අනුව සතියේ ආරක්ෂක ක්රත්තව්‍යය මෙයේ දැක්වේ. මෙම පර්වතනය අසුරා ක්රත්තේ, සංයුත්ත ආගම පොතයි.

“නිමාල පර්වතයේ ඉතා බැඳුම් සතිය “සිත” හිම සතිය ස්ථාන ඇත්තේය. විම ස්ථාන රුපවෙත්-වුදුන්ට පවා වසිමට හෝ ලැඟාවීමට දුෂ්කරය. මතිසුන් ගෙන කියනුම ක්වට්‍රේ දී? තවත් සමහර තැන් වල රුපවෙත්-වුදුන්ට වසිමට හැකි නමුත් මතිසුන්ට පිවසිමට

නොහැක. තවත් තැන්වල රුපවෙත් ද, වුදුන් ද, මතිසුන් ද වාසය කරත්. දිඩික්කාර වැද්දෙන් ලාභ වර්ග ගෙන ලේ කොටුවල තවරා රුපවෙත් ගැවසෙන ස්ථානවල අවවා තබත්. දැක් වුදුරෝ ඒවායින් වැඳුනී ඇත්තේ වෙති. නමුත් මෝඩ වුදුරෝන්ට ගැලවීමක් නැත. අං වී අතින් අත ගෙමෙන් අත විනි ඇගු වේ. එය ගැලවීමට අතින් අතින් උත්සාහ කරන විට අත් දෙක ම විනි ඇගුවේ. දැන් කකුල් පාවචචි කිරීමෙන් වඩාත් ලාභයෙහි ඇගුවේ. කටින් අල්ලත්නට යැමෙන් කටවත් විනි ඇගුවේ. අත් දෙක, පා දෙක, කට යන පස් අංගය ම සමානව ඇගුවේ. ලාභ ඇගුවේ ගුරු වෙන රුලවා ගුලිකර තැබුවාක් මෙන් දිස්වේ. වැදි දිඩික්කාරයා පැමිණා උව “හෙල්ලුයක” මුම්ඩාගෙන යයි.

මිට සමාන්තරව විස්තර දක්වන සංයුත්ත නිකාය පොතේ මක්කට සූත්‍රයේ (සං.නි.5-1/270) මෙම නිදර්ශනය දික්වා තමාගේ සම්ප්‍රදායානුතු ගේවර භුමියෙන් පර්බාහිරව විසිමේ ආදිනව ගෙස මෙය ගෙනහැර දැක්වයි. එනම්, යොගවචරයා සතර සතිපට්ධානයෙන් තොරව විසිමේ ආදිනවයි. පාර්මිපරක ගොදුරු බිමෙන් පර්බාහිරවිම යනු ඉදුර්න් පිහාවීමේ ප්‍රවහනයාවයි. එම වැදික්කිය මාරුයාගේ බව, බල පෙදෙස බව, සංයුත්ත නිකාය වැකිදුරටත් දැක්වයි. බොද්ධ උගෙන්වීමට අනුව මාරුයා යනු නිවත් ගෙනනට බාධා ප්‍රමුණුවන්නාය.

ඉහත සංයුත්ත ආගම සූත්‍ර පර්වතනය තවදුරටත් කරණු දැක්වමින් කෙනෙක් තමාගේ ගොදුරු බිමේ (සතිපට්ධානයේ) විසිමේ අගය දැක්වයි. අසතිමත් ව පිණ්ඩාතයයේ වැඩි යට කි හිජුවකගේ සිද්ධියට අනුව, ඔහු ආචාර-ගේවර සම්පත්තියෙන් හා ඉහුදිය සංවර්යයෙන් තොරවීම මේ අව්‍යාසනාවන්ත සිද්ධියට හේතුවයි. “රාගනි-ක්‍රිත” දැකීනයේ ද සිතේ කාම රාග හට ගනී. විම හිසා සැම අතින් ම අලුගැන්නා හිජුව මාරුයාගේ වසයයට ලක්වේ. මේ විම හිජුවගේ මෙම අසතිමත් බව අනුව ස්ත්‍රීයක් දුටු මතින් ඉතා පහසුවෙත් කාමව්‍යන්දියට භතු විම දුනා කියයි.

වුදුරාගේ උපමාවට අනුව සතියේ ආරක්ෂක ක්ලාපයෙන් පිට දී කෙනෙක් ඉහුදුයන් පිහාවීමේ ලේකයට ඇගුවේ. බැඳේ. වරක් ඇගුන විට, බැඳුන විට තව තවත් මෝඩ සිතිවල් දිගේ මෝඩ ආහාසය දිගේ තව තවත් ඇගු, බැඳේ, පැටවු ගනී. ණරයට වුදුරා සියලු අගපසන් ලාභයෙහි ඇගුවේ ඇගුවේ ඇගුවේ. මෙමෙස මාවුවෙහි නො ඇතින් අතින් ඇගුවේ ගුණ ය.

සතිපට්ධානයේ තවත් නිදසුනකට අනුව තමාගේ ආරක්ෂාව පිණිස පාරම්පරික ගොඳරු බිම දැක්වීමට රාජාලියෙකුට හසු වූ කැට කුරුල්ලෙකුගේ සිද්ධියක් දක්වයි. සංයුත්ත ආගම පොතේ සූත්‍රයක දැක්වෙන්නේ මෙසේ ය. ඇතේ අතිතයේ දිනක කැට කුරුල්ලෙක් කෙනක විසි ය. එහි දිනක් (කුරුල්ල ගොයෙකුට) රාජාලියෙකුට හසුවයි. රාජාලියා කැට කුරුල්ලා ඩිජැහැගෙන ඉහල ආකාසයට පැන නිංගේ ය. ඉහළ ආකාසයේදී කැට කුරුල්ලා, “මම අවදියෙන් නො සිටි නිසා මෙම අනතුරට ලක්වීම් සි මුර ගා කී ය. ”මම පාරම්පරික ගොඳරු බිමෙන් දුරස් වීමි. අගෝවරයෙහි සැර සැරැවෙමි. වීම නිසා මෙම අනතුරට ලක්වීම්”යි, පාපොව්වාරණය කළේය. “නැති නම් කෙසේ නම් උකුස්සෙකුගේ ග්‍රහණයට ලක්වෙමි දී? දැන් ගැලවීමක් ඉදින් නැති.” සි තමාට ම දොස් කියා ගත්තේ ය.

මෙය ඇසු රාජාලියා “මොකක්ද ඔබගේ නිදහස රැකදෙන ගොඳරු බිම”යි කැට කුරුල්ලාගෙන් ඇයේ ය. “මාගේ පාරම්පරික ගොඳරු බිම නම් බිම නිංගම පිණිස හාන ලද ගොව බිමේ පස් පිවිතු අතරයි. විනිදි මම ආරක්ෂාව බඩුමි. අනතුරක් නැතැයි” කැට කුරුල්ලා පිළිතුරු දුති. රාජාලියාගේ වගාච්මිබරය මතු විය. කැට කුරුල්ලාට කියනුයේ “ මම දැන් නුවුව නිදහස් කරනවා. අතහරනවා. උඩී මිය ආරක්ෂක ගොඳරු බිමට නැවත පළයන්. උඩී හිතනවාද විනිදි නුවුව මාගෙන් ගැලවීමක් තියෙනවා” කියලු. රාජාලියාගේ අත්පහුරුන් ගැලවීම ලද කැට කුරුල්ලා, අලුතින් බිම නිංගම පිණිස හාන ලද කුමුදක පස්පිවිතු අතර කුඩා පස් පිවිතුලක් තුළට පියැසුවේ ය. අනතුරට දිනෙක කැට කුරුල්ලා පස් පිවිතුලක් උඩී තැබුවේ ය. රාජාලියාට අනියේයක් දෙන්නට සිතුවේ ය. අනියේය ඉත් රාජාලියා මේ පුංචි කුරුල්ලා මට අනියේග කරන්න තරම් ඔහු මොල යයි සිති ය. තරහ ගියේ ය. වහා ම එහි අල්ල ගේන්ට රියක් මෙන් පියැසුවේ ය. විය දැනගේ කැට කුරුල්ලා වහා ම ලෙනු පස් පිවිතුල් තුළට රිංගුවේ ය. ගොඳරු වැරදුන රාජාලියා “පියාසාරයේ” ජවය වැකිමට ලෙනු පස් පිවිතුල් ප්‍රාව වැදේ අත්තටු විසිර මියෙන් ය. (සංයුත්ත තිකායේ (සං.නි.5-1/268)

සූත්‍රයට අනුව කැට කුරුල්ලා රාජාලියාගේ අත්පහුරු හසුවේ තමාට තමාගේ අවාසනාවන්තකමන්, අකුසලතාවයන් ගෙන මසිවලි නිං මුත් තමාට ම දොස් නාගා ගත් බව නො කියාවේ. සංයුත්ත ආගම සූත්‍රය එළුවාට තමාගේ ම පමාව (අසතිමන්බව)

අනතුරට ජේතුව වගයෙන් නුවා දැක්වයි. මෙම දැක්වීමට අනුව මේ නිදසුනේ ප්‍රධාන කාරණය එනම්, තමාගේ ගෝවර අර්ක්ඩත්තයෙන් - ගොඳරු බිමෙන් (සතර සතිපට්ධානයෙන්) බැහැරව පමාවට වැට් නො සිටිම සතුරට හසු නොවී සිටිමට කාරණය බවයි.

එම නිදසුනට අනුව සතිපට්ධානයේ ආරක්ෂාව කෙළේම භූමියක් ලෙස දැක්වීම, කෙනෙකුට කාම නිශ්චිත අරමුණු වශීනාවයෙන් ගැරුවී කටයුතු කිරීමට හැකිවීම අනුව, ඉහත උද්ධාතයේ දැක්වෙන අසතිමන් බව කාමයට අදි යම්ව සේතුවන කරණත් සමඟ අනුයාත වේ. අසතිමන් බව ඉදිරියේ පොර බැඳිය නො හැකි තරම් මෙම කාමාභාව, සතිමන්වීම හරහා, යටපත් කළ හැකි දෙයක් බවට පත්වීම, එනම් දුරට කැට කුරුල්ලාට බලවත් රාජාලියා ජය ගත හැකි බව පෙන්වීමෙන් ස්ථුර කෙරේ. මෙම කැට කුරුල්ලා සහ වලදා පිළිබඳ උපමා දෙක සතිමන් බව හරහා ලැබෙන ආරක්ෂාව නුවා දැක්වීම අතින් සම්පාදන වේ. අනෙකුත් සූත්‍ර දැක්වීම වලට අනුව සතිය විකම ආරක්ෂාවය. (ඡං.නි.6/56)

මේ අනුව සතිය පිළිවීම අනුව කෙනෙකුට බාහිර ලේකයෙන් පැමිණෙන අදුම් බැඳීම් ප්‍රවාහ ඉදිරියේ නොසැරී සිටිමට, ගොගෙන නො යැම්ව අයි ගෙක්තිය තහවුරුව ලැබේ. මේ පර්යේෂණාත්මක කොයා ගෙක්ම් වල අත්තර්ගතය සුත්ත නිපාතය හා සමාන්තර “යෝගාවාර නුම්” නැමැති මහායාන පොතේ මෙසේ දැක්වේ.

“යානි කොතානි ලෙක සම් ඇත්ති
සති තෙසා නිවාරණා” } පු:ති
සති තෙසා නිවාරණා” } පැනින සූත්‍රය

(ඉ.නි/සු.නි. 1039 ගාට්ටා)

සතිය දොරවුපාලක ලෙස

මහා පර්වාර තිරගක තිරගද්වාරයේ දොරවු පාලකයෙකුට උපමාකිරීමෙන් සතියේ ආරක්ෂක කාතපය වෙනත් ආකාරයකින් ගෙන හැර දැක් වේ. උපමා දෙකකින් (සං.නි.4/368) දැක්වෙන උද්ධාතය මෙසේ පියැසුවේ ය. පර්වාර රාක රැඹේක් තම අනුව නුවර නොද හැටි ආවරණය කරන ලද කොටු බැම්මකින් ආරක්ෂා කොට, දැක් ගෙක්තිමන් මුරකාවල් තබා, සාපු සම පිවිසුම් මාර්ග සාදා තබයි. විසේම හෙතෙම මුරකාවල් සාදා දොරවු පාලකයන් සිවි දෙනෙක් සතර මුර ක්‍රිත්වාවට පත් කරයි. ඒ සාම දොරවු පාලකයෙක් ම දැක් ය. කඩිසර ය, විනි යන්නත් වින්නත් ගැන විමසිමන් ය. එම

නගරයට පිවිසුම් මාර්ග සතරකි. ඒ මාර්ගවලින් නගරාධිපති සිටිහ මණ්ඩපයට අනු විය හැකිය. ඉදින් පෙර දිගින් පණිවිධිකරුවෙකු පැමිණෙන්නේ බෞරටු පාල මෙසේ විමසයි.

“මෙම නගරයේ නගරාධිපති කොහො ද ?

“නගරාධිපති නගර මධ්‍යයේ සතර දිගාවෙන් පැමිණෙන මාර්ග එකතුවන ස්ථානයේ මණ්ඩපයේ වැඩ සිටි” බෞරටුපාල පිළිතුරු දෙයි.

පණිවිධිකරු විය අසා දැනගෙන නගරාධිපති තමුවේ පණිවිධිය ඔප්පු කොට ලැබෙන ප්‍රතිචාරය ද රැගෙන ආපසු මාර්ගයට බසී. එසේම දැනු දෙසින්... බටහිර දෙසින්... උතුරු දෙසින්... පණිවිධිකරුවේ පැමිණ ඒ ඒ බෞරටු පාලකයෙන් මෙසේ විමසනි.

“මෙම නගරයේ නගරාධිපති කොහොදී?”

“නගරාධිපති නගර මධ්‍යයේ සතර දිගාවෙන් පැමිණෙන මාර්ග එකතුවන ස්ථානයේ මණ්ඩපයේ වැඩ සිටි” ඒ බෞරටුපාල පිළිතුරු දෙයි. පණිවිධිකරු විය අසා දැනගෙන නගරාධිපති හමු වෙයි. පණිවිධිය ඔප්පු කොට ලැබෙන ප්‍රතිචාරය ද රැගෙන ආපසු පැමිණි දිගාවට ම යයි.

සංයුත්ත ආගම පොතට අනුව සතර දිගින් පැමිණෙන සතර පණිවිධිකරුවෙන් සතර සතිපටධානය ලෙස හඳුනාගනී. සංයුත්ත නිකාය නිදර්ශනයේ බෞරටු පාලකයන් විස් කෙනෙකු ගැන සඳහන් වන අතර හෙතෙම සතිය ගෙනහැර ද්‍රැවයි. වෙබෝ පාතික පොතේ සඳහන් වන අත්දමට, තුන්වන පැතිකඩික් ද්‍රැවම්ත් වින තනි බෞරටු පාලකයෙක් ලෙස ද්‍රැවා ඇත. හෙතෙම කය පිළිබඳ සිහිය හෙවත් කායගතාසතිය තියෙළනය කරයි.

විසේම සංයුත්ත ආගම පොතේ දැක්වෙන පරිදි පණිවිධිකරු විපස්සනාව ලෙස ද්‍රැවා ඇති අතර සංයුත්ත නිකාය සහ විබෝටි පොත්වල විය “සම්බ-විපස්සනා” ලෙස නම් කිරීම් මෙහි දැකිය හැකි වෙනසකි.

පණිවිධිකරු තනි විපස්සනාව හෝ සම්බ විපස්සනා යැයි දෙකක් වුව ද බෞරටු පාලකයාගේ කාත්‍යාය මෙම නිදර්ශනයට අනුව පණිවිධිකරුට නගරාධිපති හමුවීමට පාර කියාදීම වන අතර, නගරාධිපති යනු විභාගුවනුය ලෙස සැම පොතක ම පොදුවේ නම් කෙරේ. බෞරටු පාලක ලෙස මෙහි එහි දැක්වෙන සම්බය හෝ

විපස්සනාව ම සතියේ ඇති මනසිකාර කාත්‍යාය ලෙස ගෙන තැර දැක්වේ. සතිය මෙම කාතානුපස්සනාව පමණක් හෝ වේවා, සතර සතිපටධානය ම වේවා, විය උපයෝගී කරගෙන කෙනෙක් සම්බ - විපස්සනා වැඩිමට නිවරුදී ප්‍රතිපදාවට පත් වන බව වටහා ගත යුතුය.

මෙම නිදර්ශනය අනුවත් මෙසේ සතිය මධ්‍යම ප්‍රතිපදාව දිගේ ප්‍රගමනය සහතික කරන අතර විරද්‍ය මග යැමට ඉඩ හොඳී, ආරජා කිරීමේ කාත්‍යාය කර දෙන්නක් ලෙස සැලකීම අනුව සිතට ලොකු පහසුවක් සලසා දෙයි.

අංගුත්තර නිකායේ මෙන් ම විනි මහායාන මධ්‍යම ආගම පොතේ දැක්වෙන තවත් නිදුෂුනකට අනුව, සතිය බෞරටු පාලක කාත්‍යාය කර දෙන ආකාරය ඉස්මතු කොට ද්‍රැවයි. මධ්‍යම ආගම පොතේ මෙසේ දැක්වෙයි.” මෙහිලා පරිචාර නිගරයක රුපු තමාගේ ප්‍රධාන ඇමතිවරයෙකු ද්වාරපාලක ලෙස පත් කරයි. ඔහු කඩිසර දැනු කෙනෙක් ලෙස විනිශ්චයෙහි යෙදේ, විනිතර ය, පෙර දැක්මතක් සහිත ය. හොඳ තානාපතිවරයෙකි. හොඳ නිතවාදී ඇත්තන් ඇතුළු කරන අතර තරක අය බිජිර කරයි. ඒ අනුව නිගරය තුළ සාමය ආරජා කරන අතර බාහිර සතුරන් දැනු කෙරේ.”

මෙලෙස සේබ පුද්ගලයා, නිරන්තර සතියෙන් වාසය කරයි. සම්මා සතිය උපය ගැනී. බොහෝ කළකට පෙර කළ-කී දැක, අසූ විරද්‍ය දැක්වා පිළිබඳව නිතර සිහිය ව්‍යුත් සිටි. සිනි මුලා වීමක් නැත.

මේ සේබ පුද්ගලයා බෞරටු පාලකයෙකු ලෙස, ප්‍රධාන ඇමති වරයෙකු ලෙස සතිය උපයන මුවාවෙන් අකුසුල් බැඟැර කරයි. කුසුල් විධයි. අපේ අංගුත්තර නිකාය පොතේ දැක්වෙන පරදි මෙම බෞරටු පාලකයා සතිය බොහෝ කළකට පෙර අසූ විරද්‍ය, කළ විරද්‍ය දේවල් සිනි කිරීමේ හැකියාව ද්‍රැවයි. (අ.නි4/440) මෙම නිදර්ශනයන්ට අනුව පෙර අසූ විරද්‍ය, කළ විරද්‍ය දේවල් සිනි කිරීමේ හැකියාව ද්‍රැවයි.

ප්‍රවුමයෙන් තමාගේ ඒවාන කතාව හා සම්බන්ධ පැරණි මතකයන් කියාවේ. පෙර අසූ විරද්‍ය දැක මතකක් කිරීමේ හැකියාව, පැරණි ඉන්වය බිජිරුකා හාවය ද්‍රැවයි. පෙර විසු හාඟක හිසුන්හි වහන්සේබෝ මෙලෙස කට පාඩිල කොට මතක තබා ගැනීමේ දැක්වාවනා මුද්‍රා විවෘත දැක්වාවනා මත පරපුරට දායාද

කළේ ය. මේ අනුව, පැරණි බුද්ධ දහම හා අප්‍රමාද ප්‍රතිපථව මෙම බොහෝ කලකට පෙර කළ කි දැ මතකයේ තබා ගැනීමේ හැකියාව මත ප්‍රායෝගිකව රඳු පැවති බව පහසුවෙන් වටහා ගත හැකිය.

සතිය හා මතකය

ඉහත දක්වන උද නිදසුන අනුව විහි සඳහන් මතකයන් වෙතින් සිහි කැඳවීම් විශ්‍රේද අතර වෙනස බැඳු බැඳුමට විතරම් පැහැදිලි හැත. උපමා උපමීය ගැඹුම් අනුව ද්වාර පාලකයාගේ සතිය නරක දේ දැන ඇතුළට හො ගැනීමේ සහ හොද දේ ඇතුළට ගැනීමේද සිදු කරන වාර්ණය ප්‍රකට ය. මතකය මෙහි උ කරදෙන කර්තව්‍යය වටහා ගැනීමට තවදුරටත් විමසා බැඳුම වටි.

ඇතුළට ගත යුතු සහ හොගෙතු ඇය පිළිබඳව හෝ විහි උ සුදුසුකම් පිළිබඳව බෞරුව පාලකයාට තම අතිත මතකය මත රඳ පැවතීම සාමාන්‍යයෙන් කොතනකටත් අඩු ය. බෞරුව පාලකයාගේ රාජකාරිය හෝ විදිනෙදා කටයුතු යැයි විශේෂයක් හොමඳ. දවසේ වැඩි නිම වි ආපසු නිවස බලා යන මග දැන ගැනීමටත් විය අවශ්‍ය වනවා සේ ම හෙවත් උදයේ ම නැවත මුරපොලට, පැමිණීමටත් මගේ මුරපොල-මගේ රැකියාව යන මතකය අවශ්‍ය ය.

මෙලෙස මතකය සම්බන්ධයෙන් සිනේ ක්‍රියා කරන වෙනසිකය සකුදාකුවයි. සකුදාකුව වර්තමාන අත්දැකීම් තුළින් ගත් දේ පැරණි අදහස් සමඟ ගැළපීම, සකස්ම කරයි. මෙය සියලුම මානසික තත්ත්වයන් වලට වික සේ වැදගත් වේ. මේ අනුව කිසි ම “සවේනතික” ක්‍රියාවක් මෙලෙස පැරණි අත්දැකීම්, අදහස් හා මත වලින් තොරව සිදුවෙන බවක් සිතිම පවා උගෙට ය. මෙලෙස මෙම අතිත මතක, අදහස් හා සිතැගි වර්තමාන සතිය සමඟ ගැළපීම වික අතකින් ප්‍රශ්නකර ය. මක්නිසාද යන් සතියට විවෙනි කිසිම අතිත මතකයක් හෝ විවත් අදහසක් හොමඳිව “ස්වේරිටත්ව” කටයුතු කළ හැකි තිසා ය. මෙලෙස සතියේ සොසරික ලක්ෂණ පිළිබඳ මතා වැවැහිමක් තබා ගැනීමට නම්, මම හිතන්නේ, මෙම මූලික ඉගැන්වීම අනුවත්, සතිය වනානි කොහොතු විශිෂ්ට උන්සාහයෙන් ම උපය සපයා ගත යුත්තක් බවයි. මෙහි දැක්වෙන කාරණාවන්ට අනුව නුදු “සංකළ්ප” නැවත සිහියට නැගීම සතියේ අත්‍යන්ත අංගයක් ලෙස අවධාරණයෙන් හො කිය වේ. ඉහත දී ඇති වූ නිදසුනට අනුව ද්වාර පාලකයාගේ රාජකාරයේ හඳුනා ගැනීමේ හැකියාව මතු කර හො දක්වන අතර

යහපත් ඇය ඇතුළු කර විමටත් ඇයහපත් ඇය පිටමං කිරීමටත් ඇති හැකියාව කෙරෙනි අවධාරණය කරයි.

වෙතත් පැන්තකින්, බෞරුව පාලකයාට තම රාජකාරිය කුමක්දැයි මතකක් කර දීම ම මතකය හා සම්බන්ධ කොට මෙහි දක්වයි. මෙය නිදසුන අනුව යතත්, රට් පසුව කෙරෙන විස්තරවලට අනුව විම සම්බන්ධය විතරම් පැහැදිලි හැත. ඒ විස්තරයට අනුව නිදසුන ගෙන දක්වන උපමීය නම් සතිය අනුව කොහොතුව බොහෝ කලකට පෙර සිදු වූ දෙය මතක තිබීමයි. මෙය කොහොක් විසින් කළයුතු සාපු සම්බන්ධයක් හොදක්වයි.

මේ තාක් කරනු ඇසතිමත් බව හො දක්වන ජේදයේ දැක්වේ. නමුත් නිදසුනේ කොහොක් පිටත් වූ කාරණා කුමක් දැයි අමතකවීමක් ගැන හො කිය වේ. බෞරුව පාලකයාට තමාගේ කළයුතු රාජකාරි ක්‍රියාවක් කිරීමේ ලා, විනම හොද ඇය ඇතුළත් කරලීමටත්, නරක ඇය ඇතුළත් හො කිරීමටත් නගරද්වාරයේ සිදුවෙන දී සම්බන්ධයෙන් අවධානය අවශ්‍ය ය. මේ මොහොතේ ක්වුරැන් ඇතරයට ඇතුළු වන්නේ දැයි යන්න පිළිබඳ අවධානය අතිත මතක තිසා ව්‍යුත්මත් හො විය යුතුය. මේ අනුව මට නම් වැට්හෙන්නේ, ද්වාරපාලකයාගේ සතිය හෙවත් වර්තමාන මොහොතට ව්‍යුත් සිටීම, විනම් නරක ඇය පිටුවහාල් කරලීමේ ලා සාපුව අවශ්‍ය වන ලක්ෂණ බවයි. එමෙස බෞරුව පාලකයාගේ නිදසුනේ දැක්වෙන සතිය ආරක්ෂක කාත්‍යාච තාත්‍යාච වලුරාගේ සහ කටුවැලුව්ලාගේ උපමාවේ දැක්වෙන කාත්‍යාචයට සමානය.

මේ අනුව සතිය හා නැවත මතකයට නැගීම අතර සම්බන්ධය සම්බන්ධ කිරීමේ දී (ගොඩිනැගීමේ දී) වර්තමාන මොහොතට පුර්ණ ලෙස ප්‍රවාන්වීම සඳහා අතිත මතකයට පිවිසීමට පහසුවීම තුළින් ස්වභාවිකව ම මතු වේ. කොහොක් තමා දැන්නා දේ පමණක් සිහි කැඳුවීමට සතියට හැකියාව තිබේ. දැනීම වැඩි ම නම් සිහි කැඳුවීම වඩාත් සාර්ථකය. සතිය පිහිටුවී නම්, අතිතයේ කළ කි දැ කොතරම් අත ඇතිතයේ වූවත් මතකක් කිරීම පහසු වේ.

ආරක්ෂක බෞරුවේ සිදුවෙන දේ සම්බන්ධයෙන් දැන ගැනීමට නම් බෞරුව පාලකය ඔහුගේ මොහොතට ව්‍යුත් සිටීම ස්විස්තර හා ප්‍රශ්නල් විය යුතුය. විහි උ ඔහු වෙත පැමිණෙන වික් කොහොතුව පමණක් වැඩි අවධානයක් යොමු කිරීමට යැමෙන් බෞරුවේ විහා මොහා යන වින ඇයගේ අත්‍යන්ත ගැන හො

සභාපති තැන්ම කළ නො තැකි ය. ප්‍රධාන දොරටු පාලකයාගේ නිදහුනට අනුව, තමාගේ දොරටුව වෙත යොමු වූ අවධානය නිසා සම්භාපනය් ලෙස විනි සිදුවන සියලුම වෙත අවධානය සිමා නොවේ. විලෙස පවතින්දීන් ඔහු පත්‍රිකාරක තිරගාධිපති හමුවීමේ මාර්ගෝපදේශය නිවෘතුවී කරයි. ඒ අතර ම දොරටුවේ රැඳී සිටින අතර වර්තමානයේ සිදුවන සියලුම කෙරෙනි අවධානය යොමු කිරීමේ යුතුකම පැහැර නොහැරීම අනුව නොදු යහපත් අයගෙන් අයහපත් තරක අය වෙන් කර ගෙනි.

ප්‍රාගෝගිකව මෙයින් අදහස් වන්නේ, කෙනෙක් නිසි අවධානයේ යුත්තේ තව යමක් කරන්නේ නම් විය පසුව මතක් කිරීමට පහසු බවත්, ඒ අනුව සතිය ආරක්ෂාවන බවත් ය. භාවනා ගාලුවට ඇවේදගෙන යන ගමන් මට ගමන ගැන සතිමත් විය තැකි වනවාක් මෙන් ම සිත පිට යැම නිසා සිතිවලි අතර අතරම්වෙමත් සිදු විය හැකිවීම අනුව පසුගිය මතක සටහන්වල ගැඹු සිටීමක්ද නැත. ඒ අතර අනුකුමයෙන් මම භාවනා ගාලුවට එගා වුණි නම් මම ගමන සිදු කළ බව පැහැදිලි ය. මම ගමන ගැන සතිමත් නොවුණි නම් මට ගමන් කළ ආකාරය පිළිබඳ මතකය අවදි කළ නො තැකි විය හැකිව තිබුණි. මේ සිද්ධියට අනුව මම දැන් භාවනා ගාලුවට එගා වී ඇති නිසා මගේ ගමන සිදුවී ඇති බව අනුමාන කළ හැකි අතර, ගමන ගැන ම සතිමත් වුවා නම් ගමන් විස්තර විසංරුන අනු ව්‍යංජන සහිතව මතක් කළ හැකි වනු ඇත. පාරේ පියවරක් පියවරක් පාසා මතක් කළ හැකි බවක් හැතන් භාවනා ගාලුවට එගා විම මතක් කළ හැකිවීම පෙන්වා දෙන්නේ, එම ක්‍රියාවලුය පිළිබඳ අත්දැකීම/අත්වේදීම අවධානයෙන් සිදුකළ බව යි. සතිමත් නොවුණ ද, ගමන්දී යම් ප්‍රමාණයක අවධානයක් තිබිය යුතු ය. විසේ නොවුණහාත් මග වැරදීම නො පියවර මාරු සිරීමේ අපහසුතා මතුවනු ඇත. පුරුද්දැව කරන මෙවන් කටයුතු සඳහා අවශ්‍ය කරන අවධානය විතරම් ගැඹුරු වික්‍රීති නොවේ. සිතේ බොහෝ වට අමතර දේවල් යෙදී තිබීම සාමාන්‍ය ය. (එදා: දැවල් සිහින, පැරණි මතකයන්, ඉදිරි සැලසුම්,) යමෙක් සක්මන් භාවනා කරන වට සතිය පියවරෙහි යෙදී ගමන් කරන වට සිත විවාන නම් සාදර නම්, පියවරේ අත්දැකීම අත් දැකින අතර, විනි විස්තර නිවෘතුව දැන ගෙනි. මෙලෙස අවධානයේ යුත්ත්ව ගමන් කරන වට මනසිකාරය විවුය. සමස්ථිය දැන ගෙන්නා අතර වික්‍රීති ප්‍රමණක් සිත “ආපාත ගත” වී ඉතිරිය සිතින් ගිලිනි යැමව ඉඩ ඇති. මෙවන් විවාන සාදර අවධානයක් ඇත්ත වශයෙන් ම සක්මන් දී සිදුවී පසුව

සිතිකර බැඳුමේදී මතකයට නැගීම සිදුවිය තැකිය. මෙවන් පුළුල් අවධිබවත්, සාදර බවත්, ඇත්ත වශයෙන් ම පසුව මතක් කර බැඳුමේදී තමාට ම විනි වශයෙන් තරම් ය.

මෙලෙස අත්දැකීමේ ගැඹුර හා පුළුල් බව විකිනෙකට සම්බන්ධය. නොදුන් සතිමත්ව, ප්‍රතික්‍රියාවලින් තොරව, විනිශ්චයන්ගෙන් තොරව සිටින වට, සිත ප්‍රපණක් කිරීමෙන් තොරව ම වර්තමාන මොහොතේ ව්‍යවහාර පැනෙක් ව්‍යවහාර පැනෙක් පැනෙක් දැක බලා ගැනීම ව්‍යුහයින් මතකිකාරය ඉඩි ඇති. වෙන් අවස්ථා වලදී සිත විසිනුරු ව්‍යවහාර සහ ස්වභාවික ලක්ෂණය උකනා ගෙනි. විය තහවුරු ලෙස පිරිසිදු කාවයක් සහිත කැමරාවකින් ගෙන් ඡායාරූපයක් සේ පැහැදිලි විස්තර සහිත ය. සතිපටිධාන භාවනාව පැනෙක් බලන වට, සමස්ථියක් ලෙස සතියේ මතක තබා ගැනීම කෙරෙනි දක්වන පහසුකම, දක්වන අවධානයේ තීව්‍යතාවත්, පුළුල් බවත් වර්තමාන සංස්කීර්ණයට ලබා දීම අනුව වැඩිහිම සර්වීම අනුව පසුව මතක් කිරීමට පහසුව සළසැයි. මෙම වර්තමාන මොහොතේ සතිය ව්‍යුහ සිටීමේ නිවෘති බව අනුව ව්‍යවහාර සතිපටිධානයේ තරනා ඉදිරි සම්බන්ධතාවය ගොඩනගයි. තමාගේ ගැරුරය පිළිබඳ අවධාර හා සිතේ වර්තමාන හරස්කාඩ යම්වා හරනා සම්බන්ධතාවය ගොඩ නැයි.

මේ සතියේ ඇති වර්තමාන අත්දැකීමේ ගුණාග, සිත තබා ගැනීමේ ගුණාගයට අමතරව, විය මතක සටහන් ගෙවා කරන්වාටත් වඩා ඇති සහසම්බන්ධතාවත් පසුව මතකයේ ගෙළපීමට ද උපකාර වේ. මේ රිවනයේ ප්‍රථම කොටසේ ලා ගෝරනා කළ පරුදී සතියේ මෙම ගුණය වඩාත් ප්‍රකට වන්නේ, කෙනෙක් යමක් සඳහා අධික අවධානයක් යොමුකර මතක් කරන ව්‍යුහ විශ්‍රාමීමට නාගා ගැනීමට අපහසු වන අවස්ථාවකදී ය.

ප්‍රශ්නය පසෙක තබා සිතිව නිසි නින්දේ විවානව පුළුල් ලෙස විය සිතන්හාට හාර්මෙන් ඉඩිව ම විම කරනාය මතක් වේ. සතියේ මෙම අතිත මතකයන් වෙත සිහි ව්‍යුහීමේ කාන්තය අනුග්‍රහ කිරීම හෙවත් “අනුස්සතිය” සතිපටිධාන භාවනාවට සාපු සම්බන්ධය යුත්වෙය. මේ පැනෙක් දෙක බොහෝ පොදුවේ සාවනාවට අභ්‍යන්තරයේ සතිපටිධාන භාවනාවේ දී වඩා කැපී පෙනෙන්නේ ප්‍රමාදන ලක්ෂණය හෙවත් ව්‍යුහ මොහොතාට, අරමුණාට කිඳු බසින ගුණය සි. නො ඉඩිප්පෙන ගුණය සි. විනි ලා සතියේ කාන්තය ලෙස ම ගැරුරය, කාය වර්තමාන වශයෙන් ගෛවෙණුය කිරීම, වර්තමානයේ

කොහොස් වදින වැඩීම, සියේ වර්තමාන ක්‍රියාකාරක්ෂණය පිළිබඳ ගෙවීමෙනුය අතිත මතකය සිහිපත් කිරීමට වඩා සතිපටධානයේදී වැදගත් වේ. මෙලෙස වර්තමාන මොහොස් අවධි හාවය සතිපටධානයේ දී වඩාන අතර, එය මාර්ග අංශයක් ලෙස නිවනට යොමු කරවයි.

ඉදින්, සතිය භුදු අතිත මතක සිහිපත් කිරීමට ම, සිම්ත හම් සතිපටධානය කොටස් සතරක අනුපිළිවෙළ ක්‍රියාමාර්ගයක් හරහා සම්මා සතිය වර්ධනය කිරීමෙන් අවශ්‍ය හැත. අතිතය සිහිපත් කිරීම දියුණු කිරීමට හම්, සූත්‍ර-පාල කට පාඩම් කිරීම, අනාගත පරපුරට බුද්ධ වචනය ගෙන යාම සඳහා, අතිත බුද්ධ දාමේ කෙරෙනු ආකාරය හොඳව ම ප්‍රමාණවත් ය. වේද ගාස්තු හා මත්තු, පරපුරෙන් පරපුරට ගෙන යැමී දී හාවතා කළ ඒ කුම්ඨට අනුව, ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රහුණුව වූයේ මතක තබා ගැනීමේ හැකියාව දියුණු කිරීමයි. 'මනුෂමාති' උගෙන්වීම්වෙළට අනුව අතිත ආත්මභාව දැක ගැනීමට හම් වේද මත්තු කටපාඩිමිකාට සියේ තබා ගැනීම තපස හා වර්යාව මෙන් ම, අවශ්‍ය ය. සතිපටධාන හාවනාව අනුපිළිවෙළුන් මෙලෙස ඉදිරිපත් කිරීමෙන් පෙනීයන්නේ, මුල් බුද්ධමට අනුව සතිය යනු අතිතය සිහි කිරීමේ හැකියාව පමණක් ම නොවීම ය. සතිය සතිපටධානයේ රා අතිතය මතක් කිරීමේ කාන්තය ඉස්මතු කර නො දක්වන්වා මෙන් ම, මෙලෙස මතක් කිරීමේ කාන්තයෙහි සතිය ලෙස යෙදී ගත කිරීම අවධාරණය කර නො දක්වයි. අනෙකුත් (මහායාන) පොත් වල ද විවිධ (සතිපටධාන) හාවනා කුම වල සතිය ගැන දැක්වීමේදී ඒ ඒ කුමවල සාර්ථක නිමාව තවදුරටත් සතිය තහවුරු කරදීමට, යොමු වන බවක් වැටහේ. මේ කුම වල ද සතිය සතිය අහභාසයක් ලෙස ඉදිරිපත් නො කරයි. ඒ වෙනුවට අප්‍රමාදීව ආසන්නව මතසේ විළඳ සිටීම, සාදර බව, සතියෙන් ඉංජෙන අනුග්‍රහය ලෙස ඒ හාවනා කරන වට (සතිය) සිදු කර දේ.

පාල වාර්ෂාලාව අනුව, සතිපටධාන සූත්‍රයේ සාපු අනුගාසනාවන්ට අනුව, සතිපටධාන හාවනාවට අභ්‍යන්තරිකම් වල ද යෝගාවවරයා-පරානාති "දැනගේ", - පවිච්චක්ඛති - "සලකා බලයි" උපසංහරණි - "සසඳු බලයි". මෙම සලකා බලයිම, සසඳු බලයිම, පළමු සතිපටධාන කුම තුනට (කිලාරක කායානුපස්සනා) සාධාරණය. විනම් ඉතිරි සිදුම් සතිපටධාන කුම වල ද යෝගාවවරයාගේ කාර්යය පරානාති - "දැන ගැනීමයි". එවත් දැන ගැනීම, සලකා බලයිම හා සසඳු බලයිම, මතසේ

සතිය පිහිටුවීම වර්තමානයේ ශක්තිමත්ව අතපය දිගහැර සිටීම තුළ, සතිය වේ. මේ අනුව, සතිපටධානය යනු, සතිය තහවුරුව පිහිටුවීම හා ආරක්ෂා කිරීම ප්‍රධාන කර ගත් කාන්තයකි. වෙනත් විධිකාව කිවහොත් සතිය යමෙක් කරන දෙයක් නො වේ. වඩාත් ම සතිපටධානය යනු සතියෙන් සිටීමට (සතිය මුළුතාන සිටීමට) ගන්නා මෙහෙයුමකි.

මෙලෙස සතිමත් වී සිටීම බොල්කිඩංගයක් වේ. මෙලෙස වටහා ගත් වට සතර සතිපටධානයන් යනු සති බොල්කිඩංගය තහවුරු හාවයට ගෙන එමට කරන ප්‍රයත්තයකි. මේ අනුව, අනුගාමී බොල්කිඩංග පෙළ ගැසෙන අතර ඒ අනුව බෝධිය සාක්ෂාත් වීම සිදු වේ. ප්‍රධාන ගුණය ඒ අනුව වර්තමානයට වළඳ සතියෙන් සිටීම යි.

මතසේ පුබුද්ධ ධම් අවධිවීමටත් වඩා, සතිය වත්මානයේ විළඳ වාසය කරන විට, එදිනෙහා පීවිතයේ දී ලැබෙන ලේක ධම් ඉදිරියේ අනුතුරකට ලක් නොවී සිටීමේ හැකියාව ද ගැවේ. සතියේ මෙම ගුණාංගය සංයුත්ත නිකායේ වින රාජ්‍යක උපමාවට අනුව රංචාච්චී වර්යාට සම කර දක්වයි. සංයුත්ත ආගම පොත් වියට සමාන්තර සූත්‍රයකට අනුව මෙය සම්මා සතිය ලෙස දක්වා ඇත. එය මෙසේ ය. සම්මා සතියෙන් ආධිජ නම්, හරියට හොඳ දැනු රංචාච්චීවරයෙකු වගේ ය.

සති ආරක්ෂා සාරනි සං.ති. 5-1/10

මෙහි දැක්වෙන කරණ පිළිබඳව, තවදුරටත් සිත යොඳ බලන වට හොඳ පරෙස්සමිකාර රාංචාච්චීවරයා සියල්ලට ම පළමු වත්මාන මොහොතාට ව්‍යුත සිටී. බාහිර කරදර මුහුණ දී අභි වගකීමට අවහිරයක් කර නො ගනී. සමිශ්‍රේණායෙන්ම ව්‍යුත සිටීමෙන් රාංචාච්චී වර්යාට අනෙකුත් මාර්ග, වාහන තදුඩිය පිළිබඳ අවබෝධය ගුව දේ. තමා අස්ස පනා පිට පෙනෙන දේ දැන්නවා පමණක් නොව පැන්නෙන් හා පසුපසින් වින දේවල් ද ප්‍රමාණයකට සොයා බැලුයි. රාංච වර්තමානයේ හැකිරීමේ, හා පැදැඩ්ම, නිසියකාර දැනගැනී වී ඇත. ගමන යා යුතු තැන දැනී. ඇති මාර්ග, වාහන, බාධා ඉලක්කය කර යැමී කාඩ්මිඩ්‍යු තිසා "ඉව්‍යාහ්‍යංගත්වයට" පත් නො විමට වග බැලා ගනී. දිසාව නො දැනීම අනුතුරුදැයක විය හැකි ය. රාංචාච්චීවරයා යා යුතු තැන නො දැනීම අවස්ථානුකූලව වර්තමාන හාවනාව හසුරුවා ගැනීමට බැර තරම් හාවනාවේ ප්‍රතිවීම අපේක්ෂා කිරීම හා සමානය. මේ

සියල්ල තමාගේ සතිපටිධානයට කෙළුත් ම අදාළ දිකාව දැන ගැනීමට වුවමනාවට වඩා ප්‍රතිච්ච අපේක්ෂා නො කිරීම හා ගලපා සැකදිය යුතු ය. සියල්ලට ම මූල වත්මනයට විළඳු සිටිමයි. විනි ලා සතියට පැහැදිලි බව සහ පුව්ල් බව සහයෝගී වය යුතුය. කොට්ඨාසි කියනොත්, වර්තමානයට විළඳු විසිය යුතු ය. සතිමත්වය හැකි විවිධ තුම් සතර සතිපටිධානයේ වස්තර වේ.

සමාලෝචනය

සතිය නොමැති විම නිසා කෙනෙක් පක්ෂවකාම ගුණයෙහි ඇල් ගැල් පැටල් ගෙන මෝඩ වදුරෝකු ලෙස විනාසයට පත් වෙයි. කෙනෙකුගේ අවධානය රාජ නිශ්චිත අරමුණුවලට වර්ශ වීමෙන් තමාගේ පාර්ශ්වරික ගොදුරු බිම ඉක්මවා ගිය කැට කුරුදුලෝකු ලෙස ගොදුරක් බවට පත් වේ. ගොදුරු බිම නම් සුපතිවිධිත සතිය යි. විය දැන් දොරටු පාලකයෙකු ලෙස තමාගේ සිත ආරක්ෂා කරයි. මේ බව නොදින් වටහා ගන්නා කෙනා පසු කලෙක මේ සියල්ල මනා කොට සිහිපත් කරයි.

"ලුදිවත පාඨ ලැයිස්තුව."

- 01)"සතානුසාර්"බෝධිසත්ත්වන් වහනයේ විසින් තම තරුණ අවධිය
සිහි කිරීමේ. (ම:නි;1/582)
- "සතිමුවයි"අමතක විම යන තේරුම්න් (ම:නි;1/770)
- "සතිග්‍රද්ධාදී" සිහිපත්වීම (ම:නි;2/550)
- "සතිග්‍රද්ධාදී" සිහි උපන, (දි:නි;1/390)
- "න සරාමින් අසතියාට නිකෙඳෙනි. (අං:නි;5/72)
- 02)"අනුසාරී පරිස්‍යති සති සරණතා බාරණතා" (ධ:ස; 52)
"අනුසාරී පරිස්‍යති සති සරණතා බාරණතා" (පු:ප;292)
"අනුසාරී පරිස්‍යති සති සරණතා බාරණතා" (වි:ප;224)
"සරනත් තාය සය වා සරති, සරණමතනත් මෙව වා විසාති සති.
(වි:ම;347නේ:මු)
....කෙන අතින් විරතන් සරත්ති සතිය මහාරජා"ති" (මි.ප.74)
"සරණ ලක්ඛණයනි (වි:ම;119)
- 03) ආනන්ද ද්වාමින් වහනයේගේ "පානචිතාය" හා තුවණුති බව පිළිබඳව
වශිනාවක් "එතිදගුන්" හිකුවෙ මම සාවකානා හිකුවනා...
...සතිමතනතාන් යදිදී ආනන්ද (අං:නි; 1/48)
"සූත්‍ර පිධකය ප්‍රථම සංගයනාවේද ආනන්ද ද්වාමින් වහනයේ දේශනා
කළබව, (වු:ප;550)
- 04) බ්‍රහ්මානුසාරී, බම්මානුසාරී, සඩ්පානුසාරී, හිලානුසාරී,
වාගානුසාරී, දෙවතානුසාරී, (අං:නි; 4/10)
- 05) "ප්‍රබේන්තිවායො හිකුවෙ සතිය සව්‍යකරණීයෝ"
(අං:නි;02/354)
"තරාගත් ආරභ අර්ථචත්තා සති උපධිපෙන්තබව" (අං:නි;06/632)
- බ්‍රහ්මානුසාරීය සතො, බම්මානුසාරීය සතො,
සඩ්පානුසාරීය සතො, හිලානුසාරීය සතො,
වාගානුසාරීය සතො, දෙවතානුසාරීය සතො, (වු:නි;86)
"සතියෙට අනුසාරීයැයි සියල්ල පිළිකර දැක්වීම (වි:ම;145)
- 06)"මක් බ්‍රහ්මානුසාරී අලතිත්වා පතිස්‍යතො, ති.
තස්ස සඡ්‍යානුය වාහසු පතෙනා මේ ආසවකුයෙ,ති.
(මෙර:ගා;80)
"යාව බ්‍රහ්මාන් අතිවත් දිස්වා යා වා තදනුසාරණ
සබඩ සබඩාරු අතිවත සඡ්‍යානු අලති" (මෙර.අ.338)

- 07)"සතිමා නොති පරමෙන සතිනෙපකෙන සමන්නාගතො විරකතම්පි විරහාසිතම්පි සරිතා
අනුසාරීතා" (ම.නි.2/32)
- 08)"සතින්දීයස් උපධිනතෙවා.....සතිසමොහැඩිවගො
ශ්‍රපධිනතෙවා....සමමා සතිය උපධිනතෙවා.(ප.ව.30)
සොතාපතත් මගකුබතේ.....අරහතත මගකුබතේ.....
සතින්දීය උපධින පරිවාර ව. (ප.ම;218)
"සමමා සති උපධින ලක්ඛණා" (වි:ම;347)
- 09)"සති ලෙළුකයම් ජාගරෝ"අදි සතිය 'නිදුරු'යිරීම සම්බන්ධ කරයි.
(ස:නි1/84)
- 10)"විරසඡ්‍යා,පදවිතානා"සටිංඩු සඡ්‍යානුව යන්න අනුව ගැලපේ.
(වි:ම;347)
- 11)"වකුනා රුපා දිස්වා...අනුපධිතකාය සති ව විහරත්
පරිතත වෙනසේ (ස:නි 4/244).
වකුනා රුපා දිස්වා...අනුපධිතකාය සති ව විහරත් පරිතත වෙනසේ
(ස:නි>4/244), (ම:නි>1/624) ,(ස:නි>4/358), (ස:නි>4/366), (ස:නි>4/380)
සමග ගෙවා බෙන්න,
එසේම (සු:නි; 46 වන පිටුවෙහි, 'මෙනත සූත්‍රයෙහි,
මෙත්‍රිය, සියලු දිසාවල'සතියේ' ස්වරුපයක් ලෙස,පැනිරවීම,
සම්බන්ධයෙන් සඳහන්ව ඇත. එතිදී 'සතිය'අප්‍රමාණ මානසිකත්වයක්
ලෙස දැක්වේ.
මෙනත සූත්‍ර සබඩලුකයම් මානස හාවයේ
අපරිමණා.....එත් සතිය අධිවේදියා ආදි වශයෙනි.
- 12)කිනතනයිසාම් තෙ බමත්....යාවිදීතා සතො වර් තාරෙ
ලෙළුකේ විසත්තිකං. (සු:නි;322)එසේම(326)පිටුවෙහි දැක්වේ.
- 13) සතිය" ඉන්දීය බර්මයක් වශයෙන් නිර්වතනය කිරීමේදිසතිපධිතාය" වැඩිම හා ස්මාතිත" යන ගුණ දෙකම දැක්වේ;
"වත්තු සතිපධිතානේතු එත් සතින්දීය දෙධිඛා" (ස:නි;5-1/350)
- තෝ "වත්තාරෝ සතිපධිතානේ ආරභ සතිය පරිලෙන් ඉදා
වුවත් සතින්දීය නමුත්
- "සතිමා නොති පරමෙන සතිනෙපකෙන සමන්නාගතො
විරකතම්පි විරහාසිතම්පි සරිතා අනුසාරීතා....ඉදා වුවත්
හිකුවෙ සතිබලා" (අං:නි;3/18)

අවසාන වගයෙන් දැක්වූ පාදය "සතිබලය" නිර්වචනය කිරීමේදී යොදේ.

"බොජ්ඩඩගයක් ලෙස සතිය මේ කාත්‍යාන් දෙකම ඉටුකරයි!

"යසම්... සමය හිකුවෙ,හිකුණො උපටිනා සතිහොති, අසමුවධා, සතිසම්බොජ්ඩඩගා තසම්... සමය...හාටෙති.
(ම:නි;3/232)

මෙම අර්ථ නිර්පණය (ස:නි; කිහිප තැනකම හමුවේ.(ස:නි;5-2/122 සිට 134) කෙසේ නමුත්

"මලම් අනුයාරත්න අනුවතකෙකත් සතිසම්බොජ්ඩඩගා තසම්... සමය" ලෙසට "සතිය" බෝධි අංගයක් ලෙස, සිහි කිරීමත්, "අනුවතකෙනය කිරීමත්, යන දෙකම සිදු කරන බව දැක්වේ.

හෙත දැක්වෙන "අනුයාරත්නය" හා "අනුවතකෙනය" සිදුකරන්නේ දේශනාව සම්බයෙනි!

14)"සති බවාහා හිකුවෙ සඛිරාකීම් වදුමිනි. (ස:නි;5-1/218)

15)"සො සතොම්වරාසඩිකප්පා....ම්වරාකමමනතා....ම්වරාඇප්පා.. පර්හත්නි. සතො සම්වාසඩිකප්පා....සම්වාකමමනතා....

සම්වා ඇප්පා... උපසම්ප්‍රා විහරත්. සාස්ස හොති
සම්වාසත්. (ම:නි;3/214)

සම්වක් වූ "සතියමගින් මිත්‍යාසඩකල්ප, වටන, කම්මින්ත, දිව්‍යුත්තම, යන මේවා බැහැර කොට, සම්වක් පැන්තත තරවන බව මෙයින් තියවේ.

16) ඉඩ හිකුවෙ හිකුව කාය කායනුපස්ස විහරත්,
සම්පරානො සතිමා, විනෙයා ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා, වෙදනාසු වෙදනානුපස්ස විහරත්, ආනාපි සම්පරානො
සතිමා, විනෙයා ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා විනෙන
විත්‍යානුපස්ස විහරත්, ආනාපි සම්පරානො සතිමා,
විනෙයා ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා ධමෙම ධම්වානුපස්ස
විහරත් ආනාපි සම්පරානො සතිමා, විනෙයා ලොකේ
අහිර්ජ්‍යාදෙමනස්සා. (ම:නි;1/134)

17)"වතුසු සතිපටධානෙසු සුපතියින විතතා" (දි:නි;2/130)

"වතුසු සතිපටධානෙසු සුපතියින විතතා" (දි:නි;3/170)

"වතුසු සතිපටධානෙසු සුපතියින විතතා"(ස:නි;5-1/280/290,...
....330,5-2/74/76)

සතර සතිපටධානයන් දියුණු අවස්ථාවේදී "මිත්‍ය අක්සල විතතාක" වලට
කිසිදු ඉඩක් නොලබන්නේය.

"නයො අකුසල විතතාවා අපරිසේය නිරුජ්‍යානත්වය.
වතුසු වා සතිපටධානෙසු සුපතියින විතතාසා විහරනා".
(ස:නි;5-1/280)

18)"සතර "පරිසමහිදුවන්" හෙවත් "සිවුපිඹුසිඡිය" ඉස්මතුකොට
දැක්වන පරිසමහිදුමගය" මේ කාරණය ඉස්මතු කොට
දැක්වයි.

"අයෙදුසු සඳහානුදියංධමතා, අයෙදුසු විරියානුදියංධමතා,
අයෙදුසු සතින්දියංධමතා, අයෙදුසු සමාධින්දියංධමතා,
අයෙදුසු පසුක්දින්දියංධමතා.....ධමත පරිසමහිදෙසුතා" (ප:ම;168)

"අයෙදුසු සතිසම්බොජ්ඩඩගා" ධමෙමා අයෙදුසු
ධමෙම්වයසම්බොජ්ඩඩගා ධමෙමා යනාදී ලෙස,(ප:ම;1/170)

"එයෝ;
අයෙදුසු සම්වාවායාමා ධමෙමා, අයෙදුසු සම්වාසත් ධමෙමා
අයෙදුසු සම්වාසතාධ ධමෙමා" (ප:ම;1/172)

19)"උපටිනා සති හොති නොති අසමුවධා...සො තරා සරෝ
විහරනේනා තා ධමෙමා පසුක්දුය පරිවිනත්, පරිවයත්,
පරිවිමඩා... ආපර්තත්, ධමෙම්වයසම්බොජ්ඩඩගා තසම්.
සමය හිකුවාවෙත්. (ම:නි;3/234)
"එම" (ස:නි;5-1/146)

20)"කාය කායනුපස්ස විහරත්, ආනාපි සම්පරානො සතිමා
විනෙයා ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා, වෙදනාසු
වෙදනානුපස්ස විහරත් ආනාපි සම්පරානො සතිමා,විනෙයා
ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා, විනෙන විත්‍යානුපස්ස විහරත්
ආනාපි සම්පරානො සතිමා විනෙයා ලොකේ
අහිර්ජ්‍යාදෙමනස්සා, ධමෙම්සු ධම්වානුපස්ස විහරත් ආනාපි
සම්පරානො සතිමා විනෙයා ලොකේ අහිර්ජ්‍යාදෙමනස්සා,
අය... වුවවත් හිකුවෙ සම්වාසත්. (දි:නි;2/494)

"මා වෙනස්වූ 'වික්ලප විවරණයක' ලෙස; "සම්වා සරත් සම්වාවාය
සරනත්ත්, සම්වාසත්."යය සරඟ ලෙස මතක් කිරීමේ කාතා දැක්වය
(බ:ස:අ;128)

- 21)"මිටිය සති." (දි:නි;2/556, 3/542,534,508)
(ම:නි;1/298,3/222)
- (සං:නි;2/262, 3/188, 5-1/20,22,26,30,34,38, 5-2/204)
(අ:නි;2/420,442, 3/222, 5/152, 6/380,452)
- මිත්‍යා "අනුස්සතියක්පිළිබඳවද, සටහන් දැක්වේ. (අ:නි;4/78)
- සැහෙන තරම් ප්‍රමාණයකින් සූත්‍ර පිධිකයේ හමුවන හෙවත් වැරදි මිත්‍යා සතිය පිළිබඳ, මේ සටහන් යම් ප්‍රමාණයකට අවධිකරා දැක්වීම වන අනිවාරෝගීන්ම සේෂන වෙනසිකයක් වශයෙන් සතිය හැඳින්වීම සමග විරසක භාවයක් දැක්වයි. අවධි කරා විවරණය ප්‍රායෝගික ගැටළු ඇති කරලයි. සතිපටිධාන සූත්‍රයේ දැක්වෙන නීවරණ හා සම්බන්ධ සතිය කෙයේ නම් සේෂන ප්‍රස්ථයේ පැවතිය හැක්කේද? අකුසල් හා කුසල් යන දෙකම එකම සිනක එකට පැවතිය නොහැක්කේය. මෙම ප්‍රායෝගික ගැටළුව මහ හැරලිමට අවධි කරාව විවරණය කරන රිකාවාරින් වහන්සේ, සතිපටිධාන සූත්‍රයේ දැක්වෙන අකුසල් සිත් වනානි සතිය යෙදෙන අවස්ථාවල එම අකුසල් වල බලපෑම නිසා සිදුවන නෙතික විත්තන්තාව වෙනසක් වශයෙන් එහිලා හදුන්වා දෙයි. ප්‍රස්ථට සූද්‍නී ප්‍රරාණ රිකාව. (1 / 372. ඉංග්‍රීසි අකුරු මුල්‍යාන්)
- 22)"සතිමතො සඳ හැඳු - සතිමා සූබමෙධති,
සතිමතො සූ වේ සේයෙකා - වෙරා න් පරිමුවති.
- යසය සඩුමතොරතනා - අහිංසාය රතො මතො,
මෙතනා - සො සඩුමැතුතොසූ - වෙරා න් කෙනෙමිති.
(සං:නි;1/370)
- "මණිගඳු සූත්‍රයේ" දෙළඹක කොටසක් වන, මෙහිදී බුදුපිළියාණන් වහන්සේ යම් නිවැරදි කිරීමක් කරන යේක. කෙයේ නමුත්, මෙහිලා වැදගත් වන්නේ, "වෙරා න් පරිමුවති" යන්නයි. එහි හැඳු සතිය මගින් වෙරය පහදිම වැළැක්වය නොහැක්කේය යන්නක් නොකිරේ!
- "සතිය" එහි සිරිම නිසා කෙනෙකු නම එදිරිවාදිය, නමා සමග වෙරයෙන් ප්‍රස්ථවන බව දැන, තම සිත ගාන්ත බවට පත්කර ගැනීමෙහිලා වැදගත් මෙහයක් කරන බවට, "පරා සඩුකුමිතා සැදුවා යො සතො ප්‍රස්ථමති." "යන්න සඩුම් දේ" (සං:නි;1/290,394,398)
- 23)"සති කරණීය" (ම:නි;1/292)
- කලින් බහු විසින්ම, රැකිම නම්වා, "රකෙබයා" ආයාසයෙන් කළ සූත්‍රව තිබුනේය,
(ම:නි;1/290)
- කෙයේ නමුත් මේ දැක්වීමෙන්, ගටයන් කෙනට වැදි කිරිවැදි ඇත්තැගීගා කා දැමීම, "සතියට" වැළැක්වීමට හැකියාවක් නැතැදි කියවේ! ඇත්ත වශයෙන්ම
- එවැන්නක් සිදුවන බවට, "බිජා නිගගණක සතිය කිවිධාදී විය දුප්පුන්නති." (රේරු:ගා;130)
- නමුත් ඉහත දැක්වෙන වඩා නිදහස්වා, නිර්ණය සතියෙ "සතිය" ඇති කේවල සූබගාහීබව, "මොනවාට" ඉස්මතු කොට දක්වයි!
- 24)"සතිපටිධානපාසාදා ආරුයන පවතවෙකුවය..."(රේරු:ගා;194)
- 25)"සේයාරාපි "අග්‍රිවෙස්සන" හඟලිදමකො...අඍරණදැකුයය
නාගසය...අාරණදැකුනසේතුව, සරසඩිප්පානා.
අහින්මලදනාය...එවමෙව බො ඉමෙ වතනාරෝ
සතිපටිධාන වෙනසේ...ගෙහයිනානසේතුව
සරසඩිප්පානා. අහින්මලදනාය" (ම:නි;3/316)
- 26)"එසනිනිබො සූනකඩ්නත්, සතියායෙනා අධිවචනය...
(ම:නි;3/78)
- 27)"සති මේ එළපාවනා" (පු:නි;24)
- 28)"සතිපරිවිතේ හී ධමෙම පසුදැනු පරානාත් නො
පමුමුවේ"..... (පු:නි;අ;102,ස:නි;අ;1/196)
- 29)"සති ගිවා සිරෝ පසුදැනු" (අ:නි;4/108)
- "යරා නාගසය අඩංගුපටවැඩි සිරාරාලානා, ගිවා පතිවිධාන එවා බුදුනාගසය සෞරවටවාදීනා ධම්මානා සති,
තෙන වුතනා සති ගිවාති. (අ:අ;670)
- "සතිපටිධානගිවො...මහාමුත් පසුදැනු සියො" (රේරු:ගා;248)
- 30)"අවලොකෙනෙනා බො පන සො හවා ගොනමො
සඩුකායෙනෙව අවලොකෙති."
- (හවන් ගොනමයේ කලී බලන්නාතු, (ග්‍රීටා නොපෙරලා) නැම කයින් මැ බලනි.) (ම:නි;2/582,දි:නි;2/190)
- මෙම "නන්තාවලෝකණය" හෙවත් "ඇත්ත්බැල්ම" කකුසඳා බුදුපිළියාණව්තන් සාබාරණ වූ ගුණයක් බව දැක්වේ!
නාගාපලොකිතා අපලොකිසි; (ම:නි;1/784)
- 31)"රහන් උතුමන් වහන්සේලාට, සතියේ" ගිලිනි යැමක් වනානි, නැත.
"නඩ් අරගනනතානා සති සමොසා" (මි:ප;231)

- 32)"එකාරෝ සතිය එන් අධිවචනං" (සං:නි;4/536)
මෙහි සම්පූර්ණ විස්තරය නිදේශණ සතිචවද මෙයේ හමු වේ.
"එකාරෝ වතතති රරෝ" (ඖ:නි;282)
"එකා සති සංඛානො ආරෝ එනස්සාති එකාරෝ(උ:අ247)
- 33)"යාති සොතාති ලෙකයී-සති තෙසං නීවාරණා...
සොතාතාන් සංවර්ං බුලී-පසුස්සු යෙනේ පිරියරෝ (පු:නි;316)
- 34)"අසම්මාස රසා"සම්මාස හාටය හෙවත් (මුල්වනැති බව) සතියේ කානායය (වි:ම;347)
- 35)"සති ආරක්ඡ සාරටි". (සං:නි;5-1/10)
"මෙම රුපකය ම ධෙමා වකෙකි, දංසුනො සතයය
පරවාරණා" (සං:නි;1/58)
"මෙහිදී ධෙමා ම, රංචාර්ය වශයෙන් දැක්වෙන අතර, සතියේ තත්ත්වය රංචාර්ය වර්යාගේ පිරිකර හෙවත්, සැරුදිලු මට්ටමට පහත බැඳ ඇත.
36)"සමත්තිත්තිකා තෙලපත්තාති..කායගතාය එන් සතිය
අධිචචනං" (සං:නි;5-1/304)
- 37)"දූටාරිකාති සතිය එන් අධිචචනං" (සං:නි;4/472)
- 38)"සෙයාතාපි රසුස්සු පවතනතිමේ නගරේ දූටාරිකා
හොති පණ්ඩිනො ව්‍යත්තාන් මෙධාටි,අසුසුතාන්
නීවාරෙනා සුතාන්නා පවෙසෙනා....අඛන්තතාන්
ගුතතිය බාහිරානා පරිසාතාය....ලටමෙව බො හික්ව වේ,
අරියසාවකා සතිමා හොති පරමෙන සතිනෙපකෙකන
සමන්තාගනො විරකනම් විරහායිනම් සරිනා
අනුසාරනා" (අං:නි;4/436,440)
- 39)"සති ආරක්ඡපවතුපත්තාති, වකුවාරාදී රක්ඡණනො
දූටාරිකා විය ව දිඛබා" (වි:ම;347)
- 40)"හිකුව සාතාරකෙන වෙතසා සමන්තාගනො හොති,
එම් බො හික්ව විට හිකුව එකාරකෙබා හොති. (අං:නි;6/56)
- 41)"සඩකප විතකකා....සතාධිපත්තා" (අං:නි;5/422)
- 42)"හිකුව වතතාරෝ සතිපත්තාති යටාගුත්තා පරානාති...
..එම්..ගොටර කුසලා හොති, (අං:නි;6/664)

- 43)"කරණුවහිකුව න ගොටරකුසලා හොති, ඉඩ හිකුව
වතතාරෝ සතිපත්තාති යටාගුත්තා පරානාති...
අහඹෙබා ඉමස්ම් බමත්තිය වුය්දී විරුළුණ් වෙපුලලා...
ආපර්ත්තු." (ම:නි;1/530)
- 44)"කොට හික්වටේ හිකුවනේ ගොටරෝ...යදිදා වතතාරෝ
සතිපත්තාති" (සං:නි;5-1/270)
- දියුයම් කරුවන් විසින් උගුල් අවා ඇති වදුරා මටු ල ඇති තැනෙක හස්සිර
ව්‍යසනයට පත්වෙන වදුරුකුගේ උපමාවත්. ග්‍රුලිනියකුගෙන් ගැලවීමට නම්
කැට තුරුල්ල තම ගොටර සුම්යෙන් ම හස්සිරමෙන් ම එම කටයුත්ත සර
කරගත්තා අයුරුත් ගෙන හැරපාමින් හිකුත්ත් වහන්සේලට ගොටර සුම්යෙන් ම
හස්සිරමට අනුගාසනා කරන සේක. (සං:නි;5-1/268)
- 45)"කොට හිකුවනා අගොටරෝ පරවිසයා; යදිදා
පසුව කාමගුණා" (සං:නි;5-1/268)
- 46)"ජ්පජාණක ගහෙතුවා" ජ්පජාණක' උපමාව... (සං:නි;4/380)
- 47)"පිණඩායපටියති...අනුපටිතාය සතිය අස්ථානෙහි,
ඉන්දියෙන්,සො තාරාපසයති මාතුගාම දුනතිවතත්...
රාගො විතතා අනුකුලුයෙන්...සික්වා පවතකාය
හිනාය වතතති. (ම:නි;2/214) (ව/තුම සුතුය)
- "අුත්ත වශයෙන් ම, කාන්තාවන් සමග සම්බන්ධකම් පවත්වන
හිකුත්ත්වහන්යේල,විශේෂයෙන් සතිමන් වියයුතු බව බුද්ධියාමන් වහන්සේ
මතක් කොට ඇත. (දි:නි;2/220)
- 48)"දූටා ධෙමම දෙසනා පරියායෙන හවතති" ...පාපා... පාපකතො
පස්සා'ති. අය පදිමා ධෙමම දෙසනා, පාපා... පාපකතො
දෙසවා තහවු නීතින්දා විරහෝර විමුවතා'ති, අය දුතියා
ධෙමම දෙසනා! (ඖ:නි;362)
- 49)"දුක් විර්යත් සමඟ සතිය එකට යෙදීම පිළිබඳව, බොසනාණන්වහන්සේ
දුෂ්කර ක්‍රිය කළ කාලය හා සම්බන්ධ දෙශනාවේ දැක්වේ. අති දුෂ්කර
උත්සාහයේදී ද, සතිය එළඳ සිරි බව,එයින් කියවේ.
"උපටිතා සති අසම්මුවයා" (ම:නි;1/576)

50) "සතිය මෙම පුහුග්‍රාහී මෙන්ම නමා වශයෙන් මැදිහත් විවක් නැති බව සඳහන් වෙන වෙනත් තැනක සතිය සමකාලී හා භා සම්බන්ධ කොට ඇත. වැනින් කාරණාහි සතො සත්‍යතාත්‍යා සතො සම්තාත්‍යා සතො සත්‍යතාත්‍යා සතො සත්‍යතාත්‍යා සතො" (ව්‍ය.නි;86)

51) "සතිය බන්ධනයක් ලෙසට මෙන්ම බැබකයක් වශයෙන් දැක්වීමට තියුණ් වශයෙන්"සතියා නෂ නිබන්ධිස්සා පැයතාතො බොදුපෙස්සාම්, (රේරු:ගා;112)
"බිප්පා නිගගණන සතියා කිවිදා විය දුපුසුනති. (රේරු:ගා;130)

52) "නිසෝ ඉමා පරිපදා...කාමේසු පාත්‍රවතතා ආපර්තති.
අය වුවති හිකුබවේ ආගාලනා පරිපදා...කායසා
ආත්‍යාපන පරිතාපනානුයොග මනුෂුතො විහරති.
ආතාපි සම්පර්තාතො සතිමා විනෙයා ලෙකේ අභිර්ජ්‍යා
දෙමනයා... වෙද්‍යාසු වෙද්‍යානුපයසිවිහරති, ආතාපි
සම්පර්තාතො සතිමා විනෙයා ලෙකේ අභිර්ජ්‍යා දෙමනයා...
විනෙහ විනතානුපයසි විහරති. ආතාපි සම්පර්තාතො සතිමා
විනෙහලෙකේ අභිර්ජ්‍යා දෙමනයා... ධමෙමසුවිහරති.
ආතාපි සම්පර්ජ්‍යාතො සතිමා විනෙයා ලෙකේ
අභිර්ජ්‍යා දෙමනයා... අයවුවති. මර්යාමා පරිපද
යන්න සමග මෙය සම්තාක් දුරට ගැඹුපේ" (අං:නි;1/532)

53) "ක්ඩබාපදෙසිකා නාමදෙවා (දි:නි;1/34,3/50)

54) (දි:නි;2/406)

55) "මනයිකාරෝ...සහැවිතත සාධාරණා... (අං:සං46)
සූත්‍ර පිධකයේ ද, "සති" නාම බර්ම වළට ඇතුළත් කොට, මනයිකාරය
හා සමාන වරිනාකමකින් දක්වා ඇත. (ම:නි1/176)

56) "සති විසයාහිමුබහාව පව්චුපට්ඨානායයි"
සතියේ කේවළ ලක්ෂණයකි. (වි:ම;347)
"වත්ත විසයා අභිමුබා හටති එතායාති විසයාහිමුබ
හාවේ (මනා:ටි;487)

57) "යොනිසො" මනයිකාරය නීවරණ විනාශකයක් ලෙසට,
(සං:නි;5-1/206)

"පණ්ඩ උපාදුනසක්නයනට යොනිසො මනයිකාරය"
යොමු කරලීමෙන්, සත්‍යවලෝධයට මග පැදෙන බව
(ස:නි;3/90,ස:නි;4/282)

"බොජ්ඡධ්බග"දම් පැහැදිලි කරනබව (ස:නි;5-1/200)
ආර්ය සත්‍යයන් අනුව හාවනා කිරීමේදී (ම:නි;1/24)
"යොනිසො"මනයිකාරය "සතිසම්පර්ණයායට" අභාරවනබව, දැකවෙන අතර
එමගින් සතර සතිපධානයට අභාරයක්වේ. (අං:නි;6/214)

58) "ඉඟ්ඡයසු ගුතත්ථාරා..නතිමිතතාගාහී
නාභ්‍යබන්දුනගාහී යත්වාධිකරණමෙන්. වකුඩ්ඡියා
අසංවුතා විහරනතා අභිර්ජ්‍යාදෙමනයා පාපකා අකුසලා
අත්වාසාවෙයුදු. (ම:නි;1/636)

59) "විනෙයා ලෙකේ අභිර්ජ්‍යා දෙමනයා" (ම:නි;1/134)

60) "සයාරාපි..ඉඟ්ඡවාපුරිසාවා...ආදාස වා පර්පුදෙනු
පරියාදනෙන අවෝ වා උදාපනෙන්...එවමෙට බො ආවුසො
හිකුවනො පවත්වෙකුනා බහුකාරා හොති කුසලෙසු
ධමෙමසු;"අභිර්ජ්‍යාලු නූ බො බහුලං විහරාම්, අනභිර්ජ්‍යාලු
නූ බො බහුලං විහරාම්, බහුපනනවීනෙන...
අභ්‍යාපනනවීනෙනා... (අං:නි;6/170)
(දි:නි;1/138,ම:නි;1/250)

61) "උපටින" යනු එළඹ සිරීම යයි, දැක්වෙන උරාන;
මුර බල්ලාගේ එළඹ සිරීම. (දි:නි;1/364)

"සමපුරිසා"පි ව නෂ උපටිනා, යම දුනයෝද තට එළඹ
සිරියන. (බ:නි;84)

"හතතකාල උපටිනෙ, හෝජන කාලය එළඹෙන් (සූ:නි;40)
"උපටිනා රැකකමුලසම්" රැක්මුල්හි, එළඹ ඔසිරිය (සූ:නි;220)
"යොසන්තුහිරීමතතපයා... සද සමා උපටිනා" යම් කෙනෙකට
වනාහි, ගය ලජා දෙක හැමකළහි, මැනරින් එඹ සිරියනු; (බ:නි;366)

62) "උපට්ඨාන්"යනු; උපද්‍රානය යන අර්ථයෙන්ද යෙදේ,
දෙවියන් ශකුයාට උපද්‍රාන කරයි. (දි:නි;2/406)

- ගුරුවරයාට ආචනේට කිරීම පිණිස සිටීම, (දි:නි;3/304)
දෙමාපියන්ට උපස්ථානය කිරීම (අං:නි1/274)
මෙම අර්ථයෙන්ම උපස්ථායක ලෙස (සු:නි;8)
- 63)"සතියා පටිධානා සතිපතිධානා" (ප:ම:අ;2/5)
"සතියෙට පතිධානා සතිපතිධානා" (රි:ම;509)
- 64)සතිපතිධාන හාචනාවේ එළයක් ලෙස උපස්ථානය සතිය දක්වයි. (ම:නි;3/234)
"උපයිතාය සති' යන්න, මුට්සිස්සතියේ ප්‍රතිප්‍රාය
ලෙස..." (ම:නි3/130)
"උපයිතාය සතිය" (ස:නි;4/244)
"සති සුපටිධාන තොත්" (අං:නි;2/468)
"සති උපයිපෙසසනත්;" (අං:නි;4/314)
සතිපතිධාන සුතුයෙම, "සති.. උපයිපෙනවා..
සති පටුවපතිතා" (ම:නි;1/134)
"කායෝ උපයිතානා නො සති. සති උපයිතානයෙදුවට
සතිට,.." (ප:ම220)
- 65). මේ සතිපතිධානයන් තුන වනානි විවිධ අවස්ථා තුනක් යටතේ සතිමත් බවත්,
උපේනෑවත් පැවත්වීමේ හැකියාව අදහස් කරයි. වනම කිසිම ග්‍රාවකයෙකුත්
අවධානය යොමු තො කරන වට, සමහර දෙනෙක් පමණක් අවධානය යොමු කරන
වට හා සියලුමන්ම විකසේ අවධානය යොමුකරන වට යන මේ අවස්ථා තුනයි. මෙය
සාමාන්‍ය කාය, වේදනා, වින්ත, ධම්ම, යන කෙශ්‍රයන්ට අදාළ හාවයක් කිසිත්
නොදක්වයි. (ම.ති.3/466)
- 66).... (ස:නි;5-2/112)
- 67).... (ම:නි;3/232)
- 68)"ඉඩ හිකු කායෝ කායානුපසයි විහරත්..තස්ස කායෝ..
.විහරනො විනතා විරෝධත්, විමුවත්, අනුපාදය
ආසවෙති. (ස:නි;5-1/286)
- "තස්සකායෝ කායානුපසයිනො විහරනො)...ප්‍රනේද සො
පතියත්, ජ්‍යෙෂ්ඨය පහානා අමතා සට්ස්කතා තොත්.
(ස:නි;5-1/324)
- "කායෝ කායානුපසයි විහරත්...අය වුවත්
අසඩුනගාමී මගෙනා (ස:නි;4/642)
- 69)"ආනාපානය තුළින් (ම:නි;අ;1/226)
"සතර ඉරියාපත පිළිබඳ අවබෝධය තුළින් (ම:නි;3/224)
මෙම දේශගාව,වේදනා,විත්ත,ඛම්ම යන සියල්ලවම,
සමාන ලෙස දේශගාකර ඇත.
- 70)"යොති කොට්..ඉමේ වනතාරෝ සතිපතිධානෙ එවා
හාවෙයා...දියෙදිව ධමෙම අසැසු සතිමා උපාදිය සො
අනාගාමිනා. (ම:නි;1/152)
- 71)"වතුනනා..සතිපතිධානානා පදෙසා හාරිතතතා
සොබානොත්...සමතතා හාරිතතතා අසොබානොත්
(ස:නි;5-1/312)
- 72).... (ස:නි;5-2/110)
- 73).... (ම:නි;අ;1/258)
- 74)"හිකු රුපා සමනෙනයනො යාචනා රුපස්සගත්. වෙදනා..
..සකුසැසු...සකුසැසැයගත් සඩාරෝ...විසැසැත්..යමපසය තා
නොත් අහනත්වා මතනත්වා...තමපි තස්ස න තොත්.
(ස:නි;4/378)
- 75)"මනදසය තත්තා වරිතස්ස ඔලාරිකා කායානුපසයනා
සතිපතිධානා විසුයිමගෙනා තිකබස්ස සුඩුම්
වෙදනානුපසයනා සතිපතිධානා දියෙදිවරිතස්ස"පි මන්දසය
නාතිපහෙදුගතනා.. විනතානුපසයනා සතිපතිධානා
විසුයිමගෙනා තිකකස්ස අතිපහෙදුගතනා ධමානුපසයනා
සතිපතිධානා. (ම:නි;අ;1/215-216)
- 76)"කායානුපසයි විහරනො අසුහෙ සුහනත් විපල්ලාසා
පර්හත්..වෙදනානුපසයි විහරනො දුකෙබ සුබනත්
විපල්ලාසා පර්හත්...විනතානුපසයි විහරනො අනිවෙ
අනිවනත් විපල්ලාසා...\"ධමානුපසයි විහරනො
අනතතනියේ අතනාත් විපල්ලාසා පර්හත්.(නො:ප;122-124)
- "මෙම දැක්වීමල; සුහ,සුබ,නිව,අතාත සකුසැසැ පහාන
කිවවසාධනවසෙන්ව..නසමා වනතාරෝ සතිපතිධානාත්
වුවනත්. (රි:ම;509)
- 77)"වනතාරෝ සතිපතිධානාත්ව අන්ත්තො එකං
බ්‍යඟ්‍යනමෙවත් නාතා. (ම:නි;අ;1/215)

"සමොසරණවසෙනව එකමෙව සත්තිපටධානා"

ආරම්මණවසෙන වනතාරෝති.. (ම:නි;අ;1/216)

78)"එව මෙව හගවා...නයෙන ආරම්මණවසෙන වනුදා
හින්දීන්වා තතො එකේකං සත්තිපටධානා ගහෙරවා
විහුරුණෙනා.

79)"සොතාය සමාපතත්තිය සතො වුයිතති. (ම:නි;3/140)

"සියලුම ධෙනන සම්පත්තිවලන් නැහි සිරිමේදි සතිය යෙදිය යුතු බව දැක්වේ.
සියලුම ධෙනන වලද සතිය යෙදි ඇති බවද දැක්වේ... (ඩ:ස;74-86)

"එයේම

(ප:ම;66-68)

80)"සමාධි අනතනො ධමමතාය ආරම්මණෙ එකගග හාවෙන
අපෙපතු.. න සකේකාති...සතිය අපිලාපන කිවව.
සාධෙනතිය..හුත්ව සකේකාති, (වි:ම;384)

81)"සො එවා පර්‍යනාති, එවා මේ ධමමා අහුත්ව සමෙනානති,
හුත්ව පරිවෙනති. (ම:නි;3/134)

82)"සො බො පනාහු ඉම් සමාධි.. සතොට සමාපත්තිම්,
සතො වුයිතාමිති. (දි:නි;3/484)

83)"සතොට සම්පත්තානො...නතිය.. සඩානා.. උපසම්පත්
විහුරති. (දි:නි;3/374)

84)"උපෙක්බා සති පාරිසුද්ධි.. වනුත්ව.. සඩානා.. උපසම්පත්
විහුරති. (දි:නි;3/374)

"ඉම.. යෙට උපෙක්බා සතිපරිසුද්ධි.. ආගම අනෙකවිතිනෙන, පුබෙනිවාස..
අනුසාරති.

මෙම සතිය උපෙක්බාවන් විපුද්ධියට පත්වන බව මෙහි "සතිපරිසුද්ධි.."
යන්නෙන් දැක්වේ.

"අය.. සති ඉමාය උපෙක්බා විවරා හොත්ති පරිසුද්ධා පරියොදුනා,
තෙන වුවති. උපෙක්බා පරිසුද්ධිති (වි:ප;2/60)

"එයේම (රි:ප;අ;176,වි:ම;123)

85)"කායේ කායානුපසි විහුරනො තහවු සම්මා සමාධියති..
.සො තහවු සම්මා සමාධිතො.. ඩේම්ඩ් පරකාය

සැලුණුදයෙන්.. අහින්ඩිතෙනති. (දි:නි;2/238)

"වනුනන.. බාහා.. අවුයේ, සතිපටධාන.. ආරිතතා බෙහුලිකතතා
මහාජ්‍යන්දා.. පනෙනා.. ඉදිවිප්ප.. දේඛය සොවත්තාය.. වෙනො පර්වතානාම්..
...පුබෙනිවාස.. අනුසාරති.. දේඛෙනවක්‍රනා.. අසඩාන.. බය.. (ස:නි;5-2/72-82)

"කායෙකායානුපසි.. දෙමෙනු ධමානුපසිතො විහුරනො විනතන.. සමාධිති,
උපකක්ලෙයා පහියනති (ස:නි;5-1/276)

"කායේ කායානුපසි බෙමෙනු ධමානුපසි දෙපා බො තෙ අය.. සමාධි එවා..
ගාටිනා හොති...නතො ඇව.. ඉම.. ඇම.. සමාධි.. සවාර.. අරිතකක්මට විවාරමනතැපී
උපෙක්බා සහගතවම් හාවෙයායි.

86)"එහි රාං හිකුව කායේ කායානුපසි විහුරති මා ව කායාපසය..හිනා.. විනකක..
විනකකයි, වෙදුනාපුවිතෙනා.. බෙමෙනු..සො විනකක විවාරන.. වුපසමා
අරුකිතත්.. සම්පාදන.. දුතියරුයින.. උපසම්පත් විහුරති.

87)"විහුරයා එකගෙන අය.. සමාධි.. වනතාරෝ සත්තිපටධානා සමාධිනින්නායා..
.සො.. යෙට ධමමන.. ආයෙවනා හාවනා බෙහුලිකමම.. අය.. තහා සමාධිගෙනවනා
(ම:නි;5/710)?

"සතියෙ සමාධි හාවනාවට ආධාරක බව; සම්ම සතියෙ සම්ම සමාධි පහාති
(අ:නි;6/386)

88).. (අ:නි;1/46)

89).. (ස:නි;5-2/62-82)

90)"කායේ කායානුපසි.. බෙමෙනු ධමානුපසි විහුරනො
ඇමලාරමලතොවා උපසම්පත් කායයම්.. උප්ලානො විනතායම්..
ශිනතන.., ඩහිඳුවා විනත විකළිපතිතෙන හිකුවනා..
.කියම්සේදුවට පසාදනිය නීමිතත විනත.. පත්තිදින්බව..
නසය පාමොරුත්.. රුයති සුවිතො විනතන.. සමාධියති...එව..
පත්තිඩා හාවනා හොති, අනතුරුව ඩහිඳු.. ඩිකුව විනතන..
අපත්තිඩා.. අසඩා තත්ත්ව.. විමුතතන.. අපත්තිහිත.. පර්‍යනාති
අරි ව පන කායෙන කායානුපසි.. බෙමෙනු ධමානුපසි විහුරනි.. ආනාථ සම්මා සුවිතයම්ති පර්‍යනාති
එව.. අපත්තිඩා හාවනා හොති. (ස:නි;5-1/282)

91) මෙම උදා ආරම්ගයේ බුද්ධියාන් වහන්යේ, සහර සතිපටධානයන්හි,
මනාලෙස පිහිටා සිරිමේ අගය දක්වයි. මෙලෙස අමර හාවනාවේ ආධාරක බව
විපසනා හාවනාව දඟනා තිබිය සුජ්‍යතක් බව දැක්වා, වශයෙන් "පත්තිඩා"
හාවනාව හා "අපත්තිඩා" හාවනාව වශයෙන් විවරණය තිරිමෙන් ලුවා දැක්වූ
යේක.

92)"එකායනො අය.. හිකුවටේ මගෙනා.. නීබානායි
සව්‍යකිරීයාය-යදිද.. වනතාරෝ සත්තිපටධානා (ම:නි;1/134)

"එසා.. පරමා අරිය පසැයුණු යදිද.. සබඳකුබකුයෙයදුණා..
(ම:නි;3/506)

"පසැයුණු පාරම්තින.. පනෙනා (රේ:ග)232)

"නීබාණ පරමා සුඛ.. (බු:නි;76)

"එව.. විමුතත විනෙනා.. විමුතතනානුතනරියෙන (ම:නි;1/556)

ගුනව් "සංකේරී නිරුපත්වය"

සූත්‍රපිටකය

දි:නි;	-	දිස්නිකාය
ම:නි;	-	මරුයිමනිකාය
සං:නි;	-	සංසුනතනිකාය
අං:නි;	-	අංගුහනරනිකාය
බ්‍රි:නි;	-	බ්‍රිඥුකනිකාය
ධ:පා;	-	ධමපදපාලි
රි:පා;	-	රිදනපාලි
ඉ:වු:පා;	-	ඉත්වුනතකපාලි
සු:නි;	-	සුතනිපාන
ටෙර:ගා;	-	ටෙරටෙරිගාරාපාලි
ම:නි;	-	මහනිජ්‍යසපාලි
වු:නි;	-	වුලුනිජ්‍යසපාලි
ප:ම;	-	පරිසමහිදුමගගපපකරණ
නො:ප;	-	නෙතනිප්පකරණ

සූත්‍රපිටක "අවචා"

දි:අ;	-	දිස්නිකායටධකරා
ම:අ;	-	මරුයිමනිකායටධකරා
සං:අ;	-	සංසුනතනිකායටධකරා
අං:අ;	-	අංගුහනරනිකායටධකරා
රි:අි;	-	රිදනටධකරා
සු:නි;	-	සුතනිපානටධකරා

අහිඛර්ම පිටකය

ධ:ස;	-	ධම්මසඛන්නීප්පකරණ
වි:ප;	-	විහභගප්පකරණ

අවචා

ධ:ස;අ	-	ධම්මසඛන්නීප්පකරණටධකරා
විහ:අ;	-	විහභගටධකරා

විනය පිටකය

පා:පා;	-	පාවිතනියපාලි
වු:පා;	-	වුලුවගග පාලි

අවචා

ස:පා;	-	සමනතපාසාදිකා විනයටධකරා
වි:ම;	-	විසුද්ධිමගගය (පාලිවේරණය)
මි:ප;	-	මිලිනැපසැකුන (නො:ස)
බ්‍රි:ප;	-	බ්‍රිඥු ජයන්ති මුද්‍රණය
නො:ස;	-	නොවාවිනාරණ මුද්‍රණය